


අනාගතවක්තෘවූ සෙකරියාගේ පොතේ
දළ සැළැස්ම



සෙකරියා අධ්‍යයනය - 01



අනාගතවක්තෘ සෙකරියාගේ පොතේ දළ සැලැස්ම

අනාගතවක්තෘ සෙකරියාගේ පොත ඇරඹෙන්නේ මෙලෙසිනි.

සෙකරියා 1 : 1 :- “ දුර්ගුණයේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දේගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ : ”

මෙම පොත තවදුරටත් කියවන යමෙකුට පෙනී යන්නේ, මෙයට බොහෝසේ සමාන වන්නා වූ තවත් පදයක් පොතේ මැද භාගයේ එනම් **සෙකරියා 7 : 1 හි** සඳහන් වන බවයි.

සෙකරියා 7 : 1 :- “ දුර්ගුණ රජගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය. ”

එබැවින් අනාගතවක්තෘ සෙකරියාගේ පොත ඉගැන්වීමට අප අදහස් කරන්නේ, එම පොත කාණ්ඩ දෙකකින් සමන්විත වන බව සලකමින් වේ. එමගින් මෙම පොත වඩා පැහැදිලිව ඔබට වටහාගත හැකිබව අපගේ විශ්වාසයයි.

පළමුවන කාණ්ඩය (සෙකරියා පරිච්ඡේද 1 - 6)

ගිවිසුම් ඉටුකරන්නාවූ විශ්වාසවන්තවූ දෙවියන්වහන්සේ

මෙම කාණ්ඩයට ඇතුළත් වන්නාවූ කොටස් වන්නේ, දෙවියන් - වහන්සේගේ ආරම්භක පණිවිඩය, **(සෙකරියා 1 : 1 - 6)** සෙකරියා දුටු දඬුන අට, **(සෙකරියා 1 : 7 - 6 : 8)** සහ උත්තම පූජකයාට ඔටුනු පැළඳීමේ දඬුනය වේ. මෙසේ මෙහි සඳහන් වන අන්තිම දඬුනය පෙන්නුම් කරන්නේ තම ගිවිසුම් ඉටුකිරීම උදෙසා දෙවියන් - වහන්සේගේ කැපවීම සහ එමගින් තම සෙනඟව දේවමාලිගාව සම්පූර්ණ කිරීම උදෙසා ඔවුන් උනන්දු කිරීමයි.

දෙවන කාණ්ඩය (සෙකරියා පරිච්ඡේද 7 - 14)

අනාගතයේ පිහිටවීමට යන්නාවූ මෙසියස්වහන්සේගේ රාජ්‍යය

මෙම කාණ්ඩයට දෙවියන්වහන්සේගේ පණිවිඩ දෙකක් ඇතුළත් වේ **(සෙකරියා 9-11 ; 12-14)**. මෙම දේව පණිවිඩ දෙක, මෙසියස්වහන්සේගේ ප්‍රථම සහ දෙවන පැමිණීම පිළිබඳ වේ. උන්වහන්සේගේ ප්‍රථම පැමිණීමේදී උන්වහන්සේව ප්‍රතිකෂේප කරනු ලැබීමෙන් ඉශ්‍රායෙල් ජාතිය විනිශ්චය කරනු ලැබීම ගැනද, උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී ඉශ්‍රායෙල් ජාතිය පසුතැවිලි වී ගැලවීම ලබා, මෙසියස්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වන බවද ඒවාහි සඳහන් වේ.

අනාගතවක්තෘවූ සෙකරියාගේ පොතේ අධ්‍යයනය

❖ පළමුවන කාණ්ඩය - සෙකරියා පරිච්ඡේද 1-6

ස්වාමිත්වභන්සේගේ වචනය අනාගතවක්තෘ සෙකරියා
වෙත පැමිණීම

සෙකරියා 1 : 1-6

හැඳින්වීම :-

(i) අනාගතවක්තෘ සෙකරියා

හෙබ්‍රෙව් බසින් සෙකරියා යන නමේ අර්ථය වන්නේ, 'යාවේ මතක තබා ගන්නා සේක' යන අර්ථය වන අතර, සෙකරියා තම අනාගතවක්තෘ සේවය ඇරඹුවේ බබිලෝනියාවට පිටුවහල් කරන ලද යුදෙව්වරු, නැවත තම රට වෙත හැරී ඒමට අවකාශ ලැබුණු කාලයේදීය.

තවද සෙකරියා අනාගතවක්තෘ කෙනෙක් පමණක් නොව, (සෙකරියා 1 : 1) ඔහු තමාගේ සීයා වූ ඉද්දෝ මෙන් පූජකයෙක්ද විය (සෙකරියා 1 : 1,7).

මේ අනුව ඔහු ද එසකියෙල් අනාගතවක්තෘතුමාද (එසකියෙල් 1:3) යෙරමියා අනාගතවක්තෘතුමාද (යෙරමියා 1 : 1) පූජකයන්ද අනාගතවක්තෘවරුන්ද වූහ.

බෙරෙකියාගේ පුත්‍රයා වූ සෙකරියා (සෙකරියා 1:1) උපත ලැබුවේ බබිලෝනියේ වන අතර, දෙවියන්වහන්සේ ඔහුව අනාගතවක්තෘ සේවයට කැඳවුවේ ඔහුගේ තරුණ වියෙහිදීය (සෙකරියා 2 : 4). ඔහු 'ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ මරා දමන ලද්දේය.' (මතෙව් 23 : 35)

ක්‍රි.පූ. 538 දී සෙරුබ්බාබෙල්ගේ සහ යෝෂුවාගේ නායකත්වය යටතේ යුද දේශයට හැරී ආවාට කණ්ඩායමට සෙකරියාද අයිති වූහි. ඔහුගේ සීයා වූ ඉද්දෝගේ නම එම කණ්ඩායමේ සඳහන් වී තිබේ (හෙහෙමියා 12 : 1, 4). සෙකරියා ඔහුගේ සීයාගෙන් පසු එම පූජක පවුලේ නායකත්වයට පත්කරනු ලැබූ බව බයිබලයේ සඳහන් වේ. (හෙහෙමියා 12 : 12, 16)

(ii) වේගිහාසික පසුබිම

බබ්ලෝනි අධිරාජ්‍යය පරාජය කළාවූ පර්සියාවේ කෝරෙෂ් රජතුමා විසින්, යුදෙව්වරුන්ට යෙරුසලම වෙත හැරී ඇවිත්, යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනැගීමට අවසර දෙමින් ක්‍රි.පූ. 538 දී නිල නියෝගයක් නිකුත් කරන ලදී.

(එස් රා 1 : 2-4 ; 6 : 3-5)

මේ අනුව යුදෙව්වරුන් 50,000 ක් පමණ යෙරුසලම වෙත හැරී පැමිණි අතර, වසර දෙකක පමණ කාලයක් තුළ **(ක්‍රි.පූ. 536 දී)** දේවමාළිගාවේ අත්තිවාරම සම්පූර්ණ කිරීමට ඔව්හු සමත් වූහ.

මෙතමුත් මෙම ගොඩනැගීමට තදින් විරෝධය පෑවා වූ සමාරිතයන් සහ වෙනත් අසල්වැසියන්ගේ බලපෑම් හේතුකොටගෙන, යුදෙව්වරුන් විසින් ගොඩනැගීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී. මේ අයුරින් නවත්වනු ලැබුවාවූ ගොඩනැගීම් නැවත පණගන්වනු ලැබුවේ දරියුස් රජතුමා ක්‍රි.පූ. 522 දී පර්සියාවේ රජතුමා ලෙස පත්වීමෙන් පසුව වේ.

එස් රා 2 : 24 :- " එකල යෙරුසලමෙහි තිබෙන දෙවියන් - වහන්සේගේ ගෘහයේ වැඩ නැවතුණේය. පාර්සියාවේ රජවූ දරියුස්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්ද දක්වා එය නැවති තිබුණේය. "

(කරුණාකර එස් රා 4 : 1-5, 24 කියවා බලන්න)

අනාගතවක්තෘ හග්ගයි සහ අනාගතවක්තෘ සෙකරියා ඔවුන්ගේ ප්‍රොපේත සේවය ඇරඹුවේ දරියුස් රජතුමාගේ දෙවන වසරේදීය **(ක්‍රි.පූ. 520 දී) - (හග්ගයි 1 : 1 ; සෙකරියා 1 : 1)**. දරියුස් රජතුමා ඉතා ඕනෑකමින් යුදෙව්වරුන්ව උනන්දු කිරීම හේතුකොටගෙන, **ක්‍රි.පූ. 516 දී,** දේවමාළිගාව සම්පූර්ණ කිරීමට ද, කැපකිරීමටද යුදෙව්වරු සමත් වූහ.

(කරුණාකර එස් රා 5 : 1-6 ; 6 : 6-12 ; 15-18 කියවන්න)

① ඉගැන්වීම :- දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම

අනාගතවක්තෘ සෙකරියා විසින් ලියන ලද මෙම පොත සැබැවින්ම ඉතාමත් අලංකාර, විස්මයජනක, අපූර්ව පොතක් වන අතර, එය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට ලබා දී ඇති මහඟු ත්‍යාගයකි.

මෙම පොත තුළින් උන්වහන්සේ තම පොරොන්දු / ගිවිසුම් ඉටු කිරීම උදෙසා ඉතා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන්නාවූ, මහත් ඉවසීමෙන් සහ දයානුකම්පාවෙන් උන්වහන්සේ තෝරාගන්නාවූත් සලකන්නාවූ, ප්‍රේමයෙන් සසිරුණු දෙවිකෙනෙක් බව උන්වහන්සේ ඉතා පැහැදිලිව උගන්වා තිබේ.

එබැවින් මහත් ව්‍යාකූලතාවයට පත්ව තිබෙන්නාවූ, අනාගතයේ මනුලොව කුමක් සිදුවේද කියා කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකි අවස්ථාවක, උන්වහන්සේ සෙකරියා අනාගතවක්තෘතුමා මගින් අපට ලබා දී ඇති පහත සඳහන් සහතිකය ඉතා අන්ර්ඝ වේ, මිල කළ නොහැකි වේ.

සෙකරියා 8 : 3 :- “ මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසය කරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්ද කියාද නම් තබන්නට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ”

එබැවින් මාගේ ප්‍රේමවන්ත සොයුරු සොයුරියනි, අප සෑම මේ අනගි පොත, මහත් උද්‍යෝගයෙන්, කැපවීමෙන් සහ ඇදහිල්ලෙන් අධ්‍යයනය කරමු. දෙවියන්වහන්සේ එමගින් උන්වහන්සේගේ නොසැලෙන, නොවෙනස්වන විශ්වාසවන්ත භාවය උගන්වන අතර, මෙහි සඳහන් ගිවිසුම් / පොරොන්දු අපටද අදාළ බව තේරුම් ගනිමින්, උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත්වෙමු.

ඉහත සඳහන් වදන් මා ලියන අතර, දෙවි සමිඳුන් මාගේ හදවතට කථාකර මට පැවසුවේ **ගීතාවලිය 15** ඔබ ඉදිරියේ තැබීමටයි.

ගීතාවලිය 15 : 1 - 5 :-

- ¹ **ස්වාමීනි, ඔබගේම මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?**
- ² **අවංක ලෙස හැසිරෙන්නා වූ, ධර්මිණ්ටකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තෙය.**
- ³ **ඔහු තමාගේ දිවෙත් කේලාම් නොකියයි, තමාගේ මිතුරාට හපුරු නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව හින්දු බසක් පතළ නොකරයි.**
- ⁴ **අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි ; නමුත් ඔහු ස්වාමීන් කෙරෙහි හය ඇත්තන්ට ගෞරව කරයි. තමාට අලාභ පැමිණෙන දිවිරුමක් කළ නමුත් එය වෙනස් නොකරයි.**

⁵ **ඔහු මුදල් පොලියට නොදෙයි, නිර්දේශයට විරුද්ධව අල්ලස් ද නොගනියි. මෙසේ කරන තැනැත්තේ කිසි කලෙකත් නොසෙල් - වන්නේය.”**

(කරුණාකර **ශීතාවලිය 15 : 1-5** කියවා, ඔබගේ ජීවිතය විමසා බලන්න)

**කෙටි සටහනක් -
සෙකරියා පොතේ සඳහන් අනාවැකි මූලින් ලැබූ අය**

අනාගතවක්තෘ සෙකරියාගේ පොතේ සඳහන් අනාවැකි / දේශනා මූලින්ම ලැබුවේ, ඊට වසර දස අටකට ප්‍රථමයෙන් බබිලෝනියාවේ සිට යුද්‍ය දේශය වෙත නැවත පැමිණි යුදෙව් වරුන්ය. මෙසේ පැමිණි යුදෙව්වරුන් ක්‍රි.පූ. 605 දී හෝ ක්‍රි.පූ. 597 දී හෝ ක්‍රි.පූ. 586 දී සිට, ක්‍රි.පූ. 538 දක්වා යෙරුසලමෙන් බැහැරව බබිලෝනියාවේ විසූ අයවේ. එබැවින් ඔවුන් සැමදෙනා බබිලෝනියේ වසර 67ක් හෝ 59ක් හෝ 48ක් වාසය කළ අයවූහ.

එමනිසා බබිලෝනියාවේ සිට සෙරුබ්බාබෙල් සමඟ ක්‍රි.පූ. 538 දී නැවත යෙරුසලම වෙත පැමිණි යුදෙව්වරුන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව වූයේ 50,000 ක් පමණ වේ. මෙයට හේතුව වූයේ බබිලෝනිය වෙත ගෙන යන ලද යුදෙව්වරුන්ගෙන් බහුතරයක්, එහි විසීමට හුරු පුරුදුවී, බබිලෝනියාවේ නැවතී සිටීමට තෝරා ගැනීමයි.

අපි දැන් **සෙකරියා 1 : 1-6 දක්වා** අපගේ අවධානය යොමු කරමින් මෙම අධ්‍යයනය ඉදිරියට ගෙනයමු.

දෙවියන්වහන්සේ වෙත හැරී ඒමට නියෝගයක් (සෙක. 1 : 1-6)

1. සෙකරියා 1 : 1 :- “ දුරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවන මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දේගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ : ”

(a) ‘ දුරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවන මාසයේදී ’

මෙසේ සඳහන් කාලය වන්නේ, ක්‍රි.පූ. 520 ඔක්තෝබර් - නොවැම්බර් කාලය වන අතර, එවකට පර්සියාවේ රජතුමා වූයේ දුරියුස් රජතුමායි. අප තවදුරටත් මෙහි දකින්නේ සෙකරියාගේ සේවය ඇරඹුනේ හග්ගයිගේ සේවය ඇරඹී මාස දෙකකට පසුව බවයි. (කරුණාකර **හග්ගයි 1 : 1 සහ සෙකරියා 1 : 1** කියවා බලන්න)

(b) 'ස්වාමීන්වහන්සේගේ වචනය'

'ස්වාමීන්වහන්සේගේ වචනය' යන්න නිතරම පරණ ගිවිසුමේ සඳහන් වන අතර එයින් අදහස් කරනු ලබන්නේ 'දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ච්ඡිදුර්වි කිරීමක්' යන්නයි.

(කරුණාකර සෙක. 9:1 ; 12:1 ; යෙර. 1:2 ; එස. 1:3 කියවා බලන්න)

(c) 'අනාගතවක්තෘ' යන්නෙන් අදහස් කරනු ලබන්නේ,

'දෙවියන්වහන්සේ විසින් තමා උදෙසා කටා කිරීමට පත් කරන ලද කෙනෙක්' යන්නයි.

නික්මයාම 7 : 1, 2 :-

"¹ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කටාකොට : බලව, මම නුඹ චාරාවෝට දෙවි කෙනෙකු කොට තැබුවෙමි. නුඹේ සහෝදරයා වූ ආරෝන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය.

² මා නුඹට අණ කරන සියල්ල නුඹ කිය යුතුය. නුඹේ සහෝදරයා වූ ආරෝන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ දේශයෙන් යන්ට හරින ලෙස චාරාවෝට කිව යුතුය."

(කරුණාකර නික්මයාම 4 : 15, 16 ද කියවා බලන්න)

2. සෙකරියා 1 : 2 :- "ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්න වූ සේක."

මෙම වදන් තේරුම්ගැනීම අපහසු නොවන නමුත්, ස්වාමීන් - වහන්සේ මෙසේ උන්වහන්සේ විසින්ම තෝරාගන්නා ලද්දා වූ 'පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්න වූයේ මන්ද?' කියා පහදාදීම වැදගත්වන බව සිතමි.

(a) අපගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ ගිවිසුම් පවත්වන්නාවූ දෙවි කෙනෙක් වනසේක.

ද්විතීය කටාව 7 : 9 - 12 :-

"⁹ එබැවින් නුඹේ දෙවි වූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද, උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,

¹⁰ උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගනින්න"

¹¹ එබැවින් පවත්වන්නට මා විසින් අද නුඹට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරපන්න.

¹² තවද නුඹලා මේ විනිශ්චයන් අසා, ඒවා පවත්වා ඉෂ්ට කරන බැවින් නුඹේ දෙව්වු ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දිවුළු ගිවිසුම හා කරුණාව නුඹ සමඟ පවත්වා, නුඹට ප්‍රේමවි, ”

(b) දෙවියන්වහන්සේ ඉහත සඳහන් ගිවිසුම්වලට විශ්වාසවන්තව සැමවිටම ක්‍රියා කළ නමුත්, ඉශ්‍රායෙල් ජාතිය බබිලෝනියාව වෙත පිටුවහල් කරනු ලැබීමට ප්‍රථමයෙන් ක්‍රියා කළ පියවරු මෙම ගිවිසුම් කැඩීමේ ධරපතල පාපවල නිතර යෙදුනහ.

මෙසේ මෙම පියවරු දෙවියන්වහන්සේට අකීකරු වී ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වූයේ, දෙවියන්වහන්සේ **ක්‍රි.පූ. 586 දී** යෙරුසලමේ දේවමාළිගාව විනාශකිරීමටත්, යුදෙව්වරුන් අතිවිශාල සංඛ්‍යාවක් බබිලෝනිය වෙත පිටුවහල් කිරීමටත් ඉඩහැරීමයි.

3. සෙකරියා 1 : 3 :-

“ එබැවින් : සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියාපන්න - මා වෙතට හැරවරෙල්ලා යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැර එන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ මා වෙතට හැරවරෙල්ලා ’

මෙසේ ‘ මා වෙතට හැරවරෙල්ලා ’ යන වචන අප දකින්නේ දෙවියන්වහන්සේ කරන බැගෑපත් ඉල්ලීමක් ලෙස නොව, මහෝත්තමවූ දෙවියන්වහන්සේ විසින් කරනු ලබන්නා වූ ‘ නියෝගයක් ’ ලෙසයි. අප එසේ පවසන්නේ **සෙකරියා 1 : 3** හි දෙවියන්වහන්සේ, තමන්වහන්සේව තෙවතාවක් හඳුන්වාදෙන්නේ ‘ සේනාවල ස්වාමීන්වහන්සේ ’ (The Lord Almighty) බැවින් නිසයි.

එමඟින් ඉතා පැහැදිලිව ප්‍රකාශවන්නේ, සර්වබලධාරී මැවුම්කාර දෙවියන්වහන්සේ සහ දුවිල්ලෙන් සාදනලද දුර්වල මනුෂ්‍යයා අතර ඇත්තාවූ අති විශාල පරතරයයි (උත්පත්ති 2 : 7 ; 3 : 19).

මෙසේ, දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර අති විශාල පරතරයක් ඇති නමුත්, අපගේ 'ප්‍රේමයේ දෙවියන්වහන්සේ' සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේ වනසේක. එමඟින් උන්වහන්සේගේ අභිප්‍රාය වන්නේ සෑම මනුෂ්‍යයෙක්ම ගැලවීමට ගෙන ඒමයි. එමනිසා උන්වහන්සේ සෑම මනුෂ්‍යයෙක් ගැනම බොහෝ කල් ඉවසමින්, ඔහුට හෝ ඇයට පසුතැවිලිවීමට අවස්ථා, ලබාදෙන සේක.

2 ඡේත්‍රයේ 3 : 9 :-

“ ප්‍රමාදයයි සමහරන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක ; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවනවාට මිස කිසිවක් විනාශවනවාට උන්වහන්සේ නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝකල් ඉවසන සේක. ”

ඉහත සඳහන් අයුරින් දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායෙල් ජාතියේ අතීතයේ පිටුවහල් කරුණු ලැබුවාවූ පියවරුන් ගැන මහත් ඉවසීමෙන් ක්‍රියා කළ නමුත්, ඔවුන් නැවත නැවතත් දෙවියන්වහන්සේට අකීකරුවෙමින් ඔවුන්ගේ සිත් දැඩිකර ගත්තෝය.

මෙය කරුණකොටගෙන, පාපයට ද්වේෂකරන නමුත් ' පවිකාරයට ප්‍රේමකරන්නාවූ ' (පියවරුන්ට ප්‍රේමකළාවූ) අපගේ දෙවියන්වහන්සේ, යුදහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන් - වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට (නෙබුකද්නෙෂර් රජුට) දුන්නේක (දැනියෙල් 1:1,2). උන්වහන්සේ එසේ කළේ එම පියවරුන් දෙවියන්වහන්සේ කෙරෙහි කීකරුකමට ගෙන ඒම උදෙසාය.

(b) ' වච්ච මම නුඹලා වෙතට හැරී වන්නෙමියි සේනාවල ස්වාමීන් - වහන්සේ කියනසේක '

මෙහිදී දෙවියන්වහන්සේ විසින් අමතනු ලබන්නේ, සෙකරියාගේ කාලයේ විසූ යුදෙව්වරුන්ටයි. උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වන්නේ, ඔවුන් ඔවුන්ගේ මාර්ගය වෙනස්කරමින් දෙවියන්වහන්සේ වෙතට හැරී එමින්, එමඟින් ඔවුන්ගේ පියවරුන් ගත්තාවූ අකීකරු මාර්ගයෙහි විරුද්ධ දිසාව වෙත ගමන් කළහොත්, උන්වහන්සේද ඔවුන් වෙතට හැරී එමින් ඔවුන්ට ආශීර්වාද කරන බවයි.

සෙකරියා 1 : 16 :- “ ... මම අනුකම්පා ඇතුළු යෙරුසලම වෙතට හැරී සිටිමි ; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබියයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ... ”

4. සෙකරියා 1 : 4 :- “ නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙල්ලා, පළමු අනාගතවක්තෘවරුන් : නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරියල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුරේවත් මට ඇහුම්කන් දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියන සේක. ”

(a) ‘ නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙල්ලා ’

දෙවියන්වහන්සේ විසින් සෙකරියාගේ කාලයේ යුදෙව් - වරුන්ට පවසන මේ වදන් තුළින් අපට පෙනීයන්නේ උන්වහන්සේ පවසන අනතුරු හැඟවීමක් ලෙසයි. ඔවුන්ට ඔවුන්ගේ පියවරුන්ගේ මාර්ගයේ නොයෑමට උන්වහන්සේ පවසන්නාවූ තද අවවාදයක් ලෙසයි.

(b) ‘ පළමු අනාගතවක්තෘවරුන් ’

මෙයින් අදහස්කරනු ලබන්නේ යෙසායා, යෙරෙමියා, එසකියෙල් වැනි අනාගතවක්තෘවරුන්ය. මොවුන්ව නිතර හඳුන්වනු ලබන්නේ **මහා / ප්‍රධාන ප්‍රොපේතවරුන්** (Major Prophets) ලෙසය.

යෙසායා 45 : 22 :-

“ පොළොවේ සීමාවල සිටින සියල්ලනි, මා වෙතට හැරී ගැලවියල්ලා මක්නිසාද මම දෙවියන්වහන්සේය වෙත කෙහෙක් හැත. ”

(පළමු අනාගතවක්තෘවරුන් පැවසූ තව වදන් දැනගැනීම උදෙසා කරුණාකර, **යෙරෙමියා 18:11 ; 25:4, 5 ; 35:15; එසකියෙල් 33:11** කියවා බලන්න)

(c) ‘ නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරියල්ලා ’

මෙහි සඳහන් වන්නේ දෙවියන්වහන්සේ විසින් පියවරුන්ට දෙන ආඥාවකි. නියෝගයකි. මා ඉහත නමින් සඳහන් කළ ප්‍රොපේතවරුන් තිදෙනාම මෙවැනි ආඥා පියවරුන්ට දුන් නමුත් පියවරුන් ඔවුන්ගේ එනම් දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් නොදී දෙවියන්වහන්සේට අකීකරු වූහ. මොවුන්ගේ අකීකරුකමේ ප්‍රතිඵලය වූයේ, දෙවියන්වහන්සේ ඔවුන්ව බබිලෝනියාවට පිටුවහල් කිරීමට ඉඩහැරීමයි.

5. සෙකරියා 1 : 5 :- “ නුඹලාගේ පියවරු කොයිද ? අනාගත -
වක්තෘවරු සැම කල්ම ජීවත්වෙද්ද ? ”

(a) ‘ අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද ? ’

මෙම ප්‍රශ්නයට පිළිතුර අප සෑම දන්නා අතර, එය ඉතා වැදගත් මහඟු සත්‍යයක් අපගේ මතකයට නංවයි. මේ සත්‍යය වන්නේ, මොවුන්ගේ පියවරු සහ අනාගත - වක්තෘවරු තාවකාලික වන නමුත්,

ඔවුන් විසින් ප්‍රකාශකරන ලද්දාවූ දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන බවයි, අභිචාර්යයෙහිම ඉටුවන බවයි !

6. සෙකරියා 1 : 6 :-

“ නමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණ කළ මාගේ වචනන් මාගේ නියෝගන් නුඹලාගේ පියවරුන් කරා පැමිණුනා නොවේද ? එවිට ඔව්හු හැරී : සේනාවල ස්වාමීන් - වහන්සේ අපට කරන්නට අදහස්කළ ප්‍රකාරයට අපගේ මාර්ග සහ අපගේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයැයි කිය.”

(a) ‘ මා විසින් අණකළ ... නුඹලාගේ පියවරුන් කරා පැමිණුනා නොවේද ? ’

මේ වචන වලින් ප්‍රකාශවන්නේ, දෙවියන්වහන්සේගේ සෑම වචනයක්ම පිටුපස තිබෙන්නාවූ ඉමහත් බලයයි. එමනිසා මෙම බලය ප්‍රකාශ කරන්නාවූ බයබල් පද දෙකක් දෙස බලමු.

යෙසායා 40 : 6 - 8 :-

“⁶ මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසමිදැයි කෙනෙක් ඇසීය. මාංසමවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය

⁷ ස්වාමීන්වහන්සේගේ හුස්ම ඒවාට ගසන බැවින් තණකොළ වියළෙයි, මල පරවෙයි ; සැබවින් සෙනඟ තෘණය.

⁸ තණකොළ වියළෙයි, මල පරවෙයි. නමුත් අපේ දෙවියන් - වහන්සේගේ වචනය සදාකාලෙටම පවත්නේය කියාය.”

යෙසායා 55 : 10, 11 :-

“ 10 වලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සලීක කර, වල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෘමද දෙන තුරු එහි හැර නොයන්නක්මෙන්,

11 මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට නිස්ව හැර නැවත්, මා කැමති දෙය සිදුකොට මා නියමකළ කාරණය සඵලකරනවා ඇත. ”

(b) ' වච්ච ඔව්හු හැර '

අප මීට ප්‍රථමයෙන් සඳහන් කළ ආකාරයට, බබිලෝනියට පිටුවහල් කරන ලද යුදෙව්වරුන්ගෙන් 50,000 ක් පමණ ක්‍රි.පූ. 538 දී ඔවුන්ගේ මව්බිමට හැරී ආහ. ඔවුන් මෙසේ පැමිණ වසර 18ක් ගත වන තෙක්, එනම් ' දුරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවන මාසය තෙක් ' (සෙකරියා 1 : 1) එනම් ක්‍රි.පූ. 520 වසරේ ඔක්තෝම්බර් / නොවැම්බර් වන තෙක්, දෙවියන්වහන්සේගේ වචනය අනාගතවක්තෘ සෙකරියා වෙත පැමිණුනේ නැති බව දේව වචනයෙන් පෙනේ.

මෙනමුත් ඒ වචනය ඔවුන් ලැබූ විගස, සෙකරියාගේ කාලයේ විසූ යුදෙව්වරු, ඔහුගේ වචනය ඇසූ විගස, පසුතැවිලිවී දේව මාලිගාව ගොඩනැගීම වහාම ආරම්භ කළහ.

මෙලෙස ක්‍රි. පූ. 520 දී නැවත ආරම්භ කරනු ලැබූ ගොඩනැගීම ක්‍රි. පූ. 516 දී සම්පූර්ණකර දෙවියන් - වහන්සේට දේව මාලිගාව කැපකරන ලදී.

② සෙකරියා 1 : 1 - 6 දක්වා අපගේ ජීවිතවලට අදාල කරගන්නේ කෙසේද ?

එසේ කිරීමට ඔබට උපකාර කිරීම උදෙසා, සෙකරියා 8 : 3 හි සඳහන් දෙවියන්වහන්සේගේ සුවිශේෂ පොරොන්දුව ඔබ ඉදිරියේ නැවත තැබීමට කැමැත්තෙමි.

සෙකරියා 8 : 3 :- " මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසය කරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්ද කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියන - සේක."

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ ප්‍රේමවන්ත සොයුර සොයුරිය, ඉහත සඳහන් වන්නේ දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම අදාළ වන්නා වූ, ඇදහිය නොහැකි, විස්මයජනක දේව පොරොන්දුවකි. මා **සෙකරියා 8 : 3** ඔබ ඉදිරියේ තැබූ අවස්ථාවේ ශුද්ධාත්මයාණන්වහන්සේ මාව පෙළඹුවේ **භිතාවලිය 15** ඔබ ඉදිරියේ තැබීමටයි.

එබැවින් අප දැන් **භිතාවලිය 15 : 1** හි සඳහන් '**ස්වාමීනි, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද ? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද ?**' යන ප්‍රශ්න වෙත අපගේ අවධානය යොමු කරමු. දෙවියන්වහන්සේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු **භිතාවලිය 15 : 2-5 දක්වා** සඳහන් කර ඇති අතර, එසේ දෙවියන්වහන්සේගේ පිරිසිදු කන්දේ විසීමට යන්නාවූ අයගේ ගති ලක්ෂණ මේවා වේ.

- (i) අවංකලෙස හැසිරෙන්නාවූ අය. **(2 වැනි පදය)**
- (ii) ධර්මිෂ්ඨකම් කරන්නාවූ අය. **(2 වැනි පදය)**
- (iii) සිතින් සැබෑව කියන්නාවූ අය. **(2 වැනි පදය)**
- (iv) තමාගේ දිවෙන් කේලාම් නොකියන්නාවූ අය. **(3 වැනි පදය)**
- (v) තමාගේ මිත්‍රයාට නපුර නොකරන අය. **(3 වැනි පදය)**
- (vi) තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරන අය. **(3 වැනි පදය)**
- (vii) අසන්පුරුෂයාව පිළිකුල්ව පෙනෙන අය. **(4 වැනි පදය)**
- (viii) ස්වාමීන් කෙරෙහි භය ඇත්තන්ට ගෞරව කරන අය. **(4 වැනි පදය)**
- (ix) තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළත් එය වෙනස් නොකරන අය. **(4 වැනි පදය)**
- (x) මුදල් පොලියට නොදෙන අය. **(5 වැනි පදය)**
- (xi) නිර්දෝෂයාට විරුද්ධව අල්ලස් නොගන්නා අය. **(5 වැනි පදය)**

එමගින් අප දකින්නේ, ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ කන්දේ වෙසෙන්නට යන්නා වූ අය වන්නේ,

- **ශුද්ධ වූ අය** (දෙවියන්වහන්සේ උදෙසා වෙන්කරන ලද අය)
- **දෙවියන්වහන්සේට ප්‍රේමකරන අය** (අසල්වාසියාටද)
- **දේව භය ඇති අය** (ගෞරව සම්ප්‍රයුක්ත අය)
- **දෙවියන්වහන්සේට කීකරු අය** (කොන්දේසි විරහිතව)

එබැවින් අප සැමදෙනා පහත සඳහන් අයුරින් ක්‍රියාකිරීමට තීරණය කරමු.

- (a) සෙකරියා 1 : 4 හි සඳහන් වන්නාවූ, පිටුවහල් කිරීමට පෙර පියවරුන්ගේ ක්‍රියාදාමය අපගේ ජීවිතවලින් තුරන් කරමු.
- (b) සෙකරියා 1 : 3 හි සඳහන්වන්නාවූ, ' මා වෙතට හැරී වරෙල්ලා ' යන දේව නියෝගයට කීකරුවූ, නැවත තම මව්-රටට පැමිණි යුදෙව්වරුන්ගේ කීකරුකම අනුගමනය කරමු.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අප දැන් පිවිසී සිටින්නේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමේ කාලයට ඉතා ආසන්නව වන අතර, දෙවියන්වහන්සේ අපව දැන් කැඳවන්නේ පසුතැවිලිවී යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමට සූදානම් වෙන්නටයි.

(කරුණාකර 2 පේත්‍රුස් 3 : 11, 14 කියවා, ඒ අනුව ජීවත් - වෙන්න)

**එසේ කිරීමට සේනාවල දෙවි ස්වාමිවහන්සේ
ඔබට පිහිටවන සේක්වා !!**

**ඔබ සැම උන්වහන්සේගේ ශුද්ධවූ කන්දේ
ජීවත්වන සේක්වා !!**

සටහන්

දෙවියන්වහන්සේගේ ගිවිසුම
(Covenant) පිළිබඳව සෙකරියා
දුටුවා වූ දර්ශන 8



සෙකරියා අධ්‍යයනය - 02



දෙවියන්වහන්සේගේ ගිවිසුම (Covenant) පිළිබඳව සෙකරියා
දටුවාටු දර්ශන 8

සෙකරියා 1 : 7 - 6 : 8

හැඳින්වීම :-

සෙකරියා අනාගතවක්තෘතුමාව, **සුළු අනාගතවක්තෘ කෙනෙක්** ලෙස හඳුන්වනු ලබන නමුත්, ඔහු විසින් ලියන ලද පොතේ මෙසියස්වහන්සේ ගැන අපව දැනුවත් කරන්නා වූ අනාවැකි රාශියක් සඳහන් වී තිබේ. ඇත්තවශයෙන්ම, පරණ ගිවිසුමේ පොත් අතරින් මෙසියස්වහන්සේ ගැන ඊට වඩා අනාවැකි සඳහන් වන්නේ, යෙසායා අනාගතවක්තෘතුමාගේ පොතෙහි පමණක් බව මාගේ අදහසයි.

තවද, එය ඉතා ධනාත්මක පොතක් වන අතර, එහි වැඩියෙන් සඳහන් කරනු ලබන්නේ, දෙවියන්වහන්සේගේ ආශීර්වාද ගැන මිස උන්වහන්සේගේ විනිශ්චයන් පිළිබඳව නොවේ.

පරණ ගිවිසුමේ පොත් අතරින් දානියෙල් පොත සහ සෙකරියා පොත යන පොත් දෙකෙහි වැඩියෙන් වාර්තාවන්නේ, අන්‍යජාතීන්ගේ ආධිපත්‍යය ගැනයි. මේ අතර දානියෙල් පොතෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ අන්‍යජාතීන්ගේ ක්‍රියාකලාපය දෙස බවද, සෙකරියා පොතෙහි වැඩි අවධානයක් යොමුකරනු ලබන්නේ ඉශ්‍රායෙල්වරුන්ගේ භූමිකාව දෙස බවද අපට පෙනීයයි.

සෙකරියා අනාගතවක්තෘතුමාගේ පොතෙහි අරමුණ වන්නේ දෙවියන්වහන්සේගේ සෙනඟ, මෙසියස්වහන්සේගේ පැමිණීමට සූදානම් කිරීමයි. එමනිසා **සෙකරියා පරි. 1 - 6 දක්වා** විස්තර කෙරෙන්නේ, යුදෙව්වරුන්ට තම ගිවිසුම කෙරෙහි දෙවියන් - වහන්සේ අතීතයේ මෙන්ම වර්ථමානයෙන් දක්වන්නා වූ විශ්වාසවන්තකම ගැන ඉගැන්වීමයි. මෙහි ඉලක්කය වන්නේ, යුදෙව්වරුන්ව දේව මාළිගාව ගොඩනැගීම උදෙසා, දෙවියන් - වහන්සේගේ සෙනඟ ලෙස උනන්දු කිරීමයි.

මෙලෙස **සෙකරියා පරි. 1 - 6 දක්වා** දේව මාළිගාව ගොඩනැගීම උදෙසා යුදෙව්වරුන්ව උනන්දු කරවන අතර **සෙකරියා පරි. 7 - 14** දක්වා විස්තර කරනු ලබන්නේ, අකීකරුකම නිසා ඔවුන්ව තම රටින් පිටුවහල් කිරීමට ඉඩ දුන් දෙවියන්වහන්සේ, ඔවුන් කීකරුවී උන්වහන්සේ වෙත හැරුණුවිට, ඔවුන්ට අතිශයින් ආශීර්වාද කිරීමට යන්නාවූ, දෙවියන්වහන්සේ වන බවයි.

ඉගැන්වීම :- දෙවියන්වහන්සේගේ ගිවිසුම ගැන සෙකරියා දටු දර්ශන 8

සෙකරියා 1 : 7 - 6 : 8

මීට ප්‍රථමයෙන් අප කළාවූ බයිබල් අධ්‍යයනයන්හිදී අපගේ අවධානය යොමුකරනු ලැබුවේ **සෙකරියා 1 : 1 - 6 දක්වාය.** මෙහි සඳහන්වන්නාවූ, දෙවියන්වහන්සේ විසින් සෙකරියාට දෙන ලද ආරම්භක දිව්‍ය ඵලදරව්කිරීම මගින් අප දුටුවේ, දේව විනිශ්චයට පැමිණීමට පෙර පසුතැවිලි වන ලෙස දෙවියන්වහන්සේ තම සෙනඟට දුන් දේව නියෝගයයි. එසේ කරමින් ඔවුන්ගේ පියවරුන් කළාක් මෙන්, දඩුවම් ලැබීමෙන් පසු, පසුතැවිලිවීම ප්‍රමාද කිරීමෙන් වැළකී සිටීමට දෙවියන්වහන්සේ ඔවුන්ට නියෝග කිරීමයි. දේව වචනයේ සඳහන් වී ඇත්තේ, යුදෙව්වරු දෙවියන්වහන්සේගේ නියෝගය අනුව ක්‍රියා කරමින්, අප්‍රමාදව පසුතැවිලි වූ බවයි.

Zechariah 1 : 6b :-

“ Then they repented and said, ‘ The Lord Almighty has done to us what our ways and practices deserve, just as he determined to do.’ ”

සිංහල අනුවාදයේ මෙම කොටසේ අරුත අපැහැදිලි නිසා, ඉංග්‍රීසි අනුවාදයෙන් මෙම කොටස උපුටාගෙන තිබේ.

(කරුණාකර **සෙක. 1 : 6බී** කියවා බලන්න)

අද දවසේ අප අධ්‍යයනය කිරීමට අරඹන්නේ **සෙකරියා 1 : 7 සිට 6 : 8 දක්වා** සඳහන් වන්නාවූ, දෙවියන්වහන්සේ විසින් සෙකරියා අනාගතවක්තෘත්‍වයට දෙන ලද්දා වූ දර්ශන අටයි.

(V) දෙවියන්වහන්සේ විසින් සෙකරියාට දෙන ලද ප්‍රථම රාත්‍රී දර්ශනය - (සෙකරියා 1 : 7-17)

රතු අශ්වයකු පිට නැගී සිටියාවූ මනුෂ්‍යයා

1. සෙකරියා 1 : 8 :-

“ මම රාත්‍රියේදී බලා මනුෂ්‍යයෙක් රතු අශ්වයකු පිට නැගී ඉන්නවා දුටුමි, ඔහු පහළ තිබුණු රටමරඳ ගස් අතරේ සිටියේය ; ඔහුට පිටිපස්සේ රතු වූ දඹුරුවූ සුදු වූ අශ්වයෝ සිටියෝය. ”

(a) ' මම රාත්‍රියේදී බලා '

මෙහි විස්තර කරනු ලබන්නේ සෙකරියා දුටු ප්‍රථම රාත්‍රි කාලයේ දර්ශනය වන අතර, සෙකරියා 1 : 7 හි සඳහන් වන්නේ, මෙම දර්ශනය ඔහු දුටුවේ ' දර්ශයේ දෙවෙනි අවුරුද්දේ ඡෙබාට් නම් වූ එකොලොස්වෙනි මාසයේ විසිහතරවෙනිදා බවයි. ' එනම් ක්‍රි.පූ. 519 පෙබරවාරි 15 වනදා බවයි.

ඒ අනුව සෙකරියා මෙම දර්ශනය දුටුවේ දෙවියන්වහන්සේ ඔහු කුලින් දෙවියන්වහන්සේ වෙත හැරී ඒමට යුදෙව් - වරුන්ට දුන් ආරම්භක නියෝගයට (සෙකරියා 1 : 1 - 6) තෙමසකට පමණ පසුව බවයි.

- සෙකරියා අනාගතවක්තෘතුමා දුටු දර්ශන අටම ඔහු දුටුවේ එක රාත්‍රියක වන අතර, ඒවා සියල්ලම දර්ශන මිස සිහින නොවේ.

සෙකරියා 4 : 1 :- " මා සමඟ කථා කළ දුතයා නැවත ඇවිත් නින්දෙන් ප්‍රබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා ප්‍රබුදුවා : "

(b) ' මනුෂ්‍යයෙක් රතු අශ්වයකු පිට නැගී ඉන්නවා දුටුමි '

මෙහි අර්ථය ගැන විවිධ මත තිබිය හැකි නමුත්, මා අදහස් කරන්නේ,

' Dakes annotated reference ' බයිබලයේ 559 වෙනි පිටුවේ සඳහන්, ' දේව වචනයේ සඳහන් - දිව්‍ය අශ්වයන් සඳහන් පද ' - යන මාතෘකාව යටතේ ලියැවී ඇති සටහනක් ඔබ ඉදිරියේ තැබීමට කැමැත්තෙමි.

දේව වචනයේ සඳහන් දිව්‍ය අශ්වයන් (එළිදරව්ව 19 : 11)

1. ක්‍රිස්තුස්වහන්සේ එවැනි අශ්වයෙක් පිට නැවත පැවිණෙනු ඇත (එළිදරව්ව 19 : 11, 19, 21). වෙනි සඳහන් සුදු අශ්වයා (එළිදරව්ව 6 : 1, 2) පිට පැවිණෙන්නේ ' ඇත්ත ක්‍රිස්තුස් ' වේ.
2. ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදු අශ්වයන් පිටින් සේනාපතිවහන්සේ පැස්සේ යනි. (එළිදරව්ව 19 : 14)
3. එළියා ඇතැනවක්තෘතුමා ගිනි අශ්වයින් විසින් අදින ලද ගිනි රථවලින් ස්වර්ගයට ගෙන යන ලදී. (2 රාජවලිය 2 : 11, 12)

4. චිලිනා අනාගතවක්තෘතූලා ආභක්ෂා කීරීම උදෙසා ගිනි රච්චලිත් ද ගිනි අශ්වයන්ගෙන්ද කන්ද වීරී නිබුණි. (2 රාජාවලිය 6 : 17)

5. සෙකරියාව රතු, දුඹුරු, සුදු අශ්වයින් දර්ශනය වූවා. (සෙකරියා 1 : 8 - 11)

6. සෙකරියාව නව වනාවක රතු අශ්වයෝද, කළු අශ්වයෝද, සුදු අශ්වයෝද, දුඹුරු ජාව අශ්වයෝද දර්ශනය වූවා. (සෙකරියා 6 : 1 - 8)

(කරුණාකර සෙක. 1 : 8-11 ; 6 : 1-8 ; 2 රාජ. 2 : 11, 12 ; 6 : 14-17 ; ඵලිදරව් 19 : 11-21 කියවා බලන්න)

2. සෙකරියා 1 : 9 :-

“ ඵව්ට මම : මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි අසුවෙමි. මා සමඟ කථාකළ දුතයාද : මොව්හු කවුරුදැ කියා මම හුඹට පෙන්නවන්නෙමි කිවෙය. ”

(a) ‘ මා සමඟ කථාකළ දුතයා ’

සෙකරියා සමඟ කථාකළ මෙම දුතයා, සෙකරියා 1:13, 14, 19 ; 2:3 ; 4:1, 4, 5 ; 5:5, 10 ; 6:4, 5 යන පදවල සඳහන් වන අතර ඔහු සෙකරියාට දර්ශනවල අර්ථය පහදා දුන් දුතයා වේ.

3. සෙකරියා 1 : 10 - 11 :-

“ ¹⁰ ඵව්ට රටමරු ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තර දෙමින් : මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්නට ස්වාමින්වහන්සේ විසින් ඇරය තැනැත්තෝයි කිවෙය. ¹¹ ඔව්හු රටමරු ගස් අතරේ සිටි ස්වාමින්වහන්සේගේ දුතයාට උත්තර දෙමින් : අපි පොළොවෙහි ඇවිද්දෙමු, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබෙයි කිවෙය. ”

(a) ‘ පොළොවෙහි ඇවිදින්නට ස්වාමින්වහන්සේ විසින් ඇරය තැනැත්තෝ ’

මීට ප්‍රථමයෙන් ‘ මොව්හු වනාහි ’ යන වචන සඳහන් වී තිබෙන අතර එයින් අදහස් කරනු ලබන්නේ, සෙකරියා 1 : 8 හි සඳහන් වන්නා වූ ‘ රතු, දුඹුරු, සුදු අශ්වයන්ටයි. ’

ඒ අනුව මේ අශ්වයෝ දෙවියන්වහන්සේ විසින් පොළොවෙහි ඇවිද, එය ගැන සොයා බැලීම උදෙසා (Scout) යවන ලද්දෝ වෙති.

කෙටි සටහනක්

මෙම 'අශ්වයන්' දෙවියන්වහන්සේ විසින් යවන ලද වූන් බැවින්ද, ඉන් අනතුරුව 'ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි දුතයාට උත්තර දුන් බැවින්ද', (සෙකරියා 1 : 11), අපට නිගමනය කළ හැක්කේ, මෙම අශ්වයින්,

- (i) අදායමාන අසරුවන් ගමන් කළා වූ 'දිව්‍ය අශ්වයන්' හෝ
- (ii) අශ්වයන්ගේ පෙනුම ඇත්තාවූ 'දිව්‍ය පණිවිඩකරුවන්' වූ අතර, ඔවුන් ස්වර්ගය සහ පොළොව අතර ගමන්කර ස්වාමීන්වහන්සේගේ දුතයාට උත්තර දීමට බැඳී සිටි බවයි. (සෙකරියා 1 : 10, 11)

4. සෙකරියා 1 : 12 :-

" එවිට ස්වාමීන්වහන්සේගේ දුතයා උත්තර දෙමින් : සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යුද්ධි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය."

මෙම පදයට ප්‍රථම පද දෙකෙහි (එනම් සෙකරියා 1 : 10, 11 හි) සඳහන් වන්නේ, ස්වාමීන්වහන්සේ පොළොවේ ඇවිදින්නට ඇරියාවූ තැනැත්තෝ රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන් - වහන්සේගේ දුතයාට ' **මුළු පොළොව නිස්කලංකවද නිශ්චලවද තිබෙන බව** ' ප්‍රකාශකළ බවයි.

මෙම පණිවිඩය ලැබූවා වූ ස්වාමීන්වහන්සේගේ දුතයා එවිට සේනාවල ස්වාමීන්වහන්සේගෙන් අසා සිටියේ, ' **සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස..... කොපමණ කල් අනුකම්පා නොකර සිටින්නේද?** ' (සෙකරියා 1 : 12) යන ප්‍රශ්නයයි.

මෙම ප්‍රශ්නය සහ එයට පිළිතුරුද නිවැරදිව තේරුම්ගැනීම උදෙසා, මෙම ප්‍රශ්නය පැන නැගෙන පසුබිම වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

- **ක්‍රි.පූ. 2166** - ආබ්‍රාහිමගේ උපත
- **ක්‍රි.පූ. 2091** - දෙවියන්වහන්සේ හැත්තෑ පස් වසරක් වූ ආබ්‍රාහිම කැඳවීම

උත්පත්ති 12 : 1, 2 :-

- " ¹ ස්වාමීන්වහන්සේ ආබ්‍රාහිමට කථාකොට : **නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට පලයන්න.**
- ² **මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි ; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි ; නුඹද ආශීර්වාදයක් වෙයන්න. "**

- **ක්‍රි.පූ. 2066** - වර්මච්ඡේද්‍යයේ ගිවිසුම දෙවියන්වහන්සේ සහ ආබ්‍රාහිම අතර පිහිටවනු ලැබුවේ, ආබ්‍රාහිම අනූ නව වසරක්ව සිටියදී වන අතර ඒ අවස්ථාවේදී දෙවියන්වහන්සේ ආබ්‍රාහිමගේ නම ආබ්‍රාහිම ලෙස වෙනස් කළ සේක.

(කරුණාකර **උත්පත්ති 17 : 1 - 14** කියවා බලන්න)

උත්පත්ති 17 : 1, 2 :-

- " ¹ **ආබ්‍රාහිම අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රාහිමට පෙනී : මම සර්වපරාක්‍රම වූ දෙවියන්වහන්සේය ; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙයන්න.**
- ² **මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක."**

උත්පත්ති 17 : 8 :-

- " **නුඹ විදේශීව වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි ; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක."**

- **ක්‍රි.පූ. 1876 - 1446** - දෙවියන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ මුතුපුරාගේ යාකොබ් යන නම ඉශ්‍රායෙල් ලෙස වෙනස් කර ඔහුගේ මුළු පවුල වසර 430ක කාලයකට ඊජිප්තුව වෙත යවන ලදී. එහිදී එම පවුල ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීම (**නික්මයාම 1 : 7**) හේතුකොටගෙන තැනිගත් ඊජිප්තුවරු, ඔවුන්ව මර්ධනය කිරීම උදෙසා, ඔවුන්ව වහල්කමට පත්කළහ.
- **ක්‍රි.පූ. 1446** - කිසි අන්දමකින් තමන්වහන්සේගේ ගිවිසුම් නොකඩන්නාවූ දෙවියන්වහන්සේ (**ද්විතීය 2 : 24, 25** බලන්න) ඉශ්‍රායෙල් ජාතිය ක්‍රි.පූ. 1446 වසන්ත සෘතුවේ මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊජිප්තුවේ වහල්කමින් මුදවාගෙන, ඔවුන්ව පොරොන්දු දේශය වෙත ගෙනයෑම ආරම්භ කළ සේක.
- **ක්‍රි.පූ. 1400** - මෙම වසරේදී දෙවියන්වහන්සේ යෝෂුවාව ඉශ්‍රායෙල් ජාතියේ නායකත්වයට පත්කළ අතර, යෙරිකෝව අත්පත් කරගැනීමට වසර හයකට පසුව (**කරුණාකර යෝෂුවා 14 : 10 සහ 11 : 6** සසඳා බලන්න) යෝෂුවා විසින් මුළු කානාන් දේශය අත්පත් කර ගන්නා ලදී.
- ඊළඟ ශතවර්ෂ තුනහමාර කාලය තුළදී, දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට ඉතා වැදගත් කාරණා තුනක් ඉගැන්වීමට දැඩි උත්සාහයක යෙදෙන ලදී.

ඒවා නම්,

- (i) පාපයට උන්වහන්සේ තුළ තිබෙන දැඩි විරෝධය (**විනිශ්ච. 2 : 13, 14**)
- (ii) පසුතැවිලිවන්නන් වෙත උන්වහන්සේගේ අධික කරුණාව (**විනිශ්ච. 2 : 18**)
- (iii) මනුෂ්‍යයාගේ බලවත් දුශ්චරිතය / ඉතා පවිට්‍රභාවය (**විනිශ්ච. 2 : 19**)

මෙහෙයුම් විනිශ්චයකාරයන් 14 දෙනා ඉශ්‍රායෙල් දේශය පාලනය කළ කාලය, **මනුෂ්‍ය පාපය, වහල්කම හෝ කන්හලවීම, දෙවියන්වහන්සේ ලබාදුන් ගැළවීම** යන අවස්ථා තුන නැවත නැවතත් කරුණු වක්‍රයකට සමාන වීයී එසේ වූයේ ඉශ්‍රායෙල් ජාතිය ඉහත සඳහන් කරන ලද කිසිම පාඩමකින් ඉගෙන ගැනීමට අපොහොසත්වීමයි.

- මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ, ඉග්‍රායෙල් ජාතිය විනිශ්චය - කාරයන් ඉවත්කොට රජකෙනෙක් පත්කරන ලෙස ඉල්ලීමයි. එම ඉල්ලීම අනුව, සාවුල් රජතුමා (ක්‍රි.පූ. 1050 - 1010), දාවින් රජතුමා (ක්‍රි.පූ. 1010 - 970), සලමොන් රජතුමා (ක්‍රි.පූ. 970 - 930), එක්සත් රාජ්‍යයක් ලෙස, ඉග්‍රායෙල් දේශය පාලනය කළහ. (1 සාමු. 10 සිට 1 රාජ. 11 දක්වා කරුණාකර කියවා බලන්න)
 - ක්‍රි.පූ. 930 හි ආරම්භයේදී සලමොන් රජතුමා අපවත් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූ රෙහොබොවම් රජකම භාරගැනීමට ඉදිරිපත් වූ නමුත් එප්‍රායිම් කෙනෙක් වූ යෙරොබොවම් එයට එරෙහි විය (1 රාජ. 12 : 1 - 16). මෙහි ප්‍රතිඵලය වූයේ ඉග්‍රායෙල් දේශය දෙකකට බෙදීමයි. උතුරෙන් පිහිටා තිබුණු ගෝත්‍ර 10 කින් සමන්විත වූ කොටස 'ඉග්‍රායෙල් රාජ්‍යය' ලෙසත්, යුද සහ බෙන්යමීන් යන ගෝත්‍ර දෙකකින් සමන්විත දකුණේ පිහිටි රාජ්‍යය 'යුද රාජ්‍යය' ලෙසත් වෙන්කරනු ලැබීමයි.
 - ඉන් අනතුරුව මෙම රාජ්‍යයන් දෙකම තව තවත් දෙවියන්වහන්සේගෙන් දුරස්ථවී දෙවියන්වහන්සේට අකීකරුවීම හේතුකොටගෙන දෙවියන්වහන්සේ ඔවුන්ව නැවත තමන්වහන්සේ වෙත ඇද ගැනීම උදෙසා බොහෝ අනාගතවක්තාවරුන් ඔවුන් වෙත යැවූ සේක.
- ප්‍රොපේතවරුන්වූ එලියා (ක්‍රි.පූ. 878 - 848), එලිෂා (ක්‍රි.පූ. 848 - 797), යෝනා (ක්‍රි.පූ. 785 - 775), ආමොස් (ක්‍රි.පූ. 760 - 750), හොෂෙයා (ක්‍රි.පූ. 750 - 715) උත්තර රාජ්‍යය තුළ සේවය කළ නමුත්, ඔවුහු දෙවියන්වහන්සේට කීකරුවීමට අපොහොසත් වීම හේතුකොටගෙන, දෙවියන්වහන්සේ 'ඉග්‍රායෙල් හොහෝන් උත්තර රාජ්‍යය' ක්‍රි.පූ. 722 දී අසිරියානු රාජ්‍යයට යටත්වීමට ඉඩ හැරියසේක.
- යුද දේශය වෙත දෙවියන්වහන්සේ විසින් යවන ලද ප්‍රමුඛ ප්‍රොපේතවරුන් වූයේ යෙසායා (ක්‍රි.පූ. 740 - 681), යෙරෙමියා (ක්‍රි.පූ. 626 - 585), එසකියෙල් (ක්‍රි.පූ. 593 - 571), දනියෙල් (ක්‍රි.පූ. 605 - 530), සෙකරියා (ක්‍රි.පූ. 520 - 480), මලාකි (ක්‍රි.පූ. 440 - 430) යන ප්‍රොපේතවරුන්වේ.

මෙනමුත් යුදහි වැසියන්ගේ දැඩි සිත් වෙනස් නොවීම හේතුකොටගෙන දෙවියන්වහන්සේ **ක්‍රි.පූ. 586** දී යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට බබිලෝනිවරුන්ට ඉඩහැරිය සේක.

- ඉහත සඳහන් අයුරින්, දෙවියන්වහන්සේ බොහෝ අනාගතවක්තාවරුන් මගින්, ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ අකීකරුකම් පිළිබඳව අනතුරු හැඟවීම් බොහෝසෙයින් ලබාදුන් නමුත් ඔව්හු ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බව ඉතා පැහැදිලිවේ.

ඔවුන් එසේ ක්‍රියා කළේ, ඊට බොහෝ කලකට පෙර සිට දෙවියන්වහන්සේ මෝසෙස් තුළින් ඔවුන්ට නැවත නැවතත් අනතුරු හැඟවීම් දුන් පසුබිමක වීම බේදජනක වේ. එබැවින් මෝසෙස් තුළින් දෙවියන්වහන්සේ දුන් බරපතල ආඥා කීපයක් දෙස බලමු.

ද්විතීය 28 : 15 :-

“ නමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙව්වූ ස්වාමීන් - වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්නට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකර ගන්නේය. ”

ද්විතීය 28 : 32 :-

“ නුඹේ පුත්‍රයෝද දුවරුද අන් සෙනඟකට දෙනු ලබන්නේය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් නුඹේ ඇස් ක්ෂයවන්නේය. නුඹේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකි වන්නේය. ”

ද්විතීය 28 : 36 :-

“ ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක ; එහිදී නුඹ ලිද ගල්ද වූ අන් දෙව්වරුන්ට සේවය කරන්නෙහිය. ”

ද්විතීය 28 : 41 :-

“ නුඹ පුත්‍රයන්ද දුවරුන්ද ජාතක කරන නමුත් ඔව්හු නුඹට නොවන්නේය ; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නේය. ”

- ස්වාමීන්ව යෙසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මෙය හොඳහැටි තේරුම්ගන්න.

සෙකරියා 1 : 12 හි සඳහන් ලෙස, 'ස්වාමීන්වහන්සේගේ දුතයා විසින් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නය වූයේ, තව කෙතරම් කාලයක් උන්වහන්සේ යෙරුසලමට පිහිටවීමට ප්‍රමාද වීමට යනවාද?' යන ප්‍රශ්නයයි.

මෙසේ අසන ලද්දේ **ක්‍රි.පූ. 520 දී** වන අතර, ඒ වන විට යුදෙව්වරු බබිලෝනියට යටත්වී වසර **70 ක් පමණ** සම්පූර්ණ වී තිබුණි.

එමනිසා අපේ සිත්වලද පැන නැගෙන ඉතා වැදගත් වූ අදාළ ප්‍රශ්නයක් වන්නේ, මහෝත්තමවූ, සර්වපරාක්‍රමවූ, මැවුම්කාර දෙවියන්වහන්සේ, මෝසෙස්ගේ කාලයේ සිට නෙබුකද් - නෙශර් රජතුමාගේ කාලය දක්වා (එනම් වසර 1,000 ක පමණ කාලයක්) ඉශ්‍රායෙල් ජාතියේ දරදඩුකම, කැරළි - ගැසීම, අකීකරුකම ඉවසුවේ මන්ද? කියන්නාවූ ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නයට මාගේ පිළිතුර මෙසේ සඳහන් කරමි.

- (i) **දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම් පවත්වන්නාවූ දෙවි කෙනෙක් වන බැවින්, උන්වහන්සේ ආබුහම් සමඟ කළ ගිවිසුම කිසිදුක කඩනොකරන සේක.**

(කරුණාකර උත්පත්ති 17 : 1, 2, 8 නැවත කියවා බලන්න)

- (ii) **උන්වහන්සේ ප්‍රේමයෙන් පිරුණාවූ විශ්වාසවන්තවූ දෙවිකෙනෙක්, වන බැවින් උන්වහන්සේ, " උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්නවන්නාවූ "**

(හික්මයාම 20 : 6) දෙවිකෙනෙක් වන නිසාය.

යෝවෙල් 2 : 13 :-

" ... මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය ; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. "

(iii) අපගේ ප්‍රේමවන්ත දෙවියන්වහන්සේ කිසිකෙනෙක් විනාශ - වනවාට කැමති නොවේ.

2 පේත්‍රුස් 3 : 9 :- " නුමුත් සියල්ලන්ම පසුතැවිලි - වෙනවාට මිස කිසිවෙක් විනාශවනවාට උන්වහන්සේ නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝකල් ඉවසනසේක."

5. සෙකරියා 1 : 13 - 15 :-

" ¹³ ස්වාමීන්වහන්සේ මා සමඟ කටාකළ දූතයාට යහපත් වූ සැනසිලිදායක වචනවලින් උත්තර දුන්නේක.

¹⁴ මා සමඟ කටාකළ දූතයාද : නුඹ මොරගසා මෙසේ කියාපන්න - සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජීවලිතයකින් ජීවලිතව සිටිමි.

¹⁵ නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්න කමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය."

(a) ' ස්වාමීන්වහන්සේ මා සමඟ කටාකළ දූතයාට සැනසිලි - දායක වචනවලින් උත්තර දුන්නේක. '

සැබැවින්ම දෙවියන්වහන්සේ මෙම දූතයාට කටාකළ වචන ඉතා යහපත් වූ සැනසිලිදායක වචන වේ. (කරුණාකර සෙකරියා 1 : 14-17 කියවා බලන්න)

(b) ' මම යෙරුසලමට මහත් ජීවලිතයකින් ජීවලිතව සිටිමි. '

දෙවියන්වහන්සේගේ වචනය, උන්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවිකෙනෙක් බව ප්‍රකාශ කරයි.

නික්මයාම 20 : 5 :- " මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන් - වහන්සේ වන මම අන්‍ය හක්ති නොඉවසන්නාවූ "

මෙයින් අදහස්කරනු ලබන්නේ උන්වහන්සේ අන්දෙවිවරුන් සමඟ උන්වහන්සේගේ සෙනඟ සම්බන්ධකම් පැවැත්වීමේ නුරුස්සන දෙවිකෙනෙක් බවයි.

(දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟ අතර ඇති ගිවිසුම, විවාහ ගිවිසුමට සමාන වේ. උන්වහන්සේගේ ඊර්ෂ්‍යාව උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ ඇතිකරගෙන තිබෙන්නාවූ ගිවිසුමට අදාළවයි)

ඇත්තවශයෙන්ම, ඊර්ෂ්‍යාව ප්‍රේමකරන අයවරුන්ගේ හැසිරීමට ඉතා සමීප වේ. ඒ අනුව ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, ඉශ්‍රායෙල් ජාතිය තමන්වහන්සේ තෝරාගත් ජාතිය ලෙස ඔවුන්ගේ ප්‍රේමයද, විශ්වාසවන්තකමද, උන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇතුළුවූ ගිවිසුම කරණකොටගෙන බලාපොරොත්තු වනසේක.

(c) 'ඔවුහු පීඩාව වැඩිකළෝය'

ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේට අකීකරුවීම හේතුකොටගෙන ඔවුන් ගැන උදහස් වූ දෙවියන්වහන්සේ, ඔවුන්ව මැඩපැවැත්වීමට අසිරියන්වරුන්ටද (යෙසායා 10:5) බබිලෝනියන්වරුන්ටද (යෙසායා 47:6 ; යෙරෙමියා 25:9) හැකියාව ලබා දුන් සේක.

නමුත් අසිරියන්වරුද, බබිලෝනියන්වරුද, ඔවුන්ගේ සීමාව ඉක්මවා යමින්, ඉශ්‍රායෙල් ජාතිය (යුදෙව්වරුන්) විනාශකර දැමීමට ක්‍රියා කළ බැවින් දෙවියන්වහන්සේගේ උදහස හැරී ඔවුන් වෙතද පැමිණියේය.

6. සෙකරියා 1 : 16, 17 :-

¹⁶ " වඩැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි ; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබෙයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය.

¹⁷ නැවත මොරගසා මෙසේ කියාපන්න : සේනාවල ස්වාමීන් - වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරියන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්නට යෙදේයයි කිය."

(a) 'ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය'

'ලනුවක් අදිනු ලැබීම' සංකේතවත් කරන්නේ ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

(b) ' යෙරුසලම නැවත තෝරාගන්නට යෙදේයයි කිය '

(කරුණාකර සෙකරියා 2 : 12 ; 3 : 2 කියවා බලන්න)

සෙකරියා දුටු ප්‍රථම රාත්‍රී දර්ශනයේ අරුත ' ජාතීන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස සහ නැවත හැරෙන ඉශ්‍රායෙල් වෙත උන්වහන්සේගේ ආශීර්වාද ' ලෙස තේරුම්ගත හැකි වේ.

(V₂) දෙවියන්වහන්සේ විසින් සෙකරියාට දෙන ලද දෙවන රාත්‍රී දර්ශනය
(සෙකරියා 1 : 18 - 21)

අං සතර සහ ආචාර්යන් සතර දෙනා ගැන දර්ශනය

1. සෙකරියා 1 : 18, 19 :-

¹⁸ තවද මාගේ ඇස් ඔසවා බැලුවිට අං සතරක් දුටිමි.

¹⁹ එවිට මම : මේවා මොනවාදැයි මා සමඟ කථා කල දුතයාගෙන් ඇසිමි. මේවා යුද සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරවූ අංයයි ඔහු මට කීවේය. ”

(a) ' අං සතරක් දුටිමි '

අං වලින් සංකේතවත් කරනු ලබන්නේ රජවරුන් සහ රාජ්‍යයන් සතරක් වේ. (කරුණාකර දුතියෙල් 7 : 8 ; එළ. 17 : 12-17 කියවා බලන්න)

ඒ අනුව සෙකරියා 1 : 18, 19 හි සඳහන් අං සතර සංකේතවත් කරන්නේ, යුද දේශය, ඉශ්‍රායෙලය සහ යෙරුසලම විසිරුවා හැරීම උදෙසා ක්‍රියා කළ අන්‍ය ජාතීන්ගේ රාජ්‍යවල් සතරකි.

2. සෙකරියා 1 : 20, 21 :-

²⁰ ස්වාමීන්වහන්සේද ආචාර්යන් සතරදෙනෙකු මට පෙන්වූසේක.

²¹ එවිට මම : මොවුන් මක්කරන්නට එනවාදැයි ඇසිමි. උන්වහන්සේ කථාකොට : මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යුද විසිරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා හයගන්වා, යුද දේශය විසිරුවාදමන්නට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්නට යයි කීසේක. ”

(a) ' ස්වාමීන්වහන්සේද ආචාර්යන් සතර දෙනෙකු මට පෙන්වුසේක '

සෙකරියා 1 : 20, 21 හි සඳහන් වන්නේ, මෙම ආචාර්යන් සතර දෙනා යුද දේශය විසිරෙවූ අන්‍යජාතීන් සතර නියෝජනය කරන්නාවූ රාජ්‍යවල් සතර භයගන්වා ඔවුන්ගේ අං හෙළාදමන්ට යන බවයි.

කෙටි සටහනක් :- සෙකරියා 1 : 18 - 21 දක්වා සඳහන් අං සතර සහ ආචාර්යන් සතරදෙනා කුමන රාජ්‍යයන් නියෝජනය කරන්නෙහිද යන්න ගැන විචාරකයෝ විවිධ මත දරන බැවින්, ඒ ගැන නිහඬව සිටීම ප්‍රඥාවන්ත වන බව මාගේ මතය වේ.

එනමුත් ඉතා වැදගත් සත්‍යයක් **සෙකරියා 1 : 20 - 21** තුළින් සනාථ වේ. එනම් අවසානයේදී **යුද දේශයේ සියලු සතුරන් පරාජය වීමට යන බවයි (සෙකරියා 1 : 21).**

එබැවින් සෙකරියා දුටු දෙවන රාත්‍රී දර්ශනයේ අරුත (**සෙකරියා 1 : 8 - 21**) - '**ඉශ්‍රායෙල් ජාතියට පීඩා කරන්නාවූ ජාතීන් වෙත පැමිණෙන්නට යන දේව විනිශ්චය**' ලෙස තේරුම්ගත හැකිවේ.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ දයාබර සහෝදර සහෝදරියනි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉතා ඉවසිලිවන්තවූ, දයාවන්තවූ, ප්‍රේමවන්තවූ දෙවිකෙනෙක් වන අතර, කිසි මනුෂ්‍යයෙක් විනාශවීම උන්වහන්සේගේ කැමැත්ත නොවේ.

(2 ජේතූස් 3 : 9)

එබැවින් උන්වහන්සේ අප සැම ගැන මහත් ඉවසිල්ලෙන් ක්‍රියාකරමින් අප සැමට පසුතැවිලි වී, දේව දරුකමට ඇතුල්වීමට ඇරයුම් කරනසේක. මෙතමුත් උන්වහන්සේ '**සදාකාලයටම**' ඉවසන බව දේව වචනයේ සඳහන් නොවේ.

එමනිසා මා ඉතා ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ජීවිතය **යේසුස්වහන්සේට භාර දෙමින් උන්වහන්සේව ඔබගේ ගැළවුම්කාරයාණන්වහන්සේ සහ ස්වාමීන්වහන්සේ ලෙස භාරගන්නා ලෙසයි .**

දෙවියන්වහන්සේ එසේ කිරීමට උපකාරවී,
ඔබව උන්වහන්සේගේ නාමය
ගෞරවයට සහ මහිමයට
පත්කිරීම උදෙසා
බලවත් ලෙස පාවිච්චිකරන සේක්වා !!!

සටහන්

සෙකරියා දුටුවාමු තුන්වන සහ
සතරවන දර්ශන



සෙකරියා අධ්‍යයනය - 03



සෙකරියා දටවාඩු තුන්වන සහ සතරවන දර්ශන

සෙකරියා 2 : 1 - 3 : 10

හැඳින්වීම :- මෙම අධ්‍යයනයේදී අප සෙකරියා අනාගත - වක්‍රතාවය දැක්වූ දර්ශන අට තව දුරටත් අධ්‍යයනය කිරීමට යන අතර, අද අපගේ අවධානය යොමු කරන්නේ, ඔහු දුටු තුන්වන සහ සතරවන දර්ශන දෙසයි.

ඒ අනුව අප ප්‍රථමයෙන් ඔහු දුටුවාට, **සෙකරියා 2 : 1 - 13 දක්වා සඳහන්වන්නාවූ, ' මහින් ලනුව ඇති මනුෂ්‍යයා නම්වූ දර්ශනය '** දෙස දැන් බලමු.

ඉගැන්වීම :- දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම

(V₃) සෙකරියා දටවාඩු තුන්වන රාත්‍රී දර්ශනය
(සෙකරියා 2 : 1 - 13)

මහින් ලනුව ඇති මනුෂ්‍යයා නම්වූ දර්ශනය

1. සෙකරියා 2 : 1, 2 :-

"¹ තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මහින් ලනුවක් තමාගේ අතේ ඇතුළු ඉන්නවා දුටිමි.

² විවිධ මම : නුඹ කොතනට යනවාදැයි ඇසිමි. යෙරුසලමේ පළල කොපමණද කියාත්, දිග කොපමණද කියාත් මැන බලන පිණිසයි මම කීවේය."

(a) ' මහින් ලනුවක් '

' මහින් ලනුවකින් ' සංකේතවත් කරනු ලබන්නේ, ප්‍රතිසංස්කරනයයි.

(කරුණාකර යෙරමියා 31 : 38 - 40 කියවා බලන්න)

(b) ' යෙරුසලමේ පළල කොපමණද කියාත්, දිග කොපමණද කියාත් '

මෙය වඩා පැහැදිලිව තේරුම් ගැනීම උදෙසා යෝධ 38 : 4,5 දෙස බලමු.

යෝධ 38 : 4, 5 :-

"⁴ මා පොළොව පිහිටෙවූ කල නුඹ කොතන සිටියෙහිද ? නුඹ දන්නෙහි නම් කියාපන්න.

⁵ ඒකේ මිමි නියම කළේ කවුද ? නුඹ දන්නෙහිද ? නොහොත් ඊපිට ලනුව ඇද්දෙ කවුද ? "

2. සෙකරියා 2 : 3, 4 :-

³ එවිට මා සමග කථාකළ දුතයා පිටත්ව ගියේය, වෙන දුතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට :

⁴ නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර - යෙරුසෙලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසය කරන්නේය. ”

(a) ‘අර තරුණයාට කථාකර’

මෙහි ‘තරුණයා’ ලෙස හඳුන්වනු ලබන්නේ, සෙකරියාය. එමගින් සනාථවන්නේ, සෙකරියා තම මෙහෙය ඇරඹුවේ තරුණයෙක් ලෙස බවයි.

(b) ‘යෙරුසෙලම තුළ පවුරු නැති ගම් වල මෙන්’

මෙය ලියන ලද කාලයේ, යෙරුසෙලම යුද දේශයේ අගනුවර වූනි. එබැවින් මෙහි සඳහන් වන සත්‍යය වන්නේ, ප්‍රතිසංස්කරණයෙන් පසු මුළු ඉශ්‍රායෙල් දේශයෙහි වෙසෙන ජනතාව බොහෝසේ වැඩිවී යෙරුසෙලම උතුරායන තරම් ජනාකීර්ණ වීමට යන බවයි.

එසකියෙල් 38 : 11 :- “ මම පවුර රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිටි නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි ; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත. ”

(c) ‘මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා’

මෙම අනාගතවාක්‍යයෙන්ද ප්‍රකාශවන්නේ, ප්‍රතිසංස්කරණයෙන් පසුව ඉශ්‍රායෙල් දේශයේ ජනගහනයද සිව්පාවුන්ද අතිශයින් වැඩිවන බවයි.

යෙසායා 49 : 20 :- “ නුඹේ දරුවන් නැතිවුණායිත් පසු, නුඹලාට ලැබෙන දරුවෝ : මේ ඉඩම මට මදිය, මට වාසයකරන්නට ඉඩ දියන්නැයි නැවත කියනවා නුඹට ඇසෙනවා ඇත. ”

3. සෙකරියා 2 : 5 :- “ මක්නිසාද මම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියාපන්න කිය. ”

(a) ' ඒක අවට ගිනි පවුරක්ව '

' අවට ගිනි පවුරක් ' යන අදහසේ උල්පත වන්නේ, හමුදා කඳවුරු වටකර අවුලන ගිනි හෝ එඬේරුන් වටකර අවුලන ගිනි විය හැක.

මේ ගැන වඩාත් හොඳ තේරුම්ගැනීමක් උදෙසා **යෙසායා 60:18** දෙසද බලමු.

යෙසායා 60 : 18 :-

“ නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුලේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය ; නුඹේ පවුර ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාව කියාද නුඹ කියත් - හෙතිය.”

- ' අවට ගිනි පවුරක් ' තිබීම, දෙවියන්වහන්සේගේ ආරක්ෂාවේ සංකේතයක් ලෙස සැලකීමද නිවැරදි වේ.

හික්මයාම 13 : 21 :-

“ තවද ඔවුන් දවාලෙන් රාත්‍රියෙන් ගමන් කරන පිණිස ස්වාමීන් - වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට චළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. ”

(කරුණාකර **යෙසායා 4 : 5, 6** ද කියවා බලන්න)

(b) ' ඒක තුළ තේජසව සිටින්නෙමි '

හික්මයාම 40 : 34, 35 :-

- “ ³⁴ එවිට වලාකුළු සම්මුඛවීමේ කුඩාරම වසා ගත්තේය, ස්වාමීන් - වහන්සේගේ තේජසින් මණ්ඩපය පිරී ගියේය.
- ³⁵ වළාකුළු ඊපිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කුඩාරමට ඇතුල්වන්නට නොහැකිවිය. ”

මෙම පද දෙක (**හික්. 40 : 34, 35**) අප ඔබ ඉදිරියේ මේ අවස්ථාවේදී තැබුවේ, දෙවියන්වහන්සේගේ තේජසෙහි මහත් බලය සහ ශක්තිය ඔබට පෙන්වාදීමටයි. අනාගතයේදී අපගේ ස්වාමීන් වහන්සේගේ සුසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉශ්‍රායෙල් දේශයේ යෙරුසලම නගරයේ සිට ලොව පාලනය කිරීමේදී අප අත්දකින්නට යන උන්වහන්සේගේ තේජසය සහ බලය ගැන ඔබට ඉගියක්දීමටයි.

වසකියෙල් 43 : 7 :-

“ උන්වහන්සේ මට කථාකොට : මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයන්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසය කරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳුන් වැනි ඔවුන්ගේ උසස් ස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය. ”

වසකියෙල් 48 : 35 :- “ ඒ දවසේ පටන් නුවර නාමය යොහෝවා-භාමා වන්නේයයි කියේක. ”

එහි අර්ථය වන්නේ, ස්වාමීන්වහන්සේ වහිය යන්නයි.

ව්ලිදරව්ව 11 : 15 :-

“ ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම් කරන සේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය. ”

(කරුණාකර සෙකරියා 14 සහ ව්ලිදරව්ව 20 : 1 - 10 කියවා බලන්න)

4. සෙකරියා 2 : 6 :-

“ හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා වරෙල්ලා යයි ස්වාමීන් වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් හුඹලා විසුරෙවුවෙමි ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා වරෙල්ලා ’

අප මේ අධ්‍යයන මාලාවේ ප්‍රථම අධ්‍යයනයන්දී සඳහන් කළ ආකාරයට, සෙකරියාගේ අනාවැකි මූලින්ම ලැබුවේ, බබිලෝනියාව වෙත ක්‍රි.පූ. 605, ක්‍රි.පූ. 597 සහ ක්‍රි.පූ. 586 වන වසර වලදී ගෙනයනු ලැබ, නැවත තම මව් රට වෙත පැමිණි යුදෙව්වරුන්ය. එබැවින් මෙහි ‘ උතුරු දේශය ’ ලෙස (සෙකරියා 2 : 6 හි) සඳහන් කරනු ලබන්නේ බබිලෝනියාවටයි

(මේ කරුණ එනම් ‘ උතුරු දේශය ’ වන්නේ ‘ බබිලෝනියාව ’ යයි සනාථ කරගැනීම පිණිස, කරුණාකර යෙරෙමියා 1:14 ; 4:6 ; 6:1, 22; 10:22 කියවා බලන්න)

(b) ' මම ආකාශයේ සතර දිග හුළං මෙන් හුඹලා විසුරුවුවෙමි '

මෙසේ දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ව ලෝකය පුරාම විසිරවූ අතර, උන්වහන්සේ මෙසේ විසුරුවන ලද යුදෙව්වරුන්ව සෑම දිසාවකින්ම නැවත වරක් තම මව් රට වෙත ගෙනෙන සේක.

යෙසායා 43 : 5, 6, 7 :-

- " ⁵ හය නොවන්න ; මක්නිසාද මම හුඹ සමඟ සිටිමි. හුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, ධස්නාහිරින්ද හුඹ රැස්කරන්නෙමි ;
- ⁶ මම උතුරු දිසාවට කටාකොට : දියන්නැයි කියාත්, දකුණු දිසාවට : නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දුවරුන්ද,
- ⁷ මා විසින් මවා තනා සැදුවා වූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි. "

යෙසායා 49 : 12 :-

" ධලව, සමහරෙක් දුරින් එන්නෝය. ධලව, සමහරෙක් උතුරෙන් හා ධස්නාහිරින්ද සමහරෙක් සින්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය." {ඉංග්‍රීසි පරිවර්ථනයේ සින්වරුන්ගේ දේශය සඳහන් වන්නේ 'අස්වාන්' (Aswan) ලෙසයි}

5. සෙකරියා 2 : 7, 8 :-

- " ⁷ මෙන්න, ධබ්ලොන් දුව වෙත වසන සියොන්, මිඳි වරෙන්ත.
- ⁸ මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුණායිත් පසු උන්වහන්සේ හුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරිය සේක. මක්නිසාද හුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය."

(a) ' සියොන් '

මෙසේ අමතනු ලබන්නේ ඉශ්‍රායෙල් දේශයෙන් ධබ්ලෝනියාව වෙත පිටුවහල් කරනු ලැබූ සෙනගයි.

(b) ' මිඳි වරෙන්ත '

(කරුණාකර ධබ්ලෝනිය වැටීම යන මාතෘකාව යටතේ ලියැවී ඇති විලිදරව්ව 18 : 4 - 8 කියවා බලන්න)

(c) 'ගෞරවය පැමුණුණායිත් පසු....ජාතීන් ළඟට මා ඇරියසේක' මෙසේ ප්‍රකාශකරන්නේ මෙසියස්වහන්සේ වන අතර, උන්වහන්සේ තමන්වහන්සේව මෙහි හඳුන්වා දෙන්නේ 'මා' ලෙසයි.

(d) 'නුඹලාට අත ගසන්නා...ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය' 'තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු ආරක්ෂා කළ සේක' යන වචන 'මෝසෙස්ගේ ගීතියාවෙහි' (ද්විතිය 32 : 10 හි) සඳහන් වේ.

(කරුණාකර ද්විතිය 32 : 10 කියවා බලන්න)

ඇසේ කළු ඉංගිරියාව ඉතා සියුම්වූ සංවේදීවූ ඉන්ද්‍රියයක් වන බැවින් එය සැමවිටම කෙසේහෝ ආරක්ෂා කිරීම අනිවාර්යවේ.

6. සෙකරියා 2 : 9 :- " එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත."

(a) 'මම මාගේ' මෙසේ ප්‍රකාශකරන්නේ (සෙකරියා 2 : 8 හි මෙන්ම) මෙසියස් - වහන්සේය.

(b) 'අත සොලවන්නෙමි' මෙහි 'අත' පෙන්නුම් කරන්නේ උන්වහන්සේගේ බලයයි.

(c) 'සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹ දැනගන්නවා ඇත' යෙසායා පොතේ සඳහන් අනාවැකි දෙකක් ඔබ ඉදිරියේ මා තබන්නේ, ඉහත සඳහන් වදන් වැඩි දුරටත් පැහැදිලි කිරීම උදෙසාය.

යෙසායා 14 : 2 :- " ... ඉශ්‍රායෙල් වංශයද ස්වාමීන්වහන්සේගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය. "

යෙසායා 48 : 16 :- " මා ළඟට ඇවිත් මේක අසාපල්ලා ; මා පටන්ගැනීමේ සිට රහසින් කටාකළා නොවේය ; ඒක ඇතිවූ කාලයේ සිට මම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයන් වූසේක. "

7. සෙකරියා 2 : 10 :- “ සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතියෙන්. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ මම ඇවිත් නුඹ තුළෙහි වාසය කරන්නෙමි ’

ලෙවී කථාව 26 : 11, 12 :-

“ ¹¹ මමද මාගේ මණ්ඩපය නුඹලා අතරේ පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය.

¹² මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ”

(කරුණාකර එසකියෙල් 37 : 27 ද කියවා බලන්න)

8. සෙකරියා 2 : 11 :-

“ ඒ කාලයෙහි බොහෝ ජාතිහු ස්වාමීන්වහන්සේට එකතු වී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසය කරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැන ගන්නෙහිය. ”

(a) ‘ බොහෝ ජාතිහු ස්වාමීන්වහන්සේට එකතුවී ’

මෙය, දෙවියන්වහන්සේ ආබ්‍රමිට උත්පත්ති 12 : 3 හි දුන් පොරොන්දුවේ සම්පූර්ණ වීම අපට දක්නට හැකි වේ.

(කරුණාකර උත්.18:18 ; 22:18 ; යෙසායා 2:2-4 ; 60:3 කියවා බලන්න)

9. සෙකරියා 2 : 12, 13 :-

“ ¹² ස්වාමීන්වහන්සේද ශුද්ධ වූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යුද උරුමකරගෙන, යෙරුසලම නැවත තෝරාගත්තසේක.

¹³ මාංසමයවූ සියල්ලෙහි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වෙයිල්ලා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුණු සේක. ”

(a) ‘ ශුද්ධවූ දේශය ’

ඉශ්‍රායෙල් දේශය ‘ ශුද්ධවූ දේශය ’ ලෙස දේව වචනයේ සඳහන් වී ඇත්තේ සෙකරියා 2 : 12 හි පමණකි. මෙලෙස එම දේශය ශුද්ධ ලෙස සැලකීමට මූලික හේතුව ලෙස සලකනු ලබන්නේ, ශුද්ධ වූ රජතුමාගේ (දෙවියන්වහන්සේගේ) පොළොවේ සිංහාසනය ද දේවමාළිගාවද එහි පිහිටා තිබීමයි.

නික්මයාම 3 : 5 :-

“ උන්වහන්සේ කටාකොට : මෙතනට ළංගොවව. නුඹේ පාද වලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි කිසිසේක.”

- කෙටි සටහනක් :- මෙම භූමිය ‘ ශුද්ධ ස්ථානයක් වූයේ, දෙවියන්වහන්සේ එහි සිටි නිසා ’ මිස, එහි තිබුණු ස්වභාවික සුදුසු කමක් නිසා නොවේ.

(b) ‘ යෙරුසලම හැවත තෝරාගත්තසේක ’

(කරුණාකර සෙකරියා 1 : 17 ; 3 : 2 කියවා බලන්න)

(c) ‘ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙයල්ලා ’

(කරුණාකර හඩක්කුක් 2 : 20 ; ශෙපතියා 1 : 7 කියවා බලන්න)

සෙකරියා දුටු තුන් වන රාත්‍රී දර්ශනයේ (සෙකරියා 2 : 1-13) අර්ථය, ‘ හැවත පිහිටවීමට යන්නා වූ ඉශ්‍රායෙල් දේශයට ලැබෙන්නට යන්නා වූ දේව ආශීර්වාද ’ ලෙස සාරාංශ කළ හැකි වේ.

(V₄) සෙකරියා දටුවා වූ සතරවන රාත්‍රී දර්ශනය
(සෙකරියා 3 : 1-10) - උත්තම පූජකයා වූ යෝෂුවා ගැන දර්ශනය

1. සෙකරියා 3 : 1 :- “ තවද උත්තම පූජකයා වූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දුතයා ඉදිරියෙහිද, ඔහුගේ වදින්නා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්වුවේය. ”

(a) ‘ යෝෂුවා ’

මෙහි සඳහන් යෝෂුවා, කානාන් දේශය අත්පත් කර ගැනීමේදී ඉශ්‍රායෙලයට නායකත්වය දුන්නා වූ යෝෂුවා නොවේ. ඔහු බබිලෝනි අධිරාජ්‍යයට ඉශ්‍රායෙල් පරාජය වීමෙන් පසු පත් කරන ලද උත්තම පූජකයෙකි. ඉහත පදයේ සඳහන් වන්නේ මෙම යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියේ සිටි අතර, ඔහුට විරුද්ධව චෝදනා නැගීමට ඔහුගේ දකුණු පැත්තේ සිටි බවයි. **එස් රා 2 : 2 හි සහ හෙහෙමියා 7 : 7 හි** ඔහුගේ නම සඳහන් වී ඇත්තේ **යෝෂුවා** ලෙසයි.

{**යෝෂුවා** යන්නෙහි අර්ථය වන්නේ ‘ස්වාමීන්වහන්සේ ගළවන - සේක’ වන අතර එය ඇරමික් භාෂාවෙහි **යෝෂුවා** (හෙබ්‍රෙව්) යන නමට ලබාදී ඇති වෙනස් වීමකි. අප ඉංග්‍රීසි බසින් භාවිතා කරන **Jesus** යන නම එන්නේ ග්‍රීක් බසිනි.}

(b) 'ඔහුගේ චිදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද'

දේව වචනයේ සඳහන් වන්නේ, 'සාතන් අපගේ දෙවියන් - වහන්සේ ඉදිරිපිට රැ දවල් අපගේ සහෝදරයන්ට වරද තබන්නා' වන බවයි. (කරුණාකර එලිදරව්ව 12 : 10 කියවා බලන්න)

- හෙබ්‍රෙව් බසින් 'සාතන්' යන්නේ අර්ථය වන්නේ 'වරද තබන්නා' යන්නයි. (කරුණාකර යෝබ් 1 : 8-12 කියවා බලන්න)

2. සෙකරියා 3 : 2 :-

"ස්වාමීන්වහන්සේ සාතන්ට කටාකොට : සාතන් ස්වාමීන්වහන්සේ නුඹට තරවටු කරනසේක්වා ; එසේය, යෙරුසලම තොරාගත් ස්වාමීන්වහන්සේ නුඹට තරවටු කරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක."

(a) 'සාතන් ස්වාමීන්වහන්සේ නුඹට තරවටු කරනසේක්වා'

මෙම කොටසේ අප දකින්නේ දෙවියන්වහන්සේ දෙවතාවක්ම 'නුඹට තරවටු කරනසේක්වා' යන වචන සාතන්ට පැවසීමයි. මෙසේ දෙවතාවක් පැවසීමෙන් සිදුවන්නේ එම තරවටුව අවධාරණය කිරීමයි.

(කරුණාකර යෙසායා 40 : 1 :- "මාගේ සෙනඟ සනසාපල්ලා, සනසාපල්ලා යයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක" යන වචන සමඟ සෙකරියා 3 : 2 සසඳමින් මෙම සත්‍යය තේරුම්ගන්න)

(b) 'මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක'

මෙහිදී යෝජුවා නියෝජනය කරන්නේ ඉශ්‍රායෙල් ජාතියේ පාපිශ්ඨ ස්වභාවය වන අතර, ඉහත සඳහන් වචන පෙන්නුම් කරන්නේ, උන්වහන්සේ යුදෙව්වරුන්ව බිබ්ලෝනියාව වෙත පිටුවහල් කිරීම යන ගින්නෙන් මුදවාගත්තේ, ඔවුන් ගැන උන්වහන්සේගේ සැලසුම් සම්පූර්ණ කිරීම උදෙසා බවයි.

(කරුණාකර ආමෝස් 4 : 11 ; සෙක. 13 : 8, 9 ; ද්විතීය 4 : 20 කියවා බලන්න)

3. සෙකරියා 3 : 3, 4 :-

“³ යෝජුවා වහාහි කිලුටු වස්ත්‍ර ඇඳගෙන දුතයා ඉදිරියෙහි සිටියේය.

⁴ දුතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට : කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගලවා දමාපල්ලායයි කිය. තවද ඔහුට කථාකොට : මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකළෙමි, මංගලය වස්ත්‍ර නුඹට පැළඳවමියි කියා - ”

(a) ‘ දුතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට ’

දුතයා ඉදිරියෙහි සිටි තැනැත්තන්, ‘ පෙනෙන හැටියට ’ දේව දුතයන් වේ. (කරුණාකර සෙකරියා 3 : 7 කියවා බලන්න). එහි සඳහන් ‘ මෙහි සිටින මොවුන් ’ යන වචන විස්තර කරන්නේද එම තැනැත්තන්මය .

(b) ‘ කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගලවාදමාපල්ලා ’

යෝජුවා නම් වූ උත්තම පූජකයා ඇඳ සිටි කිලුටු වස්ත්‍ර ගැලවීම, වැදගත් කරුණු දෙකක් සංකේතවත්ව අපට පෙන්වනු ලැබේ. ඒවා නම්,

- (i) ඔහු ඇඳගෙන සිටි උත්තම පූජක වස්ත්‍ර ඉවත් කිරීමෙන්, ඔහුගේ නිලය තනතුර ඔහුට අහිමි කරනු ලැබීම සංකේතවත් කරයි.
- (ii) ඔහු ඇඳ සිටි වස්ත්‍ර කිලිටුව තිබුණ බැවින් ඒවා ඉවත් කිරීම, ඔහුගේ ජීවිතයෙන් පාපය දුරුකරනු ලැබීම සංකේතවත් කරයි.

4. සෙකරියා 3 : 5 :-

“ මොහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්වයි කිය. එසේ ඔව්හු ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා ඔහුට වස්ත්‍ර පැළඳවූයේය ; ස්වාමීන්වහන්සේගේ දුතයාද හැඟිට එහි සිටියේය. ”

(a) ‘ මොහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්න ’

මෙසේ කිරීම තුළින් යෝජුවා නැවත වරක් ඔහුගේ උත්තම පූජක නිලය එම තනතුරේ ස්ථාපනය කිරීම සංකේතවත් කරනු ලැබේ.

ඒ අනුව නැවත වරක් ඉශ්‍රායෙල් ජාතියට දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත්කම් කිරීම පිණිස දිව්‍ය අනුමැතිය ලත් උත්තම පූජකයෙකුගේ පත්කිරීම සංකේතවත් කරනු ලැබේ.

කෙටි සටහනක් :-

- (i) මෙම පදයේ මකුටයක් ලෙස සඳහන් වචනය ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වන්නේ 'turban' (තලප්පාව) ලෙසයි.
- (ii) මෙම 'මකුටය' නික්මයාම 28 : 36, 37 හි මෙසේ විස්තර කරනු ලබයි.

නික්මයාම 28 : 36, 37 :-

³⁶ පිරිසිදු රන් තහඩුවක් සාදා : ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා මුද්‍රයක කැටයම් මෙන් එහි කැටයම් කරපන්න.

³⁷ තවද ඒක නිල් පටියක අල්ලා මකුටය පිට බැඳපන්න ; ඒක මකුටයේ ඉස්සරහ පැත්තෙහි විය යුතුය.

5. සෙකරියා 3 : 6, 7 :-

⁶ විවිධ ස්වාමීන්වහන්සේගේ දුතයා යෝජනාවට අනුශාසනා කරමින් :

⁷ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක - නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ශාඛය විනිශ්චය කරන්නට මාගේ මණ්ඩප බලාගන්නටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.

මෙම පද දෙක සනාථ කරන්නේ, යෝජනාවා සහ ඔහුගේ සහායට සිටි පූජකයන් විශ්වාසවන්තව සේවයේ යෙදුනොත්, ඔවුන් සැමදෙනාට දේවදූතයන් සමඟ එකට සේවය කරමින්, සියොන සහ ඉශ්‍රායෙල් උදෙසා, දෙවියන්වහන්සේගේ අරමුණු ඉෂ්ඨ කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

6. සෙකරියා 3 : 8 :-

"ඉතින් උත්තම පූජකයා වූ යෝජනාවා, නුඹ අසාපන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නා වූ නුඹේ සහකාරයන්ද සළකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවා වූ පැළෑටිය පැමිණෙන්නට සලස්වන්නෙමි."

(a) 'මාගේ මෙහෙකරුවා වූ'

මේ ගැන වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම උදෙසා {කරුණාකර නික්. 14:31 - මෝසෙස් ; යෙසායා 41:8, 9 - යාකොබ්(ඉශ්‍රායෙල්) ; යෙසායා 42:1 - යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ; රෝම 7:1 - පාවුල් } කියවා 'මෙහෙකරුවා' යන්න නිවැරදිව තේරුම්ගන්න.

(b) 'පැළෑටිය' (Branch) - ඉංග්‍රීසි පරිවර්ථනයේ (NIV)

මෙහි පැළෑටිය ලෙස සඳහන් කරනු ලබන්නේ මෙසියස් - වහන්සේගේ පදවි නාමයකි.

(කරුණාකර සෙක.6:12 ; යෙසායා 4:2 ; යෙර. 23:5 ; 33:15 කියවා බලන්න)

යෙරෙමියා 33 : 15 :- " ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දැවිත්ට ධර්මිණ්ඩකමේ පැළෑටියක් ලියලවන්නෙමි ; උන්වහන්සේ ධර්මිණ්ඩකමත් යුක්තියත් දේශයෙහි ඉශ්ඨ කරනවා ඇත. "

7. සෙකරියා 3 : 9 :- " මෙන්න, යෝජුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම එහි කැටයම් කරන්නෙමිසි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහ කරන්නෙමි. "

(a) 'මා විසින් තබා තිබෙන ගල'

මෙහි සඳහන් ' ගල ' මෙසියස්වහන්සේ පිළිබඳව තවත් සංකේතයක් විය හැකිවේ.

(කරුණාකර ගීතා. 118 : 22, 23 ; යෙසායා 8 : 13-15 ; 28 : 16 ; දැනි. 2 : 35, 45 ; මතෙව් 21 : 42 ; එපීස 2 : 19-22 ; 1 පේත්‍රුස් 2 : 6-8 කියවා බලන්න)

(b) ' ඒ ගල පිට ඇස් සතක් ඇත්තේය '

සමහරවිට ' ඇස් සතක් ' සංකේතවත් කරන්නේ අප්‍රමාණ බුද්ධිමත්භාවයයි (සර්වඤ්ඤාව).

(c) ' ඒ දේශයේ අපරාධය එක දවසකින් පහ කරන්නෙමි '

මෙහි 'දේශය' යන්නෙන් අදහස්කරනු ලබන්නේ ඉශ්‍රායෙල්හි ජනතාව වන අතර, මෙම පදයේ සඳහන් වී ඇත්තේ සෙකරියා 3 : 4 හි සඳහන් සංකේතවත් ක්‍රියාව තව දුරටත් විස්තර කිරීමයි.

(d) ' එක දවසකින් '

බොහෝ දුරට මෙහි සඳහන් ' දවස ' මහ සිකුරාදා දවස වන අතර, සමහරුන්ගේ අදහස වන්නේ මේ දවස යේසුස් - වහන්සේගේ දෙවන පැමිණීමේ දවස වන බවයි.

8. සෙකරියා 3 : 10 :-

“ ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේකැයි කිය.”

(a) ‘ ඒ කාලයෙහි ’ (In that day) - ඉංග්‍රීසි පරිවර්ථනය (NIV)

‘ ඒ කාලයෙහි ’ ලෙස සෙකරියා 3 : 10 හි සඳහන් වී ඇති වචන බයිබලයේ ඉංග්‍රීසි පරිවර්ථනයේ (NIV) සඳහන් වන්නේ ‘ In that day’ එනම් ඒ දවසෙහි ලෙසයි.

තවද සෙකරියා 3 : 10 හි සහ සෙකරියා 2 : 11 හි සඳහන් වන්නේ ‘ ඒ කාලයෙහි ’ යන වචන බැවින්, මේ පද දෙකෙහිම සඳහන් වන්නේ ‘ එකම දවස ’ බව තේරුම් ගැනීම නිවැරදි වේ. එලෙසම යෙසායා 2 : 11, 17, 20 හි සඳහන් වන්නේ ද එම දවස වේ.

(b) ‘ තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් ’

මෙම වචන අපට ඉදිරිපත් කරන්නේ සමාදානයෙන් පිරුණාවූ, ආරක්ෂාව තහවුරු වූනාවූ, තෘප්තිමත්කම පැතිරී තිබෙන්නාවූ සමාජයක විනයකි.

සෙකරියා දුටු සතරවන රාත්‍රී දර්ශනයේ (සෙකරියා 3 : 1-10) අර්ථය වන්නේ, ‘ ඉශ්‍රායෙල් ජාතිය තම පාපවලින් පවිත්‍ර කරනු ලැබ, යලිත් පුජක රාජ්‍යයක් ලෙස පත් කරනු ලැබීමයි. ’

අද දින අප මේ අධ්‍යයනය කෙලවර කරන අතර, අපට නැවත වරක් පෙනීයන්නේ දෙවියන්වහන්සේගේ අසමසම විශ්වාසවන්තකමයි. උන්වහන්සේ ගිවිසුම පැවැත්වීම උදෙසා උන්වහන්සේ තුළ ඇත්තාවූ නොසැලෙන ස්ථිර අධිෂ්ඨානයයි.

ආබුහම් තුළින් ඉශ්‍රායෙල් ජාතිය සමග ගිවිසුමකට ඇතුල්වූනාවූ සර්වබලධාරී දෙවියන්වහන්සේ වෙනස් නොවන බව සහතික වේ. එමනිසා උන්වහන්සේ අනිවාර්යයෙන්ම අනාගතයේදී ඉශ්‍රායෙල් ජාතිය පුජක රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපනය කරනු ඇත.

එබැවින් මාගේ ප්‍රේමවන්ත දේව දරුවෙනි, මා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් තැබීමට කැමැත්තෙමි. එම ප්‍රශ්නය වන්නේ - දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය දකින්නේ කෙසේද ? යන ප්‍රශ්නයයි.

මෙම ප්‍රශ්නයට මා ඉදිරිපත් කරන ඉතා සරල පිළිතුර වන්නේ,

- (i) **සර්වබලධාරී දෙවියන්වහන්සේ, ඔබව උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියම කල සේක.**

(කරුණාකර රෝම 8 : 28-30 කියවා බලන්න)

- (ii) **අපි දෙවියන්වහන්සේගේ දරුවෝ වන්නෙමු, උරුමකාරයෝ වන්නෙමු, ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝ වන්නෙමු.**

(කරුණාකර රෝම 8 : 18, 17 කියවා බලන්න)

දේව දරුවෙනි, සර්වබලධාරී දෙවියන්වහන්සේ අපව දකින්නේ මෙසේය. එබැවින් අප සෑම දෙන දෙවියන්වහන්සේගේ කැඳවීමට **ඔබින ලෙස ජීවත්වෙමු.**

(කරුණාකර එපීස 4 : 1, 2 කියවා බලන්න)

**මනෝත්තමවූ දෙවියන්වහන්සේ ඔබට
අධික ලෙස අඹිර්වාද කර
ඵලෙස ජීවත්වීමට
ඔබ සෑමට පිහිටවන සේක්වා !!!**

සෙකරියා ඊළඟට දුටු රාත්‍රී
දර්ශන තුන



සෙකරියා අධ්‍යයනය - 04



සෙකරියා ඊළඟට දුටු රාත්‍රි දර්ශන තුන

සෙකරියා 4 : 1 - 5 : 11

හැඳින්වීම :- අප මීට ප්‍රථමයෙන් කළාවූ අධ්‍යයනයන් දෙකෙහිදී, සෙකරියා දුටු දර්ශන සතරක් අප අධ්‍යයනය කෙළෙමු. අද අප ඇතුල්වන්නේ ඊළඟ අධ්‍යයන තුනටයි.

අප කලින් සඳහන් කළ ආකාරයට දෙවියන්වහන්සේ සෙකරියාට රාත්‍රි දර්ශන අටක් දැකීමට සැලැස්වූසේක. අද අප මෙම ඉගැන්වීමට පිවිසෙන්නේ ඔහු දුටු පස්වන දර්ශනය දෙස බලමිනි.

ඉගැන්වීම :- (V₅) සෙකරියා දුටු පස්වන රාත්‍රි දර්ශනය (සෙකරියා 4 : 1 - 14)

රන් පහන් රුක සහ ඔලිව් අතු දෙක

1. සෙකරියා 4 : 1 :-“ මා සමඟ කථා කල දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නා වූ මනුෂ්‍යයෙකුමෙන් මා පුබුදුවා :”

(a) ‘දූතයා නැවත ඇවිත් මා පුබුදුවා’

සෙකරියා දුටු ප්‍රථම දර්ශනය ඔහු දුටුවේ රාත්‍රි කාලයේදීය (සෙක. 1 : 8). එලෙසම ඔහු දුටුවා වූ දේව ගිවිසුම් වලට සම්බන්ධ වූ දර්ශන අටම ඔහු දුටුවේ රාත්‍රි කාලයේදීය.

‘දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා’ (සෙකරියා 4 : 1) යන වචන මෙය සනාථ කරයි.

2. සෙකරියා 4 : 2 :-“ නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද : මුළුමනින්ම රන්මය වූ පහන් රුකක් මට පෙනෙයි ; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත් ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්, ”

(a) ‘නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය’

සෙකරියා දුටු දර්ශනය මෙම පදයේ විසතර කර ඇති අතර, එයින් අපට තේරෙන්නේ, ඔහු දුටුවේ, රන් පහන් රුකක් මත තිබූ, තෙල් විශාල ප්‍රමාණයක් දැමිය හැකි භාජනයක් තිබුණු බවයි. එය වටේ රන් පහන් සතක් තිබුණු අතර නළ සතක් තුළින් එම පහන් වලට භාජනයේ තෙල් සම්බන්ධ වී තිබුණු බවයි.

- විශාල තෙල් ප්‍රමාණයක් දැමිය හැකි භාජනය සංකේතවත් කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ප්‍රකාශවන්නාවූ දේව බලයේ සම්පූර්ණත්වයයි.

තවද මෙම දර්ශනයෙහි 'සහ' දෙවතාවක්ම සඳහන් වීමෙන් නැවත වරක් ප්‍රකාශවන්නේ සම්පූර්ණත්වය බැවින්, මෙයින් පෙන්වනු ලබන්නේ, දෙවියන්වහන්සේ ලබා දෙන ආලෝකය සහමුලින්ම සැමවිටම සැහෙන බවයි.

3. සෙකරියා 4 : 3 :- " ඒක ළඟ පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලීව ගස් දෙකකුත් තිබේ යැයි කීවෙමි. "

(a) ' ඔලීව ගස් දෙකකුත් '

මෙම ඔලීව ගස් දෙක නියෝජනය කරන්නේ පූජක සහ රාජකීය තනතුරු වන අතර, එයින් වැඩිදුරටත් සංකේතවත් කරන්නේ තෙල් සපයා දීම අඛණ්ඩව සිදු වීමට යන බවයි.

- **සෙකරියා 4 : 12 හි, ' රන් වැනි තෙල් වත්කර දෙන ඔලීව අතු දෙකක් ' සඳහන් වේ.**

ඒ අනුව **සෙකරියා 4 : 3 සහ 4 : 12** එකට ගත් විට අපට නිගමනය කලහැක්කේ, ඔලීව ගස් දෙකේ අතු දෙකක් මගින්, පහන් සතට තෙල් සැපයූ භාජනයට, තෙල් වැක්කෙරුනු බවයි.

තවද මෙහි සඳහන් (**සෙකරියා 4 : 12 හි**) ඔලීව අතු දෙක සංකේතවත් කරන්නේ උත්තම පූජකයා වූ යෝෂ්වා (**සෙක. පරි. 3**) සහ දාවිත්ගේ පෙළපත නියෝජනය කළාවූ සෙරුබ්බාබෙල් වේ (**සෙක. 4 : 14**).

මේ නායකයන් දෙදෙනා යටතේ දේව මාළිගාව පිළිබඳවද, යුදෙව් ජනතාව තුලද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් දෙවියන්වහන්සේ ක්‍රියාකළ සේක (**සෙක. 4 : 6**). මෙසේ එක්සත්ව සහයෝගයෙන් ක්‍රියාකළ පූජක සහ රාජකීය පක්ෂ දෙක අපිට පෙන්වන්නේ පැමිණෙන්නට යන මෙසියස්වහන්සේ වන රජතුමාය.

- මෙම ' ඔලීව ගස් දෙක ' තවදුරටත් සංකේතවත් කරන්නේ, **එලීදරව්ව 11 : 3 - 11 දක්වා** සඳහන් වන්නාවූ සාක්ෂිකාරයන් දෙදෙනාය.

විලිදරව්ව 11 : 3, 4 :- ³ තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණි රෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝ යයි කීවේය.⁴ මොව්හු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලිව ගස් දෙකද පහන් රැක් දෙකද වෙති. ”

4. සෙකරියා 4 : 4 :- “ තවද මා සමග කථාකළ දුතයාට මම උත්තර දෙමින් : මාගේ ස්වාමිනී, මේවා මොනවාදැයි ඇසුවෙමි. ”

(a) ‘ මේවා ’

මෙහි ‘ මේවා ’ යන්නෙන් අදහස් කරන්නේ, ඔලිව ගස් දෙකයි (සෙක. 4 : 3). තවද සෙක. 4 : 11 දීද සඳහන් වන්නේ, ‘ මේ ඔලිව ගස් දෙක මෙනවාදැයි ’ සෙකරියා දේව දූතයාගෙන් ඇසූ බවයි.

5. සෙකරියා 4 : 6 :- “ එකල ඔහු මට උත්තරදෙමින් : සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ බලයෙන්වත් ශක්තියෙන්වත් නොව ’

මේ වචන ප්‍රකාශ කරනු ලැබුවේ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් වන අතර, එහි අමතනු ලැබුවේ සෙරුබ්බාබෙල්ය. එමගින් උන්වහන්සේ අවධාරණය කරන්නේ, සෙරුබ්බාබෙල්ට දාවින් රජතුමා මෙන් හෝ සලමොන් රජතුමා මෙන් රාජ්‍යය බලය සහ ශක්තිය නොතිබුණ නමුත්, දෙවියන්වහන්සේ යැපුනේ එවැනි බලය සහ ශක්තිය මත නොවන බවයි.

(b) ‘ මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක ’

මෙහි ‘ මාගේ ආත්මයෙන්ය ’ යන වචන, සෙකරියා 4 : 12 හි සඳහන්වන්නාවූ සංකේතයේ අර්ථය පැහැදිලි කරයි.

සෙකරියා 4 : 7 - 10 දක්වා අප දකින්නේ, සෙරුබ්බාබෙල්ට දේව මාලිගාව ගොඩනැගීමට උනන්දුකිරීම වන අතර, එය උදෙසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ලැබෙන බව සහතික කරමින් ඔහු ව දිරිමත් කරනු ලැබීමයි.

මෙම පොත කියවන්නා වූ සෑමදෙනෙක්ම පාහේ **සෙකරියා 4 : 6** හොඳින් දන්නවා ඇතැයි සිතමි. එබැවින් ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් තැබීමට කැමැත්තෙමි. එම ප්‍රශ්නය නම්,

ඔබ සැබවින්ම මෙම වචන විශ්වාස කරනවාද ? යන ප්‍රශ්නයයි.

ඇත්තවශයෙන්ම **සෙකරියා 4 : 6** දෙවියන්වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ, උන්වහන්සේ අප වෙත පවරන ඕනෑම වැඩක සාර්ථකත්වය රඳා පවතින්නේ අපගේ දැනුම, හැකියාව, බලය, ධනය යනාදිය මත නොව, අප තුළ ක්‍රියාකරන ශුද්ධාත්මයාණන් - වහන්සේගේ බලය මත බවයි.

**දේව දරුව, ඔබ එය විශ්වාස කරනවාද ?
ඒ විශ්වාසය අනුව ක්‍රියා කරනවාද ?**

මාගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මහෝත්තම වූ දෙවියන්වහන්සේ අප සෑම කැඳවා ඇත්තේ, ' **ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්නටයි** ' (මාර්ක් 16 : 15).

ඔබ එසේ කිරීමට තැත්කරන්නේ, ඔබගේ ශක්තියෙන්ද, නැතහොත් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන්ද ?

6. සෙකරියා 4 : 7 :- " එමඬා මහත් කන්ද, නුඹ කවුද ? සෙරැඬ්ඬාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද : ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවායි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කිය."

(a) 'එමඬා මහත් කන්ද, නුඹ කවුද ?'

මෙම ප්‍රශ්නය පෙන්නුම් කරන්නේ, ශුද්ධාත්මයාණන් - වහන්සේ කෙරෙහි අප විශ්වාසය තැබුව විට, ඕනෑම බාධාවකින් අපට ජය ගත හැකි බවයි. එම අභියෝගය මහත් කන්දක් ලෙස පෙනුනත්, එයින් ජය ගැනීම ගැටලුවක් නොවන බවයි.

මෙහි 'උපමාවක්' ලෙස සඳහන් වී ඇති කන්ද, සමහරවිට දේව මාළිගාව තැනීමට තිබුණාවූ විරෝධතාවය (එස් රා 4:1-5, 24) සහ සෙනගගේ පසුබටවීම (හග්ගයි 1:14 ; 2:1-5) විය හැක.

(b) 'සමභූමියක්'

ඉහත සඳහන් මහත් කන්ද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය සමග සසඳන විට 'සමභූමියක්' හරහා යෑම තරම් පහසු කරුණක් වනු ඇත.

(c) 'කරුණාව ලැබේවා, කරුණාව ලැබේවා'

මෙසේ 'කරුණාව ලැබේවා' කියා දෙවතාවක් සඳහන්වීම පෙන්වුම් කරන්නේ එසේ කිරීමේ අධික වැදගත්කමයි.

(කරුණාකර සෙක. 3 : 2 ; යෙසායා 40 : 1 කියවා, සසඳා බලන්න)

(d) 'ප්‍රධාන ගල'

මෙය ඉදිකරන ගොඩනැගිල්ලේ අවසාන ගලයි.

(කරුණාකර ගීතාවලිය 118 : 22 කියවා බලන්න)

7. සෙකරියා 4 : 8, 9 :-

“⁸ තවද ස්වාමීන්වහන්සේගේ වචනය මාවෙතට පැමිණ කියනුයේ :
⁹ සෙරැබ්බාබෙල්ගේ අත් වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්-
මෙන් ඔහුගේ අත් වලින් ඒක තීන්දු කරනවා ඇත ; එසේ සේනාවල
ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා වඩු බව නුඹ දැනගන්නවා
ඇත.”

(a) 'ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන්'

ක්‍රි.පූ. 537 - 536 කාලයේ, දේව මාළිගාවේ අත්තිවාරම දමන විට සෙරැබ්බාබෙල් එයට සම්බන්ධ වී සිටියේය.
(එස් රා 3 : 8 - 11)

(b) 'ඔහුගේ අත් වලින් ඒක තීන්දු කරනවා ඇත'

ක්‍රි.පූ. 516 දී එය සම්පූර්ණ කරන විටද ඔහු එයට සම්බන්ධ වී සිටියේය (එස් රා 6 : 14 - 16).

8. සෙකරියා 4 : 10 :-

“ මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද ? මේ සතවන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමු සෙරැබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නේය ; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුටිනි කිය.”

(a) 'කුඩා දේවල දවස'

දේව ගෘහයේ අළුත්වැඩියාකිරීම ඇරඹුණු විට සමහරෙක් එය දුටුවේ 'කිසිත් නැත්තාක් මෙනුයි' (හග්ගයි 2 : 3). එනම් අසාර්ථක වැඩක් ලෙසයි. එනමුත් දෙවියන්වහන්සේ එම ගොඩනැගීමෙහි උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් - වහන්සේ තුළින් ක්‍රියාකිරීම නිසා එය සාර්ථකව සම්පූර්ණ කිරීමට සෙරැබ්බාබෙල්ට හැකිවිය (සෙකරියා 4 : 6)

(b) 'සතවන ස්වාමීන්වහන්සේගේ ඇස්'

සෙකරියා 3 : 9 හි ද, 'ඇස් සතක්' යන වචන අප දැටිමු. එමගින් දේව වචනය පෙන්වනුමිකරන්නේ, දෙවියන්වහන්සේ මුළු ලෝකය පාලනය කර බලාගන්න අතර, එදා යුදාහි පැවති තත්ත්වය පාලනය කළේ උන්වහන්සේ බවයි.

9. සෙකරියා 4 : 11 - 14 :- මෙම පද හතර දෙස අප දැනටමත් මෙම අධ්‍යයනෙහිදී බලා ඇති බැවින්, ඒ ගැන තව විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.

සෙකරියා දුටු පස්වන රාත්‍රි දර්ශනයේ (සෙකරියා 4 : 1 - 14) සාරාංශය, 'පූජකයා සහ රජතුමා වන මෙසියස්වහන්සේ යටතේ ඉශ්‍රායෙල් ජාතිය අනපජාතින්ට ආලෝකයක් වීම' ලෙස සැලකිය හැකි වේ.

(V) සෙකරියා දුටු සයවන රාත්‍රි දර්ශනය (සෙකරියා 5 : 1 - 4)
ඉගිලෙන අකුළු පොත

1. සෙකරියා 5 : 1 :- "නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළු පොතක් ඉගිලියනවා දුටිමි."

(a) 'අකුළු පොතක්'

'අකුළු පොතක්' යන්න ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වන්නේ 'scroll' ලෙස වන අතර එයින් අදහස්කරනු ලබන්නේ 'රෝල් කළ ලියවිල්ලක්' යන්නයි. මෙවැනි ලියවිලි ලියන ලද්දේ 'පැපිරස්' (මිසරයේ භාවිතා කල ශාක පත්‍ර විශේෂයක්) මත හෝ පදම් කළ හම් තීරු මතයි. ලියන්නන් විසින් (යෙරමියා 36 : 23) තීන්ත වලින් (යෙරමියා 36 : 18) පැනකින් ලියන ලද අතර, සමහර අවස්ථා වලදී එහි ඇතුළත් පිටත් ලියා මුද්‍රා කරන ලදී.

(කරුණාකර යෙසායා 29 : 11 ; දානි. 12 : 4 ; එළි. 5 : 1, 2, 5, 9 කියවා බලන්න)

(b) 'ඉඟිල යනවා දුටිමි'

මෙයින් පෙන්නුම් කරන්නේ එම 'අකුළන පොත' දිග හරිනු ලැබ සෑමදෙනාට කියවීමට හැකි ලෙස 'බැනරයක් මෙන්' පැහැදිලිව පෙනෙන බවයි.

2. සෙකරියා 5 : 2 :- " නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද : අකුළන පොතක් ඉඟිලයනවා මට පෙනෙයි ; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක් යයි කීම්."

(a) 'එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක් යයි කීම්'

ඒ අනුව මෙම 'පොත' අඩි 30ක් දික්වද, අඩි 15ක් පළල්වද තිබූ අතර, විචාරකයෝ පවසන්නේ, එහි පළල අසාමාන්‍ය ලෙස විශාල වූ බවයි.

මෙසේ එහි අධික පළලට හේතු වූයේ, සෑමදෙනාට එහි ලියා තිබුණු 'පාපය විනිශ්චය කරනු ලැබීමේ පණිවිඩය' පහසුවෙන් කියවීමටත්, එසේ කියවා පසුතැවිලිවී, ධර්මිෂ්ඨකම වෙත හඹායෑමට පොළඹවීමත් යනු මාගේ විශ්වාසයයි.

3. සෙකරියා 5 : 3 :- " එවිට ඔහු මට කථා කොට : මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම් කරන සියල්ලෝ පහ කරනු ලබන්නෝය ; එහි අතින් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහ කරනු ලබන්නෝයයි කීය."

(a) 'මේක දේශය වූ මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය'

'ශාපයය' යන වචනය දේව වචනයේ සඳහන් වන විට අපගේ මතකයට ඇතුල් වන්නේ, ද්විතීය 27 හි සඳහන්ව ඇත්තා වූ, 'ඒබ්බාල් කන්ද පිට සිට ශාප කරන්නා' (ද්විතීය 27 : 13) යන දෙවියන්වහන්සේ දුන් නියෝගයයි.

එහි අන්තිම පදය දෙස (ද්විතීය 27 : 26) අපි දැන් බලමු.

ද්විතීය 27 : 26 :-

" මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ඨකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ : ආමෙන්නියන්වා."

පාවුල්තුමා, ගලාති 3 : 10 හි, මෙම පදය උපුටාගෙන තිබේ.

ගලාති 3 : 10 :- " මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද : ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. "

- 'ඉහිලයන අකුළන පොතෙහි' දෙපැත්තෙහිම 'ශාපය' ලියා තිබුණ අතර, එය අපට සිහිපත් කරන්නේ, 'මෝසෙස් දෙපැත්තෙහිම ලියා තිබුණු ලැලි දෙක' රැගෙන කන්දෙන් බැසීමයි. (හික්මයාම 32 : 15)

(b) 'සොරකම්කරන සියල්ලෝ'

මෙසේ කරන සියල්ලෝ, 'ආඥා දසයෙහි' අටවන ආඥාව කඩන්නෝ වෙති (හික්මයාම 20 : 15).

(c) 'බොරුවට දිවුරන සියල්ලෝ'

මෙසේ කරන සියල්ලෝ, 'ආඥා දසයෙහි' තුන්වන ආඥාව කඩන්නෝ වෙති (හික්මයාම 20 : 7).

(මෙය වැඩිදුරටත් තේරුම්ගැනීම උදෙසා, යෙරෙමියා 7 : 9 - 11 කියවා බලන්න)

දේව වචනය තව දුරටත් අපට පෙන්වන්නේ, මෙම කාලයේ යුදාහි වැසියෝ බොහෝ ආඥා කඩකළ අතර, සොරකම් කිරීම සහ බොරුවට දිවුරීම බහුලව සිදුවූ බවයි.

තවත් පැතිකඩකින් මෙය වටහාගැනීම උදෙසා යාකොබ් 2 : 10 දෙස බලමු.

යාකොබ් 2 : 10 :- " මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වී සිටී. "

4. සෙකරියා 5 : 4 :- " ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුන් ගලුන් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමිසි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. "

(a) 'ඒක'

මෙහි 'ඒක' ලෙස සඳහන් වන්නේ සාපයටයි. (සෙක. 5 : 3)

(b) 'සොරාගේ ගෙටත් ... දඬුන් ගලුන් හැතිකරන පිණිස'

දෙවියන්වහන්සේගේ වචනය පොරොන්දුවක් වූවත්, (සෙකරියා 4 : 1 - 14) මෙහි සඳහන් අයුරින් අනතුරු ඇඟවීමක් වූවත්, අනිවාර්යයෙන්ම උන්වහන්සේ විසින් ඉටුකරනු ලබයි.

භීතාවලිය 147 : 15 :- " උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවන සේක ; උන්වහන්සේගේ වචනය යහුව දවයි."

යෙසායා 55 : 11 :- " මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හැරී නැවත්, මා කැමති දේ සිදුකොට, මා නියමකළ කාරණය සම්පූර්ණව වූවේය."

හෙබ්‍රෙව් 4 : 12, 13 :- " ¹² මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහුන් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. ¹³ උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය."

සෙකරියා දුටු සයවන රාත්‍රී දර්ශනයේ (සෙකරියා 5 : 1 - 4) සාරාංශය, ' ඉශ්‍රායෙල් ජාතියේ පුද්ගලයන් වෙත පැමිණීමට යන්නාවූ දෙවියන්වහන්සේගේ විනිශ්චයේ දරුණුකම සහ සමස්තය ' ලෙස සැලකිය හැකිවේ.

(V₇) සෙකරියා දුටු සත්වන රාත්‍රී දර්ශනය
(සෙකරියා 5 : 5 - 11)
කුඩයක් (Basket) තුළ සිටි ස්ත්‍රිය

1. සෙකරියා 5 : 5, 6 :- " ⁵ එවිට මා සමඟ කටාකළ දුතයා පිටතට ඇවිත් මට කටාකොට : මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලාපන්නැයි කීවේය. ⁶ ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එක ඒවායයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි ඔහු කීවේය. "

(a) 'පිටතට එන ඒවායයි ඔහු කීවේය'

බයිබලයේ ඉංග්‍රීසි පරිවර්ථනයේ 'measuring basket' ලෙස සඳහන් කුඩය, 'ඒවායයි' ලෙස මෙහි සඳහන් වී තිබෙන අතර, ඒවාය යන්න පරිමාව (Volume) මැනීම උදෙසා භාවිතා කරනු ලබන කුඩය උදෙසා යොදා ඇති හෙබ්‍රෙව් වචනයයි.

සාමාන්‍ය ඒවායක මනුෂ්‍යයෙකුට ඇතුළුවීමට ඉඩ කඩ නොමැතිවේ. එබැවින් අපට නිගමනය කළ හැකිවන්නේ, 'ඉතිලෙන අකුළාපු පොතේ' පළල බොහෝසේ වැඩිකර තිබීම (සෙක. 5 : 2 හි) අප දුටුවාක් මෙන්ම මෙහි සඳහන් ඒවායද විශාලකර තිබුණු බවයි.

(b) 'මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි ඔහු මට කීවේය'

මෙහි 'ඔවුන්ගේ පෙනීම' යන වචන ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වෙන්නේ 'their iniquity', ලෙස වන අතර එහි අරුත වන්නේ නපුරුකම / දුෂ්චකම යන්නවේ. (සෙක. 5 : 8)

2. සෙකරියා 5 : 7 :- "... එක් ස්ත්‍රියක් ඒවාය තුළ ඉඳහන උන්නාය."

(a) 'එක් ස්ත්‍රියක්'

මෙසේ මනුෂ්‍යයාගේ 'දුෂ්චකම' පුද්ගලාරෝපණය කිරීම උදෙසා ස්ත්‍රියක් යොදාගෙන ඇත්තේ, සමහරවිට හෙබ්‍රෙව් භාෂාවෙහි දුෂ්චකම උදෙසා යෙදෙන වචනය ස්ත්‍රීලිංග වන නිසා විය හැක. (කරුණාකර සෙක. 5 : 8 කියවා බලන්න)

3. සෙකරියා 5 : 8 :- "ඔහු : මෑ නම් දුෂ්චකම යයි කියා, ඇය ඒවාය ඇතුළට හෙළා, එහි කටට රියම් බර තැබුවේය."

(a) 'දුෂ්චකම'

දුෂ්චකම යන වචනය සදාචාරාත්මක, ආගමික, අකුසල් උදෙසා බොහෝවිට යෙදෙන පොදු වචනයකි. එය නිතර ධර්මිෂ්ඨකමට විරුද්ධාර්ථ පදයක් ලෙසද භාවිතා කරනු ලැබේ.

(කරුණාකර හිතෝපදේශ 13 : 6 ; එසකියෙල් 33 : 12 කියවා බලන්න)

- තවද සෙක. 5 : 8 න් පෙනීයන්නේ, එවිට තිබුණා වූ දුෂ්ටකමේ ක්‍රියා පිළිවෙල සම්පූර්ණයෙන්ම විනාශකිරීමට දෙවියන්වහන්සේ ක්‍රියා කිරීමට යන බවයි.

(කරුණාකර 2 තෙසලෝනි. 2 : 6 - 8 කියවා බලන්න)

4. සෙකරියා 5 : 9 :- “ එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය ; කන කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒවා උස්සා ගෙන ගියේය. ”

(a) ‘ස්ත්‍රීන් දෙදෙනෙක්’

මෙහි සඳහන් ‘ස්ත්‍රීන් දෙදෙනා’ දෙවියන්වහන්සේ විසින් පත්කරනු ලැබූ නියෝජිතයින් දෙදෙනෙක් වන බව නොඅනුමානය.

(b) ‘ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය’

දේව වචනය තුළින් අප දකින්නේ, ‘හුළඟ’ පවා දෙවියන්වහන්සේ විසින් භාවිතා කරනු ලබන්නාවූ භාණ්ඩයක් වන බවයි.

ගීතාවලිය 104 : 3, 4 :- “³ ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවන සේක ; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක ; හුළං හමැති පියාපත් පිට යනසේක. ⁴ උන්වහන්සේ හුළං ස්වකීය දුතයන්ද, ඇවිළෙන ගිහි දැව් ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.”

5. සෙකරියා 5 : 10, 11 :-

“¹⁰ එවිට මම : ඒවා ඔවුන් කොතැනට ගෙනයනවාදැයි මා සමඟ කටාකල දුතයාගෙන් ඇසීම්.

¹¹ ඡිනාර් දේශයේ ඇඳ ගෙයක් ගොඩනගන්නටය. ඒක පිහිටෙවූ කල්හි ඇඳ එහි ඇඳගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.”

(a) ‘ඡිනාර් දේශයේ’

බබ්ලෝනියාව පිහිටා තිබෙන්නේ ඡිනාර් දේශයෙහි වන අතර මනුෂ්‍යයා ‘බාබෙල් කොත’ ඉදිකිරීමට තැත් කළේ එහි තිබුණා වූ සමභූමියකය.

උත්පත්ති 11 : 1, 2 :- “¹ මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය. ² තවද ඔව්හු හැඟෙනහිර දිශාවට ගමන්කරන අතරේ ඡිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බව් වහි වාසය කළෝය.”

(වැඩි විස්තර උදෙසා උත්පත්ති 11 : 1 - 9 කියවා බලන්න)

- **එළිදරව්ව පරි. 17 සහ 18**, බබිලෝනිය හඳුන්වන්නේ පාපිෂ්ඨ වූ, දුෂ්ට වූ වේශ්‍යාකම් කරන්නාවූ දේශයක් ලෙසයි. එබැවින් එය **ඒවා ව තුළ සිටි ස්ත්‍රියව** (නොහොත් දුෂ්ටකම) යැවීමට ඉතාමත් යෝග්‍ය ස්ථානයක් බව දේව වචනය ප්‍රකාශකරයි. **(සෙක. 5 : 11)**
- දෙවියන්වහන්සේ, තමන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ, **‘තෝරාගත් සෙනඟ’** ඔවුන්ගේ දැඩි අකීකරුකම නිසා වසර 70ක කාලයක්, බබිලෝනියාවට පිටුවහල් කිරීමට ඉඩ හැරියේ, ඔවුන්ව නිසි මාර්ගය වෙත ගෙන ඒම පිණිසයි. මෙම කාලය අවසානයේදී උන්වහන්සේ ඔවුන්ව නැවත වරක් යුදා දේශය වෙත ගෙනැවිත්, එම දේශයට **‘පොරොන්දු දේශය’** ලෙස ව්‍යවහාර කළසේක.

සෙකරියා 2 : 12 :- “ ස්වාමීන්වහන්සේද ශුද්ධ වූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යුදා උරුමකරගත, යෙරුසලම නැවත තෝරාගත්සේක.”

සෙකරියා දුටු සත්වන රාත්‍රි දර්ශනයේ (සෙකරියා 5 : 5 - 11) සාරාංශය, **‘දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගැසීමේ පාපය, ඉශ්‍රායෙල් ජාතියෙන් බැහැර කිරීම’** ලෙස සැලකිය හැකිවේ.

මෙම අධ්‍යයනෙහි දී අප සෙකරියා දුටු දර්ශන තුනක් දෙස බැලුව අතර, අන්තිම අධ්‍යයනයන් දෙකෙහි දී අප දකින්නේ, ඉශ්‍රායෙල් ජාතිය මෙන්ම පුද්ගලිකව ඉශ්‍රායෙල් සෙනඟද තුළ තිබුණාවූ අකීකරුකම / පාපය පිළිබඳව දෙවියන්වහන්සේ දක්වන්නාවූ අධික අප්‍රසන්නකමයි.

අපගේ දෙවියන්වහන්සේ වෙතස් නොවනසේක. උන්වහන්සේ එදා මෙන් අදත් අකීකරුකමට / පාපයට ද්වේශකරන්නාවූ, පවිකාරයාට ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේ වන සේක. එබැවින් දේව දරුවෙහි, අප සැම සැමවිටම, නිර්දෝශවූ, ශුද්ධවූ, උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න වූ ජීවිත ගතකිරීමට උත්සාහ කරමු.

**විශ්වාසවන්තව එසේ කිරීමට
දෙවියන්වහන්සේ
ඔබ සැමට පිහිටවනසේකවා !!!**

සෙකරියා දුටු අටවන සහ අන්තිම රාත්‍රී
දර්ශනය සහ උත්තම පුජකයාට ඔටුනු
පැළඳීමේ දර්ශනය



සෙකරියා අධ්‍යයනය - 05



(V₈) සෙකරියා දුටු අටවන සහ අන්තිම රාත්‍රී දර්ශනය
(සෙකරියා 6 : 1 - 8)

සහ උන්වහන්සේ පුජකයාට ඔටුනු පැළඳීමේ දර්ශනය
(සෙකරියා 6 : 9 - 15)

සෙකරියා 6 : 1 - 15

හැඳින්වීම :- සෙකරියා අනාගතවක්තෘතුමා දුටු අටවන සහ අන්තිම දර්ශනය සහ ඔහු දුටු ප්‍රථම දර්ශනය (සෙක. 1 : 7 - 17) අතර ඉතා කිට්ටු සම්බන්ධකමක් පෙනෙන්නට ඇත. ඒ අතරම, විස්තරාත්මකව අප ඒවා දෙස බලන අතර අශ්වයින්ගේ පාට සහ අනුපිළිවෙල වැනි දේ ගැන වෙනස්කම් පෙනෙන්නට තිබේ.

කෙසේ වුවත් ප්‍රථම දර්ශනයේ මෙන්ම මෙම අන්තිම දර්ශනයෙහිදී දෙවියන්වහන්සේව නිරූපණය කර ඇත්තේ, ලෝක ඉතිහාසය පාලනය කරන ස්වාමීන්වහන්සේ ලෙසයි.

උන්වහන්සේ ඉඹායෙල් දේශයට අයුතු බලපෑම් කරන, පීඩා කරන, හිංසා කරන සියලු රාජ්‍යවල් පරාජය කරනවා ඇත.

ඉගැන්වීම :- සෙකරියා දුටු අටවන රාත්‍රී දර්ශනය
(සෙකරියා 6 : 1 - 8) - රට් සතරේ දර්ශනය

1. සෙකරියා 6 : 1 :- “ නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රට් සතරක් කඳු දෙකකට අතරින් පිටත්ව එනවා දුටිමි ; ඒ කඳු වහාහි පිත්තල කඳුය. ”

(a) ‘ රට් සතරක් ’

සෙකරියා දුටුවා වූ මෙම අන්තිම දර්ශනයේ සඳහන් ‘ රට් සතර ’ දේව විනිශ්චය ක්‍රියාවට නැංවීම උදෙසා එවන ලද්දාවූ දිව්‍යමය ආත්ම වන බව අපගේ විශ්වාසයයි.

{කරුණාකර සෙක. 6 : 5 :- “ මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාරයේ හුළං සතරයයි (හෙවත් ස්වර්ගයේ ආත්ම සතරක්ය) කීවේය. ” කියවා බලන්න}

(b) ‘ කඳු දෙකකට අතරින් ’

මෙම කඳු දෙක, සියොන් කන්ද සහ ඔලිව් කන්ද විය හැකි අතර, මෙම කඳු දෙක අතර ‘ කිලොන් ඔය ’ (යොහන් 18 : 1) පිහිටා තිබේ.

(c) 'පිත්තල කඳුය'

සමහරවිට මෙම කඳු දෙක 'පිත්තල' වලින් සෑදී තිබෙන සංකේතවත්ව පෙන්නුම් කරන්නේ 'විනිශ්චය' විය හැකිවේ.

(ගණන් 21 : 9 :- " මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ඨ කරනු ලද්දේ නම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත් වුණේය. " කරුණාකර මෙම සිද්ධිය සහ යොහන් 3 : 14, 15 හි සඳහන් සිද්ධිය සසඳා බලන්න)

යොහන් 3 : 14, 15 :-

" ¹⁴ මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම,

¹⁵ සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑයයි කීසේක. "

2. සෙකරියා 6 : 2, 3 :-

" ² පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවැනි රථයට කළු අශ්වයෝද,

³ තුන්වෙනි රථයට සුදු අශ්වයෝද, හතරවෙනි රථයට ලප අත්තාවූ දුඹුරුපාට අශ්වයෝද යොදා සිටියේය. "

(a) 'රතු ... කළු ... සුදු ... ලප අත්තාවූ දුඹුරුපාට අශ්වයෝද'

මෙහි රථ සතරක් සඳහන් වී තිබෙන අතර, සෑම රථයකටම අශ්වයන් කණ්ඩායමක් සිටියේය. මෙම කණ්ඩායම් රතු, කළු, සුදු සහ ලප අත්තාවූ දුඹුරුපාට වූ අතර, ඒවා පැමිණියේ ඉහත සඳහන් පාටවල අනුපිළිවෙලින්ය. එබැවින් සමහරවිට මෙහි සඳහන් පාටවල් අඟවන්නේ විවිධ දිව්‍ය විනිශ්චයන් විය හැකිවේ.

(කරුණාකර මේ ගැන **විලි. 6 : 1 - 8** කියවා බලන්න)

- **විලි. 6 : 1 - 8** දක්වා පාට සතරක අශ්වයින් සඳහන් කරනු ලැබේ. ප්‍රථමයා සුදු පාටද, දෙවැනියා රතු පාටද, තුන්වෙනියා කළු පාටද සතරවෙනියා සුදුමැලි වූ බවද එහි සඳහන් වේ.

මෙම වර්ණවලින් සංකේතවත් කරනු ලබන්නේ කිමෙක් කියාද, පහත සඳහන් අයුරෙන් එහි ප්‍රකාශ වී තිබේ.

| | | |
|-----------------|--------|---------------------|
| සුදු අශ්වයා | —————> | ජයගැනීම |
| රතු අශ්වයා | —————> | යුද්ධ සහ ලේ වැඟිරීම |
| කළු අශ්වයා | —————> | සාගත |
| සුදුමැලි අශ්වයා | —————> | මරණය |

මෙසේ **විලි. 6 : 1 - 8 දක්වා** සඳහන් අශ්වයන්ගේ වර්ණ, තිර වශයෙන්ම සංකේතවත් කරන්නේ **‘දිව්‍ය විනිශ්චයන්’** වන බැවින්, **සෙක. 6 : 2 හි** සඳහන් වන අශ්වයින්ද අඟවන්නේ වෙනස් දිව්‍ය විනිශ්චයන් බව නිගමනය කිරීම, නිවැරදි විය හැකි වේ.

3. සෙකරියා 6 : 4 :-

“ වකළ මම මා සමඟ කථාකළ දුතයාට කථාකොට : මාගේ ස්වාමීනි, මේ මොකක්දැයි ඇසුවෙමි. ”

(a) ‘මේ මොකක්දැයි ඇසුවෙමි’

සෙකරියා, දූතයාගෙන් ඇසූ **‘මේ මොකක්ද’** යන ප්‍රශ්නයෙන් අදහස් කරනු ලබන්නේ, **‘ඔහු දුටු රථ සතර සහ ඒවා උදෙසා යොදා සිටි අශ්වයන් කණ්ඩායම්’** සතර පෙන්නුම් කරන්නේ කිමෙක්ද කියාය.

4. සෙකරියා 6 : 5 :-

“ දුතයා මට උත්තර දෙමින් : මොව්හු මුළු පොළොවේ ස්වාමීන් - වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතර යයි කීවේය. ”

(a) ‘මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි’

අප මීට ප්‍රථමයෙන් **‘මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ’** (සෙක. 4 : 14) යන වචන කියවීමට වෙමු. එහිදී වැඩි දුරටත් සඳහන් වූයේ, **සෙක. 4 : 11 හි** සඳහන් වන්නා වූ **‘ඔලීව ගස් දෙක’** ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් **‘දෙදෙනා’** (සෙක. 4 : 14) වන බවයි.

විශේෂ සටහනක් - ඔලිව ගස් දෙක

- සෙකරියා 4 : 3 :- " ඒක ළග පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලිව ගස් දෙකකුත් තිබේයයි කීවෙමි. "

(a) 'ඔලිව ගස් දෙකකුත්'

මෙම ඔලිව ගස් දෙක නියෝජනය කරන්නේ පූජක සහ රාජකීය තනතුරු වන අතර, එයින් වැඩිදුරටත් සංකේතවත් කරන්නේ තෙල් සපයාදීම අඛණ්ඩව සිදුවීමට යන බවයි.

- සෙකරියා 4 : 12 හි, 'රන් වැනි තෙල් වත්කරන ඔලිව අතු දෙකක්' සඳහන් වේ.

ඒ අනුව සෙකරියා 4 : 3 සහ 4 : 12 එකට ගත්විට අපට නිගමනය කළ හැක්කේ, ඔලිව ගස් දෙකේ අතු දෙකක් වගින්, උහන් සතට තෙල් සැපයූ භාජනයට, තෙල් වත්කරන බවයි.

තවද මෙහි සඳහන් (සෙකරියා 4 : 12 හි) ඔලිව අතු දෙක සංකේතවත් කරන්නේ, උන්නම පූජකයා වූ යෝෂුවා (සෙකරියා 3වන පරිච්ඡේදය) සහ දැවිත්ගේ පෙළපත නියෝජනය කළා වූ යෙරුබාබෙල් වේ.

මේ නායකයන් දෙදෙනා යටතේ දේව මාලිගාව පිළිබඳවද, යුදෙව් ජනතාව තුළද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් දෙවියන් - වහන්සේ ක්‍රියා කළහ.

මෙසේ එක්සත්ව, සහයෝගයෙන් ක්‍රියාකළ පූජක සහ රාජකීය පක්ෂ දෙක අපට පෙන්වන්නේ පැවිණිතව යන මෙහිසැන්වහන්සේ යන රජතුමාය.

එබැවින් ප්‍රත්‍යක්ෂ වන්නේ, ' මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ' වන්නේ, පූජක සහ රාජකීය පක්ෂ දෙකම නියෝජනය කරන්නා වූ මෙසියස්වහන්සේ බවත්, යෝෂුවා සහ සෙරුබාබෙල් යන දෙදෙනාම උන්වහන්සේට සේවය කිරීම උදෙසා පත්කරනු ලැබුවා වූ ආලේපලත් දෙදෙනා වන බවයි. (සෙකරියා 4 : 14)

(b) 'ආකාශයේ හුළං සතර'

මෙහි සඳහන් වන 'ආකාශයේ හුළං සතර' වන්නේ, 'මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ' විසින්, මුළු ලෝකය සෝදිසි කිරීම උදෙසා පිටත් කරනු ලැබුවා වූ රථ සතරක් නොහොත් 'ස්වර්ගයේ ආත්ම සතරක් වේ' (සෙක. 6 : 5 පිළිබඳව බයිබලයේ සඳහන් සටහනක් අනුව)

අපට පෙනීයන්නේ මෙම රථ ස්වර්ගයේ සිට පොළොව දක්වා පැමිණ, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත සහ අවධානය අනුව, නැවත හැරී යන්නාවූ ඒවා බවයි.

මෙය පෙන්නුම් කරන නිදසුන් දෙකක්

(i) එලියා ස්වර්ගයට ගෙන ගියා වූ ගිනි රථ

2 රාජාවලිය 2 : 11 :- " තවද ඔවුන් කටාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙහි ඔවුන් දෙදෙනා වෙත් කළෝය ; එලියා සුළු හුළඟකින් ස්වර්ගයට නැඟී ගියේය. "

(ii) එලිෂාව ආරක්ෂා කිරීම උදෙසා එවන ලද ගිනි අශ්වයන් සහ ගිනි රථ

2 රාජාවලිය 6 : 17 :- " එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථ වලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. "

(කරුණාකර 2 රාජාවලිය 6 : 14 - 17 දක්වා කියවා බලන්න)

5. සෙකරියා 6 : 6 :- " එහි කව් අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි ; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය ; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය. "

(a) 'උතුරු දේශය'

බොහෝවිට දේව වචනයේ 'උතුරු දේශය' සඳහන් වන විට එයින් අදහස් කරනු ලබන්නේ බබිලෝනියාවයි. මේ අතර අප විසින් සිතේ තබාගත යුතු කරුණක් වන්නේ, ඒ කාලයේ ඉශ්‍රායෙල් ජාතියේ සතුරෝ එම දේශය සාමාන්‍යයෙන් ආක්‍රමණය කළේ උතුරු දිසාවෙන් බවයි.

6. සෙකරියා 6 : 7, 8 :-

“⁷ දුඹුරුපාට වචුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම් කළෝය. ගොස් දේශයෙහි ඇවිදපල්ලායයි උන්වහන්සේ කීසේක.

⁸ එවිට උන් දේශයෙහි ඇවිද්දෝය. එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට : උතුරු දේශයට පිටත්ව ගිය වචුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳව්වෝයයි කීසේක.”

(a) ‘උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳව්වෝයයි කීසේක’

මෙම ප්‍රකාශනයේ ‘ආත්මය’ ලෙස සඳහන් වචනය ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වී ඇත්තේ ‘Spirit’ ලෙස වන නමුත් (NIV), වැඩිදුරටත් එහි සටහනක ලියා තිබෙන්නේ ‘spirit’ ලෙසද පරිවර්ථනය කිරීමද නිවැරදි බවයි.

ඒ අනුව අප ‘spirit’ යන වචනය නිවැරදි පරිවර්ථනය බව සැලකුවොත්, මෙම ප්‍රකාශනයේ තේරුම වන්නේ ‘උතුරු දේශයට පිටත්ව ගියා වූ දේව දූතයෝ, උතුරු දේශය පරාජය කිරීමට සමත් වී දෙවියන්වහන්සේගේ ආත්මය සංසිඳව්ව බවයි.’

සෙක. 6 : 8 ගැන වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම පිණිස අපි **සෙක. 1 : 15** දෙසත් බලමු.

සෙක. 1 : 15 :- “ නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩි කළෝය. ”

{ මෙම වචන ප්‍රකාශ කරනු ලැබුවේ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් බව (සෙක. 1 : 14) කරුණාකර තේරුම්ගන්න }

උන්වහන්සේ විසින් මෙහි ප්‍රකාශ කරනු ලබන්නේ, උන්වහන්සේ තුළ ‘ජාතීන්’ කෙරෙහි තිබුණු අප්‍රසාදය අධික ලෙස වැඩි වූයේ, ඔවුන් ‘ඔවුන්ගේ සීමාව ඉක්මවා’ ඉශ්‍රායෙල් ජාතියට පීඩා කළ නිසා බවයි.

කෙසේ වුවත් මෙම කාලය වන විට, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සෙනඟ සමඟ අප්‍රසන්න වී බොහෝ කල් (වසර 70ක් පමණ) ගතවී තිබුණි. එබැවින් අන්‍යඡාතින් ඉශ්‍රායෙල් ඡාතියට අධික ලෙස පීඩාකිරීම හේතුවෙන් උන්වහන්සේගේ අධික කෝපය ඔවුන් වෙත හැරුණි.

සෙකරියා දුටු අට වන රාත්‍රී දර්ශනයේ (සෙකරියා 6 : 1 -8) සාරාංශය, ‘අන්‍යඡාතින් පිළිබඳව දෙවියන්වහන්සේගේ විනිශ්චය’ ලෙස සඳහන් කිරීමට හැකිවේ.

ඉගැන්වීම :- යෝෂුවාට සංකේතවත්ව ඔටුනු පැළඳීම - (සෙක. 6 : 9 - 15)

සංකේතවත්ව යෝෂුවාට ඔටුනු පැළඳීම නිරූපණය කරන්නේ, අනාගතයේ දේව මාළිඟාව ගොඩනඟා, පූජක සහ රාජ්‍ය පක්‍ෂ දෙකම නියෝජනය කරමින් සේවය කිරීමට යන්නාවූ මෙසියස්වහන්සේවය.

1. සෙකරියා 6 : 9, 10 :-

- “⁹ තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ :
- ¹⁰ වාලට ගිය අයගෙන්, එනම් බබිලෝනියේ සිට ආවා වූ හෙල්දයිගෙන්ද, ටෝබියාගෙන්ද, යෙදායාගෙන්ද, නුඹ රන් රිදී ලබාගෙන, ඒ දවසේදී ශෙපතියාගේ පුත්‍ර වූ යොෂියාගේ ගෙදරට පැමිණ ඇතුල්වී, ”

සෙකරියාගේ සතර වන සහ පස් වන රාත්‍රී දර්ශන (සෙක. 3 : 1 - 10 සහ 4 : 1 - 14) උත්තම පූජකයා වූ යෝෂුවා සහ දාවිත්ගේ පෙළපතින් පැමිණි, නාගරික ආණ්ඩුකාරයා පිළිබඳවයි.

සෙක. 6 : 9 - 15 හි අප දකින්නේ, සෙකරියා ඔහු දුටු මෙම දර්ශන දෙක රාජ්‍ය සහ පූජක මෙසියස්වහන්සේට ප්‍රකාශ කිරීමයි.

(a) ‘ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ’

මෙම වචන සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන්නේ, අනාගත වාක්‍යයක් හඳුන්වා දීම උදෙසාය.

(කරුණාකර සෙක. 4 : 8 ; 7 : 4, 8 ; 8 : 1, 18 ; ද, සෙක. 1 : 1 සම්බන්ධයෙන් අප මීට කලින් සඳහන් දේද, කියවා බලන්න)

(b) 'රන් රිදී'

යෙරුසලමේ දේව මාලිගාව වෙත, නිතර රන් සහ රිදී මෙන්ම රන් සහ රිදී භාණ්ඩද පූජා කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.

(කරුණාකර එස් රා 6 : 5 ; හේගයි 2 : 8 කියවා බලන්න)

2. සෙකරියා 6 : 11 :- (රන් සහ රිදී) " ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවු උත්තම පූජකයා වූ යෝෂුවාගේ ඉසේ තබා, "

(a) '(රන් සහ රිදී) ඔටුනු සාදා'

මෙහි 'ඔටුනු' ලෙස පරිවර්ථනය කර හෙබ්‍රෙව් වචනය, සාමාන්‍යයෙන් පූජකයාගේ තලප්පාවට (turban) යොදා ගන්නාවූ හෙබ්‍රෙව් වචනය නොවේ.

මෙහි සඳහන්ව තිබෙන්නාවූ මුල් හෙබ්‍රෙව් වචනය භාවිතා කරනු ලබන්නේ ඉතා අලංකාරවූ, රාජ්‍යකත්වය පෙන්නුම් කරන්නාවූ එළිදරව්ව 19 : 12 හි සඳහන් ආකාර ඔටුන්නකටයි.

එළිදරව්ව 19 : 11, 12 :-

"¹¹ එවට ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි ; බලව, සුදු අඟ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනත්වහන්සේ උපුටු වැඩනුන්සේක ; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.

¹² උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ මකුට තිබේ ; උන්වහන්සේම මිස අන්කිසිවෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. "

ඉහත සඳහන් බයිබල් පද විස්තර කරන්නේ, අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන බව කියවන්නා වූ ඔබ සැම හොඳට දන්නේයයි විශ්වාස කරමි.

(b) 'උත්තම පූජකයා වූ යෝෂුවාගේ ඉසේ තබා'

සෙකරියා 6 : 10 සහ 11ත් ඉතා පැහැදිලිව අපට පෙනීයන්නේ, උත්තම පූජකයා වූ යෝෂුවාගේ ඉසේ පළඳවන ලද ඔටුන්න (මකුට) සාදා තිබුනේ 'රන් රිදී' වලින් බවයි.

එබැවින් යෝෂුවා මේ රාජකීය ඔටුනු පැළඳීම නිශ්චිත වශයෙන්ම සංකේතවත්ව පෙන්නුම් කරන්නේ, අපගේ රාජකීය - පූජක මෙසියස්වහන්සේගේ ඔටුනු පැළඳීම සහ රජකම් කිරීම වන බව අපගේ විශ්වාසයයි.

(කරුණාකර ගීතා. 110 : 4 ; හෙබ්‍රෙව් 7 : 1 - 3 කියවා බලන්න)

3. සෙකරියා 6 : 12 :- " ඔහුට මෙසේ කියාපන්න - සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : මෙන්න, පැළෑටිය නම් වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් පැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත. "

(a) 'මෙන්න, පැළෑටිය නම් වූ මනුෂ්‍යයා'

බයිබලයේ ඉංග්‍රීසි පරිවර්ථනයේ, මෙම වචන සඳහන් වන්නේ 'Here is the man whose name is the Branch,' (NIV) එබැවින් සෙක. 6 : 12 ඔබට වඩා අර්ථවත් කිරීම උදෙසා, ඉංග්‍රීසි පරිවර්ථනය වෙත වැඩි අවධානය යොමු කිරීමට අදහස් කරමි.

'Here is the man' ('මෙන්න ඒ මනුෂ්‍යයා')

මෙසේ සඳහන් වචන, නැවත වරක් කිතුනු අපට ඉතාමත් හුරු පුරුදු වචන වේ. එසේ වන්නේ, මෙම වචන (Here is the man) යේසුස් වහන්සේව යුදෙව්වරුන්ට පවරනු ලැබූ අවස්ථාවේදී පිලාත් භාවිතා කළ වචන ලෙස (ඉංග්‍රීසි පරිවර්ථනයේ - NIV) සඳහන් වන නිසයි.

(කරුණාකර යොහන් 19 : 4, 5 කියවා බලන්න)

(b) 'whose name is the Branch' ('පැළෑටිය නම් වූ')

සෙක. 3 : 8 දෙසඳ බලමින් මේ වචන තේරුම් ගනිමු.

සෙකරියා 3 : 8 :-

" ඉතින් උත්තම පූජකයා වූ යෝෂුවා, හුඹ අසාපන්න, හුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ හුඹේ සහකාරයන්ද සළකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවා වූ පැළෑටිය පැමිණෙන්නට සළස්වන්නෙමි. "

සෙක. 6 : 12 සහ 3 : 8 එකට ගත් විට, අපට නැවතවරක් ඉතා පැහැදිලිව පෙනීයන්නේ යෝජ්‍යවා පැමිණීමට යන්නාවූ **රාජකීය - පුජක මෙසියස්වහන්සේගේ** පෙර නිමිත්තක් වන බවයි.

තවද දේව වචනය තුළින් අප දකින්නේ ' **පැළෑටිය** ' යන්නේ මෙසියස්වහන්සේ උදෙසා භාවිතා කෙරෙන නමක් වන බවයි.

යෙරමියා 33 : 15 :- " ඒ දවස්වලදීන් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැළෑටියක් ලියලවන්නෙමි ; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉශ්ටකරනවා ඇත. "

4. සෙකරියා 6 : 13 :- " උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරණ සේක ; තමන් සිංහාසනයෙහිම පුජකයෙක්වද සිටින සේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි. "

(a) ' උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා '

එසකියෙල් අනාගතවක්තෘතුමාගේ පොත කියවන අපට පෙනීයන්නේ එහි පරිච්ඡේද නවයක් (**එසකියෙල් 40 : 5 සිට 48 : 35 දක්වා**) තුළ මූලික වශයෙන්ම සඳහන් වී ඇත්තේ, සහසු වාර්ෂික දේව මාළිගාවේ ගොඩනැගීමද, එහි දේව නමස්කාරය පිළිබඳවද, මෙසියස්වහන්සේගේ කාලයේ යෙරුසලම් නුවර ගැනද, වන බවයි.

එනමුත් එම දේව මාළිගාව ගොඩනගනු ලබන්නේ කවුරුන් විසින්ද කියා එහි සඳහන්ව නොතිබේ. මේ අතර සෙකරියාගේ පොතේ, ඉතා පැහැදිලිව එළිදරව් කර තිබෙන්නේ එම දේව මාළිගාව ගොඩනැගීමට යන්නේ **ක්‍රිස්තුස්වහන්සේ** වන බවයි (**සෙක. 6 : 12, 13**).

(මෙම දේව මාළිගාව, අනාගතයේ අන්ත ක්‍රිස්තුස්ගේ කාලයේදී, යුදෙව්වරුන් විසින් ගොඩනැගීමට යන දේව මාළිගාව නොවන බව වටහා ගන්න)

(b) ' තමන් සිංහාසනයෙහිම පුජකයෙක්වද සිටින සේක '

මෙයින් පෙන්නුම් කරන්නේ ' දාවිත්ගේ පුත්‍රයකු ' වන උන්වහන්සේ **පුජකයෙක්වද** වන බවයි.

(c) 'තමන් සිංහාසනයෙහි'

(මෙය ගැන, කරුණාකර 2 සාමුවෙල් 7:16 ; යෙසායා 9:7 ; ලුක් 1:32 කියවා බලන්න)

ලුක් 1 : 32 :- " උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබන සේක. උන්වහන්සේගේ පියවු දාවින්ගේ සිංහාසනය දෙව්වු ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙන සේක. "

(d) ' ඒ දෙදෙනා '

මෙහි සඳහන් ' ඒ දෙදෙනා ' ලෙස සඳහන්වන්නේ රාජකීය සහ පූජක තනතුරු දෙක විය හැක.

5. සෙකරියා 6 : 14 :- " ඒ ඔටුනු වනාහි හේලෙම් ද ටෝබියාද යෙදායා ද ශෙපතියාගේ පුත්‍ර වූ හේන් ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි. "

(a) ' ඒ ඔටුනු සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි '

මෙම පදයේ සඳහන් සතරදෙනා සිහිවීම පිණිස ' ඒ ඔටුනු ' ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තැබීමෙන් පෙන්නුම් කරන්නේ ද, මෙසියස්වහන්සේගේ පැමිණීම තුළින් දෙවියන්වහන්සේ රාජ්‍ය සහ පූජක පක්ෂ නැවත පිහිටුවීමෙන් ප්‍රකාශවන්නේද, තමන්වහන්සේගේ ගිවිසුම් පිළිබඳව දෙවියන්වහන්සේගේ නොවෙනස්වන විශ්වාසවන්තකමයි.

6. සෙකරියා 6 : 15 :- " තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන් - වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙව් වූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරු වුනොත් මෙසේ සිදුවේයයි කියේය. "

(a) ' තවද දුර සිටින්නෝ ගොඩනැගීමට උදව්වන්නෝය '

යෙසායා 60 : 4, 5 :-

" ⁴ නුඹේ ඇස් ඔසවා වටකර බලාපන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දුවරැන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.

⁵ එකල නුඹ දැක ප්‍රීතිවන්තෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාල වන්තේය ; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරී වන්තේය, ජාතීන්ගේ වස්තු ද නුඹ ළඟට පැමිණෙන්නේය. ”

(කරුණාකර යෙසායා 60 : 4 - 7 කියවා බලන්න)


මෙම බයිබල් අධ්‍යයනය තුළින්, අපගේ අවධානය නැවත වරක් යොමුකරනු ලැබුවේ, මෙසියස්වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙතයි. තවද අපගෙන් අති බහුතරයක් විශ්වාසකරන්නේ, අපව ස්වාමීන්වහන්සේ වෙත අහසට ඇදගනු ලැබීමට (1 තෙස. 4 : 17 - the Rapture of the Church) ප්‍රථමයෙන්, දැනියෙල් 9 : 27 හි සඳහන් වසර සතක සාමගිවිසුම අත්සන් කිරීමට යන බවයි.

මාගේ ප්‍රේමවන්ත දරු දරියනි, මා මෙසේ දැන් ලියමින් සිටින්නේ, (මාර්තු මස හතර වන දින, 2022) රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර, අති විශාල යුද්ධයක් සිදුවෙමින් පවතින කාලයකයි. එබැවින් අප දැන් පිවිස සිටින්නේ ‘අන්තිම කාලයට’ බව මාගේ විශ්වාසයයි.

එබැවින් අප සැම මුළු හදවතින් ස්වාමීන්වහන්සේට ළඟාවන්ට උත්සහ කරමින්, අහසට ඇදගනු ලබන ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාවට ඇතුල්වෙමු.

**මහෝත්තම වූ දෙවියන්වහන්සේ,
ඔබ දෙස කරුණාවෙන් බලා,
ඔබ සැම
එම කණ්ඩායමට ඇතුල්කරන සේකිවා !!!**

අනාගතයේ පැමිණෙන්නට යන මෙහියස්වහන්-
සේගේ රාජ්‍යය පාපය ගැන තරවටු කිරීම සහ
කිකරකමට ප්‍රතිශ්ඨාපනය



සෙකරියා අධ්‍යයනය - 06



දෙවන කාණ්ඩය - (සෙකරියා පරිච්ඡේද 7 - 14)
අනාගතයේ පැමිණෙන්නට යන මෙසියස්වහන්සේගේ රාජ්‍යය
පාපය ගැන තරවටු කිරීම සහ කීකරුකමට ප්‍රතිෂ්ඨාපනය

සෙකරියා 7 : 1 - 8 : 14

හැඳින්වීම :- සෙකරියා 7 : 1 සිට 8 : 14 දක්වා පාපය ගැන අනතුරු ඇඟවීම් සහ කීකරුකමට ප්‍රතිෂ්ඨාපනය ගැන පණිවිඩ සතරක් සඳහන් වී තිබේ.

මේවා මඟින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජාතිය උනන්දු කරන්නේ, ඔවුන් තම දේශයෙන් පිටුවහල් කිරීමට උන්වහන්සේ ඉඩහැරියේ ජාතියේ පැතිරී තිබුණු අකීකරුකම නිසා බැවින්, පාපයෙන් හැරී කීකරුකම පැළඳගෙන, උන්වහන්සේගේ ආශීර්වාද ලැබීමටයි.

ඉගැන්වීම :- පාපය ගැන තරවටු කිරීම සහ කීකරුකමට ප්‍රතිෂ්ඨාපනය (සෙකරියා 7 : 1 - 8 : 14)

(A) **බෙතෙල් හි වැසියන් ඇසුවා වූ ප්‍රශ්නය (සෙකරියා 7 : 1 - 3)**

1. සෙකරියා 7 : 1 :- “ **දුර්ගුප් රජුගේ සතර වෙති අවුරුද්දේ කිස්ලොව් වන නවවෙති මාසයේ සතර වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය.** ”

(a) **‘දුර්ගුප් රජුගේ සතර වෙති අවුරුද්දේ’**

මෙම කාලයේ ‘දුර්ගුප්’ යන නම මේදිය - පර්සියානු පාලකයන් උදෙසා පොදුවේ භාවිතා කිරීමට යෙදුනි. ඒ අනුව බොහෝ විවාරකයන්ගේ මතය වන්නේ මෙහි සඳහන් වන්නේ ‘Darius Hystaspes’ (ක්‍රි.පූ. 522 - 486) නමැති, එම රාජ්‍යය පාලනය කළා වූ වඩාත්ම බලවත්වූ රජතුමා බවයි.

එබැවින් ‘දුර්ගුප් රජුගේ සතරවන අවුරුද්ද’ වන්නේ ක්‍රි.පූ. 518 යි.

(b) **‘කිස්ලොව් වන නවවෙති මාසය’**

‘කිස්ලොව්’ වන මාසය දෙසැම්බර් මාසයයි.

- විවාරකයන් පවසන්නේ සෙකරියා 7 : 1 හි සඳහන් වන දවස ක්‍රි.පූ. 518 හි දෙසැම්බර් මාසයේ සත්වන දා බවයි.

2. සෙකරියා 7 : 2 :- “ මක්නිසාද : මෙපමණ අවුරුදුවල කළාක්මෙන් අප පස්වෙනි මාසයේ සැපතින් වැළකී සිටි අඬන්ට ඕනෑදැයි කියා සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටින පුජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් අසා, ”

(a) ‘ මෙපමණ අවුරුදුවල කළාක්මෙන් ’

මෙසේ බෙතෙල් හි වැසියන් විසින් සඳහන් කළ අවුරුදු කාලය, වසර 70ක් විය (සෙක. 7 : 5).

(b) ‘ අප ’

මෙම පදයේ ‘ අප ’ ලෙස සඳහන් කරනු ලබන්නේ බෙතෙල් හි සියලු වැසියන්ටයි (සෙක. 7 : 3).

(c) ‘ පස්වෙනි මාසයේ සැපතින් වැළකී සිටි අඬන්ට ඕනෑදෑ ? ’

මෙසේ සඳහන් වන්නේ, පස්වෙනි මාසයේ යුදෙව්වරුන් විසින් ගත කළා වූ ‘ උපවාස කාලය ’ ගැනයි.

මෙම උපවාස කාලය පවත්වනු ලැබුවේ, යෙරුසලමේ දේව මාළිගාවද, රජ ගෙයද, අවට තිබුණු ලොකු ගෙවල් සියල්ලද ගින්නෙන් දවා දැමීම, සිහිපත් කිරීම උදෙසාය.

2 රාජාවලිය 25 : 8, 9 :-

“⁸ තවද බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙෂර් රජුගේ දහනමවන අවුරුද්දේ පස්වෙනි මාසයේ සත්වෙනිදා බබිලෝනියේ රජුගේ සේවකයෙක් වූ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදත් යෙරුසලමට ඇවිත්,

⁹ ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.”

(d) ‘ අනාගතවක්තෘවරුන් ’

මෙහි ‘ අනාගතවක්තෘවරුන් ’ සඳහන් වන අතර, අනිවාර්යයෙන්ම සෙකරියා අනාගතවක්තෘතුමාද, එම කණ්ඩායමට අයිති විය.

3. සෙකරියා 7 : 3 :- “ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්හලව් කරන්ට බෙතෙල් හි වැසියෝ ඡරෙඡෙර්ද රෙගෙම් - මෙලෙක් ද ඔවුන්ගේ මිහිසුන්ද ඇරියෝය. ”

මෙම බයිබල් අධ්‍යයන මාලාවෙහි ප්‍රථම අධ්‍යයනයෙහිදී අප සෙකරියා 1 : 1 මඟින් ඉගෙන ගන්නේ, ‘ ආර්යුස්ගේ දෙවෙනි අවුරුද්දේ අට වන මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ... අනාගතවක්තෘ වූ සෙකරියා වෙතට පැමිණී ’ බවයි.

විචාරකයන් අපව දනුවත් කරන්නේ, මෙම දිනය ක්‍රි.පූ. 520 හි ඔක්තෝම්බර් - නොවැම්බර් කාලය තුළට ඇතුළත් වන බවයි.

මේ අනුව අප දකින්නේ, බෙතෙල්හි වැසියන් විසින් ඔවුන්ගේ නියෝජිතයන් කණ්ඩායමක්, ‘ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කන්හලව් කරන්ට ’ යනු ලැබුවේ, සෙකරියා තම සේවය ආරම්භ කර වසර 20 පමණ පසුව බවයි.

ඔවුන් මෙසේ යනු ලැබුවේ, මූලික වශයෙන්ම නිරාහාරව සිටීම ගැන විමසන්ටය.

**(B) අසන ලද ප්‍රශ්නයට දෙවියන්වහන්සේගේ පිළිතුර
(සෙක. 7 : 4 - 8 : 23)**

බෙතෙල් හි වැසියන් විසින්, නිරාහාරව සිටීම පිළිබඳව අසන ලද, ප්‍රශ්නයට දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය දෙස අපි දැන් බලමු.

උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු වශයෙන් පණිවිඩ සතරක්ම දුන් අතර, එම පිළිතුරු වලින් අප දකින්නේ ඔවුන්ගේ **අවංක හොඹු, වංචාකාර වූ, කුහක වූ (Hypocritical)** නියාහාරය පිළිබඳව උන්වහන්සේ දැරුවා වූ දැඩි අප්‍රසාදයයි.

ඔවුන්ව තම දේශයෙන් පිටුවහල් කිරීමට උන්වහන්සේ ඉඩහැරියේද, ඔවුන්ගේ වංචනික ජීවිත සහ අකීකරුකම බව උන්වහන්සේගේ චෝදනාවයි.

එනමුත් උන්වහන්සේ නැවත වරක් ඔවුන්ට පොරොන්දු වන්නේ, ඉශ්‍රායෙල් දේශය උන්වහන්සේ වෙත නැවත හැරී කීකරුවුවහොත්, මෙසියස්වහන්සේගේ දෙවැනි පැමිණීමේදී, උන්වහන්සේ යෙරුසලම නැවත වරක් උසස් කිරීමට යන බවයි.

(M₁) දෙවියන්වහන්සේ විසින් දෙන ලද ප්‍රථම පණිවිඩය

(සෙක. 7 : 4 -7)

1. සෙකරියා 7 : 4, 5 :-

⁴ “ එවිට සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ :

⁵ “නුඹ දේශයේ මුළු සෙනඟටත් පුජකයන්ටත් කථා කරමින් - නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාප කියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද ? ”

(a) ‘සැත්තෑ අවුරුද්දක් පස්වෙනි මාසයේ’

මෙහි සඳහන් පස්වන මාසයේ නිරාහාර කාලය තුළ සිහිපත් කරනු ලැබුවේ යෙරුසලම සහ එහි දේව මාළිගාව විනාශ කිරීම වන බැවින්, මෙහි සඳහන් ‘සැත්තෑ අවුරුද්ද’ ගණන් කළ යුත්තේ ක්‍රි.පූ. 586 සිටයි. එසේ ගණන් කළ විට අපට පෙනීයන්නේ ඍජුව ගණන් කළහොත්, පිළිතුර වන්නේ ‘වසර හැට අටක්’ වන බැවින්, අපගේ නිගමනය වන්නේ ‘සැත්තෑ අවුරුද්ද’ යන්න මෙහි සඳහන් කර ඇත්තේ ‘දළ වශයෙන්’ බවයි.

2. සෙකරියා 7 : 6 :- “ නුඹලා කන විටත් බොන විටත් කන්නෙන් බොන්නෙන් නුඹලාම උදෙසා නොවේද ? ”

(a) ‘නුඹලාම උදෙසා නොවේද ?’

(කරුණාකර සෙක. 7 : 6, යෙසායා 1 : 11 - 17 දක්වා කියවා සසඳා බලන්න)

යෙසායා 1 : 16 :- “ නුඹලාගේ අත් ලෙයින් පිරි තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍රවෙයල්ලා ; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියේ පහ කර නපුරුකම් කිරීමෙන් වැළකියල්ලා. ”

(කරුණාකර යෙසායා 58 : 3 - 7 දක්වාද කියවා බලන්න)

යෙසායා 58 : 6, 7 :-

⁶ “ මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩා දැමීමත් නොවේද ?

⁷ “ බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් හැනි අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටු විට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෂ්ටයන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද ? ”

3. සෙකරියා 7 : 7 :-

“ යෙරුසලමෙහිත් ඒ වටකර ඒකෙ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තාවරුන් අතින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළ වචන මේවා නොවේද කියා (නුඹලා විසින් අසන්ට යුතු නොවේද?) කියාපන්නැයි කිය.”

(a) ‘ දකුණු දිශාවෙහි ’ (the Negev)

මෙම වචන ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වන්නේ ‘the Negev’ කියා වන අතර, මේ බිම් කොටස ඉතා විශාලණු, වර්ෂාව බොහෝසේ විරල වන, කාන්තාරයකට නෑකම් කියන භූමියක් වන අතර, එය බෙයෙර් - ෂෙබා සිට දේශයේ දකුණු කෙළවර දක්වා විහිදී තිබේ.

(b) ‘ පාත රටෙහිත් ’

මෙයින් අදහස් කරනු ලබන්නේ, ඉශ්‍රායෙල් දේශයේ බස්නාහිර දිසාවේ මායිම වන මධ්‍යදර්න මුහුද දක්වා බෑවුම් වන මිටි කඳුවලින් සහිත ප්‍රදේශයයි.

(c) ‘ පළමු අනාගතවක්තාවරුන් ’

මෙසේ සඳහන් කර තිබෙන්නේ, ඉශ්‍රායෙල් ජනයා තම රටින් පිටුවහල් කිරීමට ප්‍රථමයෙන්, දෙවියන්වහන්සේ විසින් එවන ලද අනාගතවක්තාවරුන්ටයි. ඔවුන් තුළින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වූ ඉශ්‍රායෙල් ජාතියට, ඔවුන් උන්වහන්සේට කීකරුව ජීවත්වුවහොත් මහත් ආශීර්වාද සහ ජයග්‍රහණය පොරොන්දු වූ සේක.

මෙම ‘ පළමු අනාගතවක්තාවරුන් ’ මෙසේ අනාවැකි පැවසූ කාලයෙහි, යෙරුසලම සහ එහි අවට ප්‍රදේශ තුළ තිබුණේ සමාදානය සහ සමෘද්ධිමත්භාවය වූ අතර, ඉශ්‍රායෙල් ජාතිය දෙවියන්වහන්සේගේ හඬ නොසළකා උන්වහන්සේට අකීකරු වූහ. මෙහි ප්‍රතිඵලය වූයේ දෙවියන්වහන්සේ ඔවුන් දේශය ආක්‍රමණය කොට පරාජය කිරීමට අන්‍යජාතීන්ට ඉඩහැරීමයි.

මොවුන් දෙවියන්වහන්සේ අනාගතවක්තෘතුමා තුළින් කථාකළ මෙම අවස්ථාවේදී, සෙනඟ උන්වහන්සේට කීකරුවීමට කැමැත්තක් දැක්වූහ.

(M₂) දෙවියන්වහන්සේ විසින් දෙන ලද දෙවන පණිවිඩය
(සෙක. 7 : 8 -14)

1. සෙකරියා 7 : 8 -10 :-

⁸ තවද ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණ කියනුයේ :

⁹ සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට : සැබෑ ලෙස විනිශ්චය කරපල්ලා, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වාපල්ලා.

¹⁰ වැන්දඹුව සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරල්ලා ; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරල්ලායයි කීසේක. ”

- දෙවියන්වහන්සේ විසින් දෙන ලද දෙවන පණිවිඩයෙහි (සෙක. 7 : 9, 10) උන්වහන්සේ විසින් ප්‍රකාශකරනු ලබන්නේ, සැබෑ ලෙස උන්වහන්සේගේ ගිවිසුම පවත්වන්නන් තුළ තිබිය යුතු ගුණාංග සතරකි.

(a) ‘සැබෑ ලෙස විනිශ්චයකරපල්ලා’

මෙහි අරුත හොඳහැටි තේරුම්ගැනීම උදෙසා, එයට අදාළ වන්නා වූ **බයිබල් පද** කිහිපයක් ඔබ ඉදිරියේ තබමි.

යෙසායා 42 : 1 :-

” මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය ; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි ; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය. ”

යෙසායා 42 : 4 :-

” පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්යය නොවන්නේය. ද්විපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය. ”

මිකා 6 : 8 :-

” එමිඩා මනුෂ්‍යය, යහපත මොකක්ද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ ; ධර්මිණ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද ? ”

(b) ' එකිනෙකාට කරුණාව පෙන්වාපල්ලා '

මෙහි සඳහන් ' කරුණාව ' යන්නෙන් අදහස් කරනු ලබන්නේ, ' විශ්වාසවන්තවූ ප්‍රේමයයි. ' මේ ආකාර කරුණාව නොහොත් විශ්වාසවන්තවූ ප්‍රේමය, හොඹෙයා පොතෙහි නිතර සඳහන් වේ.

හොඹෙයා 12 : 6 :-

" එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විශ්වාසයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලා සිටින්න."

(c) ' එකිනෙකාට අනුකම්පාව පෙන්වාපල්ලා '

මෙහි සඳහන් ' අනුකම්පාව ' යන්නෙන් අදහස් කරනු ලබන්නේ ' මවෙකුගේ අනුකම්පාවයි. '

' එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : මම අනුකම්පා ඇතුළු යෙරුසලම වෙතට හැරී සිටිමි. ' යන සෙක. 1 : 16 හි සඳහන් වන මෙන්ම සෙක. 7 : 9 හි සඳහන් අනුකම්පාව යන වචනයද පෙන්නුම් කරන්නේ මවෙකුගේ අනුකම්පාවයි.

(d) ' පීඩා නොකරල්ලා '

පරණ ගිවිසුමේ අපට නිතරම දකින්නට ලැබෙන කරුණක් වන්නේ, ' වැන්දඹුවන්, පීඩා හැත්තෑන්, විදේශිකයන් සහ අසරණයන් ' වැනි දුර්වල අවස්ථාවකට වැටී සිටින අයවලුන්ට පීඩාකිරීම ගැන දෙවියන්වහන්සේ කුළ ඇත්තාවූ අධික අප්‍රසාදයයි ; දැඩි විරෝධතාවයයි.

(කරුණාකර ආමෝස් 2 : 6 - 8 ; 4 : 1 ; 5 : 11, 12 ; 21-24 ; 8 : 4 - 6 කියවා බලන්න)

(e) ' වැන්දඹුවන්...පීඩා හැත්තෑන්...විදේශිකයන්...අසරණයන් '

මෙවැනි අයට පීඩාකිරීමේ බරපතලකම නිසා, ' අනාවටු අන්ත දුගීවූ, ධන හිඟ වූ සහ තවත් එවැනි අය ගැන දෙවියන්වහන්සේ කුළ ඇත්තාවූ ප්‍රේමය, දයානුකම්පාව පෙන්නන තව බයිබල් පද කිහිපයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

ද්විතීය 10 : 18 :- “ උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ඨ කරදෙනසේක, විදේශියාට කෘම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේම කරනසේක. ”

යෙසායා 1 : 17 :- “ යහපත්කම් කරන්නට ඉගෙනගනිල්ලා ; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වාපල්ලා, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ හඬුව අසාපල්ලා. ”

යාකොබ් 1 : 27 :- “ අපගේ පියවු දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුවු භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමත්, ලෝකයෙන් කිලුවු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය. ”

(f) ‘ නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව හපුරු යෝජනා නොකරල්ලා ’

සෙක. 8 : 17 හිද, මෙම වචනම ලියැවී තිබීම, තහවුරු කරන්නේ, මෙසේ ක්‍රියා කිරීම ගැන දෙවියන්වහන්සේගේ අප්‍රසාදයයි.

2. සෙකරියා 7 : 11 :- “ එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකමැතිව, කර ඇරියෝය, නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය. ”

(a) ‘ එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකමැතිව ’

මෙහි ‘ ඔව්හු ’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ, පිටුවහල් කිරීමට ප්‍රථමයෙන් විසූ පියවරුන්ට වන අතර, ඔව්හු පළමු අනාගතවක්තෘවරුන්ගේ වචනවලට ඇහුම්කන්දීමට අකමැතිවූහ (සෙක. 7 : 7).

(b) ‘ කර ඇරියෝය ’

ද්විතීය 9 : 6 :- “ එබැවින් ඒ හොඳ දේශය හිමිකර ගැනීමට ස්වාමීන්වහන්සේ එය නුඹට දෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසා නොවන බව දැනගනින්න ; මක්නිසාද නුඹ තද කුළුල් ඇති සෙනඟක්ය. ”

ද්විතීය 9 : 13 :- “ ස්වාමීන්වහන්සේ තව දුරටත් මට කථාකොට : මේ සෙනඟ බැලුවෙමි, ඔව්හු තද කුළුල් ඇති සෙනඟක්ය. ”

ද්විතීය 9 : 27 :- “ ඔබගේ මෙහෙකරුවන් වූ ආබුහමිද රිසාක්ද යාකොබ්ද සිහිකළ මැනව ; මේ සෙනඟගේ මුරණ්ඩුකමවත් දුෂ්ටකමවත් පාපයවත් නොබලා වදාළ මැනව. ”

(c) ‘ තමුන්ගේ කන් වසාගත්තෝය ’

ගීතාවලිය 58 : 4 :- “ ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය ; මතුරන්නන් කොපමණ සමර්ථ ලෙස මැතුරුවත් උඹවුන්ගේ හඬට කන් නොදෙයි. ”

ගීතා. 58 : 4 හි සඳහන් මෙම වචන අපට පෙන්වාදෙන්නේ, තම කන් වසාගන්නාවූ මනුෂ්‍යයෙකු තුළ ඇත්තාවූ තද මුරණ්ඩුකම සහ හිතුවක්කාරකමයි.

මෙවැනි මනුෂ්‍යයෙක් කිසි මනුෂ්‍යයෙකුගේ උපදෙස් වලට පමණක් නොව, දෙවියන්වහන්සේගේ හඬ පවා ප්‍රතික්ෂේප කරයි. මෙය හේතුකොටගෙන හෙතෙම හික්මවිය නොහැකි, ඉතා මුරණ්ඩු, දූෂිත මනුෂ්‍යයෙක් බවට පිරිහෙනු ඇත. ඔහු කිසි කෙනෙකුගේ ආයාචනා, උපදෙස් හෝ තර්ජන සලකන්නේ නැත.

මාගේ ප්‍රේමණීය දේව දරුවෙහි, දෙවියන්වහන්සේගේ වචනයේ සඳහන් වී ඇත්තේ, උන්වහන්සේ විසින් තෝරාගනු ලැබූවා වූ ඉශ්‍රායෙල් සෙනඟ, (දෙවියන්වහන්සේගේ හඬ) **‘ නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය ’** (සෙක. 7 : 11) කියාය.

මෙම අකීකරුකමේ බේදජනක ප්‍රතිඵලය වූයේ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වූ ඉශ්‍රායෙල් ජාතිය මුලින්ම ඇසිරියන්වරුටත් (ක්‍රි.පූ. 722 දී) ඉන් අනතුරුව බබිලෝනියන්වරුන්ටත් (ක්‍රි.පූ. 605 දී, 597 දී සහ 586 දී), පරාජයවීමට ඉඩදීමයි. (උන්වහන්සේ එසේ කළේ ඉශ්‍රායෙල් ජාතිය නිසි මඟට නැවත ගෙන්වා උන්වහන්සේ වෙත ලංකරගනිමින් ආශිර්වාද කිරීමටයි.

එමනිසා මා ඔබගෙන් ඉතා ආදරයෙන්ද යටහත්වද ඉල්ලා සිටින්නේ **ද්විතීය 9 : 6, 13, 27** නැවතත් කියවා, මහෝත්තම වූ දෙවියන්වහන්සේ පැවසූ මෙම වචන ගැන මෙතෙහි කරන්න කියාය.

ඔබ අවංකව එසේ කළහොත්, සමහරවිට ඔබගේ සිතට පහත සඳහන් ප්‍රශ්නය නැගෙන්නට පුළුවන. එම ප්‍රශ්නය නම් : 'දෙවියන්වහන්සේම කැඳවාගන්නාවූ මිසර දේශයේ වහල්කමින් ගළවා ගන්නාවූ තෝරාගත් සෙනඟ, මෙතරම් මුරණ්ඩු වූ, ආත්මාර්ථකාමී වූ, අකීකරු වූ සෙනඟක් ඔවුන්ට පත්වූයේ කෙසේද?' යන ප්‍රශ්නයයි.

මා මේ ගැන මෙතෙහි කළ විට, මාගේ සිතට පැමිණි හේතු කිහිපයක් පහත සඳහන් වේ.

- (i) මනුෂ්‍යයාට ඉතා ඉක්මනින් අතීතය අමතක වෙයි - එබැවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුට කෙතරම් අධිකලෙස ආශිර්වාද කළත්, ඔහුට ඉක්මනින් එය අමතක වෙයි.
- (ii) මනුෂ්‍යයාට කෙතරම් ආශිර්වාද ලැබුණත්, ඔහු සෑහීමට පත් නොවේ - එබැවින් ඔහු නිතරම අන්අයට ඇති දේට ආශා කරයි.
- (iii) මනුෂ්‍යයා තමාගේ අඩුපාඩු / වැරදි ක්‍රියා පිළිගන්නේ ඉතා කලාතුරකිනි - එබැවින් ඔහු නිතරම එම වැරදි නොපිළිගෙන, අන්අය වෙත ඇඟිල්ල දිගු කරයි. එපමණක් නොව, ඔහු මෙසේ වැඩියෙන්ම දෝෂාරෝපණයට ලක් කරන්නේ, මහෝත්තම වූ දෙවියන්වහන්සේවයි.
- (iv) මනුෂ්‍යයාගේ ඵදිරිකාරයා වන සාතන්, නිතරම ඔහුව පරාජය කිරීමට බලා සිටින්නේ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම/වැරදි ලෙස වටහාදීම/නොඇඳහීම වැනි උපක්‍රමවලින්ය - එබැවින් 'බොහෝ කිතුනුවන්' තුළ දේව වචනය ගැන ඇති කණගාටු සහිත අනවබෝධය, යඤ්ඤයාට මනුෂ්‍යයාට නොමඟ යවා පරාජය කිරීම උදෙසා මහත් රුකුලක් වේ.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, එබැවින් මම තවත් ප්‍රශ්නයක් ඔබ ඉදිරියේ තැබීමට කැමැත්තෙමි.

එම ප්‍රශ්නය වන්නේ, මා ඔබට ඉහතදී ඉදිරිපත් කළ, අංක (i), (ii), (iii) සහ (iv) යන කරුණු ඔබට කෙතරම් අදාළ වනවාද? යන ප්‍රශ්නයයි.

මාගේ ජීවිතය සම්බන්ධව, ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව මාගේ පුද්ගලික තක්සේරුව වන්නේ, දෙවියන්වහන්සේගේ උපකාරය නිසා, මට දළ වශයෙන්, ඒවායින් 80% ක් පමණ ප්‍රමාණයක් ජය ගැනීමට හැකිව තිබෙන බවයි.

මෙම ප්‍රමාණය පවා (මාගේම තක්සේරුව අනුව) මට ජය ගැනීමට හැකි වී ඇත්තේ, පසුගිය වසර 50 ක පමණ කාලයක් තුළ ඉතා අවංකවද, අධිෂ්ඨානයෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමට කීකරුවීමට උත්සාහය වන අතර, මම මටම තෝරාගෙන ඇත්තාවූ ඉලක්කය 100%ක් වේ.

මාගේ ප්‍රේමණීය දේව දරුව, අප සැමගේ ජීවිතවල තිබෙන සියලුම දුර්වලකම්වලින් ජය ගැනීමට, ත්‍රිඵක දෙවියන්වහන්සේගේ ශක්තිය සහ සහය සහිතව, වීරයය කරමු.

3. සෙකරියා 7 : 12 :-

“ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තාවරුන් අතින් වඩු වචනන් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය.”

(a) ‘ සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් ... වඩු වචනන් ’

මෙයින් අපට ඉතා පැහැදිලිව ප්‍රකාශ වන්නේ, අනාගත - වක්තාවරුන් විසින් පවසන ලද වචන ලබාදුන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ වන බවයි.

(කරුණාකර නෙහෙ. 9 : 30 ; 2 ජේතූස් 1 : 21 කියවා බලන්න)

(b) ‘ තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය ’

(කරුණාකර එසකියෙල් 3 : 9a :- ‘ නුඹේ නළල ගිහිගලට වඩා තද වූ විදුරක් මෙන් කෙළෙම් ’ - එස. 3 : 8, 9 කියවා බලන්න)

(c) ‘ මහත් කෝපයක් ’

(කරුණාකර සෙකරියා 1 : 2 සහ 15 කියවා, මෙම වචන සමඟ සසඳා බලන්න)

4. සෙකරියා 7 : 13 :-

“ එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන්, ඔවුන් අඬගසන කල මමත් නාසා සිටි, ”

(මේ පිළිබඳව කරුණාකර යෙරෙමියා 18 : 8 - 10 කියවා බලන්න)

5. සෙකරියා 7 : 14 :- “ මමත් නාසා සිට, ඔවුන් නොදන්නා වූ සියලු ජාතීන් අතරට සුළිභූෂ්මයන් ඔවුන් විසුරුවා දමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව එක පාඨවෙත හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාඨවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. ”

(a) ‘ ජාතීන් අතරට සුළිභූෂ්මයන් ඔවුන් විසුරුවා දමන්නෙමි ’

මෙසේ සඳහන් වී ඇත්තේ ද්විතීය 28 : 15 - 68 දක්වා ‘ අකීකරුකමේ ශාපලක්කම ’ යන මාතෘකාව යටතේ සඳහන්ව ඇත්තාවූ ශාපයකි.

ද්විතීය 28 : 36, 37 :-

“ ³⁶ ස්වාමීන්වහන්සේ භූමිද භූමි කෙරෙහි භූමි පත්කරගන්න රජුද භූමිවත් භූමි පියවරැන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක ; එහිදී භූමි ලීද ගල්ද වූ අන් දෙව්වරැන්ට සේවය කරන්නෙහිය.

³⁷ ස්වාමීන්වහන්සේ භූමි පමුණුවන්නා වූ සියලු ජනයන් අතරෙහි භූමි මව්තයට හේතුවක්ද උපමාවක්ද හින්දා කීමක්ද වන්නෙහිය. ”

(කරුණාකර ද්විතීය 28 : 64 - 68 ද කියවා බලන්න)

(b) ‘ සුළිභූෂ්මයන් ’

හොෂෙයා 4 : 19 :- “ හුළඟ ඒකේ පියාපත් වලින්, අෂ අසුකරගන ගියේය ; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය. ”

(c) ‘ ප්‍රියවූ දේශය පාඨවක් කළෝය ’

(කරුණාකර ද්විතීය 28 : 41-42, 45-52 කියවා බලන්න)

දෙවියන්වහන්සේ විසින් දෙන ලද දෙවන පණිවිඩය (සෙක. 7:8-14) වන්නේ, ‘ දෙවියන්වහන්සේ තම සෙනඟගෙන් අපේක්ෂා කරන්නේ යුක්තිය සහ කරුණාව මිස නිරාහාරව සිටීම නොවන බවයි. ’

තවද එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ‘ ඉශ්‍රායෙල් ජාතියේ විසුරුවීම ’ සිදුවූයේ ඔවුන් දැන සිටි දේට කීකරුවීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසා බවයි.

මේ අයුරින් අප දැන් මෙම බයිබල් අධ්‍යයනයෙහි අවසානය වෙත ළඟාවෙමින් සිටින අතර, දෙවියන්වහන්සේ මගේ හදවතට කථාකළේ, ඔබගෙන් බහුතරයක් දන්නාවූ පහත සඳහන් බයිබල් පද දෙක ඔබ ඉදිරියේ තැබීමටයි.

1 සාමුවෙල් 15 : 22, 23 :-


²² “ සාමුවෙල් ද : ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පුජාවලටත් යාග පුජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්න වනසේක්ද ? පුජාවට වඩා කීකරුවීමත් බැටව්වන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.

²³ “ මක්නිසාද කැරළිකාරකම ජේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන් - වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේ නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය. ”

දේව දරුවෙහි අප සැමදෙනා සැමවිටම
 සේනාවල ස්වාමීන්වහන්සේටත්
 උන්වහන්සේගේ නොවෙනස් වන්නාවූ වචනයටත්
 සෑම අවස්ථාවකදීම
 කීකරුව ජීවත්වීමට කැප වෙමු.

මහෝත්තම වූ දෙවියන්වහන්සේ සැමවිටම,
 සදාකාලයටම ඔබට චිසේ ජීවත්වීමට
 පිහිටවනසේක්වා !!!

දෙවියන්වහන්සේ විසින් දෙන ලද
තෙවැනි පණිවිඩය



සෙකරියා අධ්‍යයනය - 07



(M₃) දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෙවැනි පණිවිඩය
(සෙකරියා 8 : 1 - 17)

හැඳින්වීම :- දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෙවැනි පණිවිඩය සෙකරියා 8 : 1 - 17 තුළ සඳහන්වී ඇති අතර, උන්වහන්සේගේ සතරවන පණිවිඩය සෙකරියා 8 : 18 - 25 දක්වා සඳහන්වී තිබේ.

තවද සෙකරියා 8 : 1 - 23 දක්වා, දෙවියන්වහන්සේ විසින් දෙන ලද පොරොන්දු 10ක් සඳහන්වී ඇති අතර, මේ සෑම පොරොන්දුවක්ම ඇරඹෙන්නේ, ' සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක ' යන වචන වලිනි.

(කරුණාකර සෙක. 8 : 2, 3, 5, 6, 7, 8, 11, 14, 15, 17, 19, 20, 23 බලන්න)

ඉගැන්වීම :- **දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෙවැනි පණිවිඩය (සෙකරියා 8 : 1 - 17)**

1. සෙකරියා 8 : 1, 2 :- " ¹ තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ : ² මම සියොන් උදෙසා මහත් ජීවලිතයෙන් ජීවලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජීවලිතවී සිටිමිසි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. "

(a) ' මහත් ජීවලිතයෙන් ජීවලිතවී '

මෙම වචන වැඩි දුරටත් තේරුම්ගැනීම උදෙසා සෙක. 1 : 14 සහ නික්මයාම 20 : 5 දෙසද බලමු.

සෙකරියා 1 : 14 :- " මා සමඟ කටාකළ දුතයාද : නුඹ මොරගසා මෙසේ කියාපන්න - සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක : මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජීවලිතයකින් ජීවලිතව සිටිමි. "

නික්මයාම 20 : 5 :- " ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය හක්වි නොඉවසන්නාවූ, (නොහොත්, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ) මට වෛරකරන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මීඡධකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, "

මෙම පද තුන දෙස අප බලන අතර පෙනීයන්නේ **සෙක. 8 : 2 සහ සෙක. 1 : 14** 100% එකඟ වන අතර, **හික්. 20 : 5** හි සඳහන් වන්නේ, දෙවියන්වහන්සේගේ වෙනත් ගුණාංගයක් වන බවයි. එබැවින් අපි **හික්. 20 : 5** දෙස වඩා විමසිල්ලෙන් බලමු. එහි **‘මම අන්‍ය හක්වි නොඉවසන්නාවූ’** යන වචන ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වන්නේ **‘I am a jealous God’ - NIV** කියා වන අතර එහි අර්ථය වන්නේ - **‘මම ඊර්ෂ්‍යා සහගත දෙවිකෙනෙක්’** යන්නයි.

දේව වචනයේ මෙසේ උන්වහන්සේ **ඊර්ෂ්‍යා සහගත** දෙවිකෙනෙක් වන බව සඳහන්කිරීම පෙනුම් කරන්නේ, උන්වහන්සේ (අන්‍ය දෙව්වරුන් සමඟ) **තරඟකාරීකම්** හෝ (ඇදහිලිවන්තයන් තුළ) **අවිශ්වාසවන්තකම** නොඉවසන්නාවූ දෙවිකෙනෙක් වන බවයි.

සාමාන්‍යයෙන් මෙම **‘ඊර්ෂ්‍යාව’** අදාළ වන්නේ ඉශ්‍රායෙල් ජාතියට සහ ඔවුන් සමඟ **දෙවියන්වහන්සේගේ ගිවිසුමටයි.** (විවාහ ගිවිසුම සමඟ සසඳා බලන අපට) පහසුවෙන් තේරුම්ගත හැකි දෙයක් වන්නේ ඉශ්‍රායෙල් ජාතිය හිමිකරගැනීමට උන්වහන්සේට ඇති පරම (**exclusive**) අයිතියයි. ඔවුන්ගේ ප්‍රේමය සහ පක්ෂපාතීත්වය ලැබීමට උන්වහන්සේගේ සුදුසුකමයි.

ඇත්තවශයෙන්ම ඊර්ෂ්‍යාව යනු ප්‍රේමයේ වචන මාලාවට හිමිකම් ඇති වචනයකි. මෙම වචනයෙන් ප්‍රේමවන්තයා තදින් ඉල්ලා සිටින්නේ තමා වෙත සම්පූර්ණ කැපවීමයි.

(කරුණාකර **හික්. 34 : 14 ; ද්විතීය 4 : 24 ; 32 : 16, 21 ; යෝෂුවා 24 : 19 ; ගීතා. 78 : 58** කියවා බලන්න)

2. සෙකරියා 8 : 3 :- **“ මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසය කරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබනට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ”**

(a) **‘සියොන්ට’**

(කරුණාකර **යෙසායා 52 : 8** කියවා බලන්න)

යෙසායා 52 : 8 :- “ මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත. ”

(b) 'හැරි ආවේම්'

(කරුණාකර සෙක. 1 : 16 කියවා බලන්න)

සෙක. 1 : 16 :- " මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි ; ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය. "

(c) 'වාසය කරන්නෙම්'

(කරුණාකර සෙක. 2 : 10 කියවා බලන්න)

සෙක. 2 : 10 :- " සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතිවෙයන්න. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසයකරන්නෙමියි ස්වාමීන් - වහන්සේ කියනසේක. "

(d) 'සැබෑකමේ නුවර'

මහෝත්තමවූ දෙවියන්වහන්සේ මෙහි සනාථකරන්නේ, අනාගතයේදී යෙරුසලම නුවර 'සැබෑකමේ නුවර' ලෙස නම් කෙරෙන බවයි.

නවීන ලෝකයේ විශාල නුවරවල් ඉතා වේගයෙන් පිරිහෙමින් පවතින බව නොරහසකි. ඒවායෙන් අති බහුතරයක් දූෂණයෙන්, අයුක්තියෙන්, අසාධාරණයෙන්, සොරකම් වලින්, දුරාවාරයෙන් සහ වෙනත් එවැනි ක්‍රියාවලින් වර්ධනය වෙමින් පවතින අතර, නුදුරු අනාගතයේ ඒවායින් අති බහුතරයක් ප්‍රවන්ධත්වය, මිනීමැරීම, කන්‍යා දූෂණය, නීති උල්ලංඝණය කෙරෙන ස්ථාන බවට පත්වීම නොඅනුමාන වන බව දේව වචනය ඉඟියක් දක්වයි. (2 තිමෝති 3 : 1 - 4)

එවැනි පසුබිමක, අනාගතයේදී යෙරුසලම 'සැබෑකමේ නුවර' ලෙස නම් කිරීමට යන බව අපගේ සිත්වලට ගෙන එන්නේ මහත් සතුයකි, සැහීමකි, සමාදානයකි.

යෙසායා 1 : 26 :-

" මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද හැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මස්ඨකමේ නුවරය, විශ්වාස හගරයයි කියනු ලබන්නීය. "

(e) 'ඉද්ධවූ කන්ද'

'ඉද්ධවූ කන්ද' පිළිබඳව වඩා පුලුල් අවබෝධයක් ලබා ගැනීම පිණිස, ගීතාවලිය 15 : 1, 2 දෙස බලමු.

ගීතාවලිය 15 : 1, 2 :- " ¹ ස්වාමීනි, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද ? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද ? ² අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිහින් සැබෑව කියන්නාවූ තැනැත්තෝය. "

මා ප්‍රිය සොයුර සොයුරිය, මෙය හොඳට වටහාගන්න.

සෙක. 8 : 3 හි සඳහන් වන්නේ, යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමට සෘජුවම සම්බන්ධවූ අනාවැකියකි. එබැවින් අප ඉදිරියේ තිබෙන්නාවූ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වන්නේ, **ගීත. 15 : 4** හි සඳහන් වන්නාවූ, 'ඔබගේ කන්දෙහි වසන්නේ කවුද ?' යන ප්‍රශ්නයයි.

මෙම ප්‍රශ්නයට **ගීත. 15 : 2** හි සපයා ඇති පිළිතුර වන්නේ,

- (i) අවංක ලෙස හැසිරෙන්නාවූ
- (ii) ධර්මිෂ්ඨකම් කරන්නාවූ
- (iii) සිහින් සැබෑව කියන්නාවූ

තැනැත්තන්, යන පිළිතුරයි.

දේව දරුවනි, අප දැන් වෙසෙන්නේ යේසුස්වහන්සේගේ දෙවැනි 'පැමිණීමේ කාලයෙහි' බව අපගේ විශ්වාසයයි.

එබැවින් අප විසින් නොපමාවම කළ යුතු දෙයක් වන්නේ, අප **ගීත. 15 : 2** හි සඳහන් ලෙස ජීවත්වනවාද ? යන ප්‍රශ්නය අපගෙන්ම අසා ගනිමින්, අපගේ ජීවිත අවංකව විමසා බැලීමයි.

3. සෙකරියා 8 : 4 :- " නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගත යෙරුසලමේ විට්වල ඉඳගන ඉන්නවා ඇත. "

යෙසායා 11 හි (යෙසායා එකලොස්වන පරිච්ඡේදයෙහි) මෙසියස්වහන්සේගේ පාලනය යටතේ අනාගතයේ යෙරුසලමේ ඇතිවීමට යන්නාවූ ඉතා අලංකාර, අනර්ඝ, වාසනාවන්ත වෙනස්වීම් සඳහන් කර ඇති අතර, **යෙසායා 11 : 5 - 9** දක්වා කියවා බලමු.

යෙසායා 11 : 5 - 9 :-

- “ ⁵ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉගපටියද විශ්වාසකම උන්වහන්සේගේ බඳපටියද වන්නේය.
- ⁶ වාකයා බැටළුපැටවා සමඟ වාසය කරන්නේය, දිවියාද වළුපැටවා සමඟ ලගින්නේය ; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය ;
- ⁷ කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය. එළඳෙනත් වලසාත් එක්ව තාණ කන්නෝය ; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය.
- ⁸ සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය.
- ⁹ මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරුකිරීමක්වත් විනාශකිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැනීමෙන් පොළොව පිරියන්නේය.”

4. සෙකරියා 8 : 5 :-

“ එහි විට්චල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෘහ ළමයින්ගෙන් නුවර විට් පිරි තිබෙන්නේයයි සේනාවල ස්වාමීන් - වහන්සේ කියනසේක.”

මෙසේ සෙක. 8 : 5 හි සඳහන් කර ඇත්තාවූ අනාවැකි තව දුරටත් සනාථ කරන පද දෙකක් දෙසද අපි බලමු.

යෙසායා 65 : 20 :-

“ දැවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්ද නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.”

යෙරමියා 30 : 20 :-

“ ඔවුන්ගේ දරුවෝ පළමු සිටියාක්මෙන් වන්නෝය, ඔවුන්ගේ සභාවද මා ඉදිරියෙහි පිහිටෙනවා ඇත, ඔවුන්ට පීඩාකරන සියල්ලන්ට දඬුවම් කරන්නෙමි.”

5. සෙකරියා 8 : 6 :-

“ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : මේ සෙනගගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ඉතිරි අයට’

‘ඉතිරි අයට’ යන්නවුන්ව ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන්කරනු ලබන්නේ ‘remnant’ ලෙසයි. මෙයින් අදහස්කරනු ලබන්නේ යම්කිසි ආපදාවකින් පසු ජීවත්ව / ඉතිරිවී සිටින්නවුන්වයි (SURVIVORS).

දේව වචනය අප අධ්‍යයනය කරන අතර අපට පෙනීයන්නේ සෑම ආපදාවකට / ව්‍යසනයකට පසුව සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායමක් හෝ ඉතිරිවීමට දෙවියන්වහන්සේ ක්‍රියා කළ බවයි.

යෙසායා 1 : 9 :- “ සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර හුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමෝරාටද සමාන වන්නෙමුව. ”

අප කවුරුත් දන්නා ආකාරයට සොදොම සහ ගොමෝරාව යන නුවරවල් දෙක ඉතාමත්ම පවිකාරවූ නුවරවල්වූ අතර, දෙවියන්වහන්සේ විසින් එම නුවරවල් දෙක ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී.

මෙනමුත් දෙවියන්වහන්සේ සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවකදී, කිහිප දෙනෙක් / සුළු පිරිසක් මුදවාගැනීම දෙවියන්වහන්සේ බොහෝවිට ක්‍රියාකරන අන්දම වේ.

(b) ‘මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක’

මහෝත්තමවූ දෙවියන්වහන්සේ විසින් අසන ලද මෙම ප්‍රශ්නයට අපගේ තිර පිළිතුර වන්නේ, ‘කිසිසේත් එසේ නොවේ’ යන්නයි. එසේ වන්නේ උන්වහන්සේට කල නොහැකි දෙයක් නොමැති බව අප දන්නා නිසයි.

උත්පත්ති 18 : 14 :- “ ස්වාමීන්වහන්සේට බැර දෙයක් ඇත්ද ? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට හුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයකු ලබන්නියයි කීසේක. ”

(කරුණාකර යෙරෙමියා 32 : 17, 27 කියවා බලන්න)

6. සෙකරියා 8 : 7 :-

“ බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයේද බස්නාහිර දේශයේද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසය කරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි ; ”

(a) ‘ මාගේ සෙනඟ මුදා ’

මෙයින් අදහස් කරනු ලබන්නේ, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ පිටුවහල් කිරීමෙන්, වහල්කමෙන් සහ විසිරීයෑමෙන් මුදවා ගැනීමට යන බවයි.

(b) ‘ නැගෙනහිර දේශයේද බස්නාහිර දේශයේද ’

මෙයින් අදහස් කරනු ලබන්නේ, ‘ හිරු නැගෙන රටේ ’ පටන් ‘ හිරු බසින රට ’ දක්වා යන්නයි. එනම් මනුෂ්‍යයන් වෙසෙන සෑම රටකින්ම යන්නයි.

(කරුණාකර **ශීතා. 50 : 1 ; 113 : 3 ; මලකි 1 : 11** කියවා බලන්න)

7. සෙකරියා 8 : 8 :-

“ ඔව්හු සැබෑකමෙහුත් ධර්මිෂ්ඨකමෙහුත් මාගේ සෙනඟ වන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි ’

මෙම වචන ප්‍රකාශ කරනු ලබන්නේ, සේනාවල ස්වාමීන් - වහන්සේ විසිනුයි. එබැවින් එම වචන පෙන්නුම් කරන්නේ, යුදය නැවත වරක් ප්‍රතිෂ්ඨාපනය කර ආශීර්වාද කරන්නේ දෙවියන්වහන්සේම බවත්, උන්වහන්සේ එසේ කරන්නේ උන්වහන්සේගේ විශ්වාසවන්තකමත් ධර්මිෂ්ඨකම නිසා බවත් වේ.

(b) ‘ සැබෑකමෙහුත් ධර්මිෂ්ඨකමෙහුත් ’

මෙසේ සඳහන් වන්නේ සේනාවල ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම පිළිබඳව දක්වන්නාවූ විශ්වාස - වන්තකම සහ නොවෙනස් වන ස්වභාවය වේ.

8. සෙකරියා 8 : 9 :-

“ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා. ”

(a) ‘අනාගතවක්තෘවරුන්ගේ’

මෙහි සඳහන් කරනු ලබන ‘ අනාගතවක්තෘවරුන් ’ අතරට හග්ගයි (හග්. 1 : 1) සහ සෙකරියා (සෙක. 1 : 1) ඇතුළත් වේ. (කරුණාකර එස්ඊ 5 : 1, 2 ද කියවා බලන්න)

9. සෙකරියා 8 : 10 :-

“ මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මාගයාට කුලියක් තිබුණේවත් නැත ; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණේත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි. ”

(a) ‘මේ දවස්වලට පළමුවෙන්’

එනම් දේවමාළිගාවේ අත්තිවාරම ගොඩනැගීමට ප්‍රථමයෙන්. (කරුණාකර සෙක. 8 : 9 කියවා බලන්න)

(b) ‘එදිරිකාරයා’

මෙහි සඳහන් ‘ එදිරිකාරයාට ’ සමාර්තයන්ද ඇතුළත් වේ. (කරුණාකර එස්ඊ 4 : 1 - 5 කියවා බලන්න)

10. සෙකරියා 8 : 11 :-

“ නුමුත් දැන් මේ සෙනඟගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘නුමුත් දැන්’

මෙයින් අපට පෙනෙන්නේ, මේ වන විට ඊට ප්‍රථමයෙන් ඇතුව තිබුණා වූ බාධාවන් සහ අධෛර්යයට පත්කිරීම් දැන් පහව තිබුණු බවයි. එමනිසා සේනාවල ස්වාමීන්වහන්සේට මේ සෙනඟ දිරිමත් කිරීමට වර්ථමාන කාලය යෝග්‍ය විය.

11. සෙකරියා 8 : 12 :- “ මක්නිසාද සමාදාන බීජ තිබෙයි ; මුද්‍රිතවැල එහි එලඳ භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිහිද දෙනවා ඇත ; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකර දෙන්නෙමි.”

භූමියේ සාරත්වය, සශ්‍රීකත්වය සහ සඵලත්වය, දෙවියන් - වහන්සේ විසින් ඉශ්‍රායෙල් ජාතියට පොරොන්දුවූ, කීකරුකමට ලැබෙන ආශීර්වාද වලට අයිති වන අතර, ඒවා ලැබීම දේව වචනයේ සඳහන් වී ඇත්තාවූ ගිවිසුම සනාථ වීමේ ඔප්පුවක්ද වේ.

(කරුණාකර ලෙවී. 26 : 3 - 10 ; ද්විතීය 28 : 11, 12 කියවා බලන්න)

12. සෙකරියා 8 : 13 :- “ එම්බා යුදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙත හැටියට මම නුඹලා ගළවන්නෙමි. හය නොවෙල්ලා, නුඹලාගේ අත් බලවත් වේවා.”

(a) ‘ එම්බා යුදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය ’

මෙයින් පෙන්නුම් කරන්නේ, මුළු ඉශ්‍රායෙල් දේශයට, දෙවියන්වහන්සේ ගෙන දෙන්නට යන්නාවූ ගැළවීම සහ ආශීර්වාද ලැබීමට යන බවයි.

(b) ‘ නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් ’

මෙහි සඳහන් කර තිබෙන්නේ දෙවියන්වහන්සේගේ ගිවිසුමට අකීකරුවූ නිසා ඉශ්‍රායෙල් ජාතිය ලැබුවාවූ දඬුවමකි. ඒ ගැන දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායෙල් - වරුන්ට අනතුරු ඇඟවීම් ලබාදී තිබුණි.

(කරුණාකර ද්විතීය 28 : 37 ; යෙරෙමියා 24 : 9 කියවා බලන්න)

13. සෙකරියා 8 : 14, 15 :- “ ¹⁴ මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවූ විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස් කොට මා නොතැවී සිටියාක් මෙන්ම, ¹⁵ මේ දවස්වලදී යෙරුසලමටත් යුදා වංශයටත් යහපත කරන්නට මම නැවතත් අදහස් කරගත සිටිමි. හය නොවෙල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”

(a) ' නුඹලාගේ පියවරන් මා උදහස්කෙරෙමු විට '

(කරුණාකර සෙක. 1 : 2 නැවත කියවා බලන්න)

(b) ' යහපත කරන්නට '

(කරුණාකර සෙක. 8 : 12, 13 නැවත කියවා බලන්න)

14. සෙකරියා 8 : 16, 17 :-

" ¹⁶ නුඹලා විසින් කටයුතු දේ මේවාය - එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කටාකරපල්ලා ; නුඹලාගේ පොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චය - කරපල්ලා.

¹⁷ නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරල්ලා ; බොරු දිවිරීමට ප්‍රිය නොවෙල්ලා. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේශ කරමි යි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කිය.

(a) ' මේ සියල්ලටම මම ද්වේශ කරමි යි '

කරුණාකර මෙහි සඳහන් වන, **හිතෝපදේශ 6 : 16 - 19** හි සඳහන්, දෙවියන්වහන්සේ ද්වේශකරන පිළිකුල් වූ කාරණා හත සමඟ සසඳා බලන්න. එවිට අපට පෙනීයන්නේ **හිතෝපදේශ 6 : 16 - 19** දක්වා ඇති එවැනි කාරණා හතෙන් තුනක්ම **සෙක. 8 : 16, 17** හි සඳහන් ඒවාට සෘජුවම සම්බන්ධ බවයි.

- ඒවා නම් (i) බොරුකාර දිව,
- (ii) දුෂ්ට උපා යොදන සිත්, සහ
- (iii) මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයන් වේ.

දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෙවන පණිවිඩය (**සෙක. 8 : 1- 17**) වන්නේ, දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවද විශ්වාසවන්නවද ජීවත්වුවහොත් මුළු ඉශ්‍රායෙල් ජාතිය ප්‍රතිසංස්ථාපනය කරන බවට දේව පොරොන්දුවයි.

(M₄) දෙවියන්වහන්සේ විසින් දෙන ලද සතරවන පණිවිඩය

(සෙකරියා 8 : 18 - 23)

ඉගැන්වීම :-

1. සෙකරියා 8 : 18, 19 :-

"¹⁸ තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ :

¹⁹ හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යුදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ලද ප්‍රසන්නවූ මංගලාවල්ලද වන්තේය ; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේම - වෙයල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක."

(a) 'හතරවෙනි මාසයේ උපවාසය'

'හතරවන' මාසයේ උපවාසය, වැලපීමේ කාලයක් ලෙස සිහිකරනු ලැබුවේ, නෙබුකද්නෙශර් රජතුමා විසින් යෙරුසලමේ පවුර බිඳ දමනු ලැබීම ගැන වැලපීමටයි.

(කරුණාකර 2 රාජාවලිය 25 : 3, 4 ; යෙරෙමියා 39 : 2 ; 52 : 6, 7 කියවා බලන්න)

(b) 'පස්වෙනි මාසයේ උපවාසය'

'පස්වෙනි' මාසයේ උපවාසය, යුදෙව්වරුන් විසින් පවත්වනු ලැබුවේ, යෙරුසලමේ දේව මාළිගාව සහ එය අවට පිහිටුවා තිබුණාවූ විශාල ගෙවල් ගින්නෙන් විනාශ කරනු ලැබීම ගැන වැලපෙන්නටයි.

(කරුණාකර 2 රාජාවලිය 25 : 8 - 10 ; යෙරෙමියා 52 : 12 - 14 කියවා බලන්න)

(c) 'සත්වෙනි මාසයේ උපවාසය'

'සත්වෙනි' මාසයේ උපවාසය, පවත්වනු ලැබුවේ ගෙදලියාව මරා දැමීමේ සංවත්සරය ගැන සිහිකර විලාපවෙන්නටයි.

(කරුණාකර 2 රාජාවලිය 25 : 25 - 25 ; යෙරෙමියා 41 : 1 - 3 කියවා බලන්න)

(d) 'දසවෙනි මාසයේ උපවාසය'

'දසවෙනි' මාසයේ උපවාසය, තුළින් සිහිකරනු ලැබුවේ නෙබ්කද්නෙශර් රජතුමා විසින්, යෙරුසලම අත්පත්කර ගැනීම උදෙසා, නුවර වටලෑමේ ආරම්භයයි.

(කරුණාකර 2 රාජාවලිය 25 : 1 ; යෙරමියා 29 : 1 ; 52 : 4 ; එසකියෙල් 24 : 1, 2 කියවා බලන්න)

(e) 'ප්‍රසන්නවූ මංගල්‍යවල්'

(කරුණාකර යෙසායා 65 : 18, 19 ; යෙරමියා 31 : 10 - 14 කියවා බලන්න)

2. සෙකරියා 8 : 22 :- " එසේය, බොහෝ සෙනඟද බලවත් ජාතිහුද ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි සොයන්ටත් ස්වාමීන් - වහන්සේගෙන් කරුණාව ඉල්ලන්ටත් එන්නෝය. "

(a) 'බලවත් ජාතිහුද'

මෙහි 'බලවත්' ලෙස පරිවර්ථනය කර ඇති වචනය 'බොහෝ' ලෙසද පරිවර්ථනය කිරීමද නිවැරදි වේ.

ඒ අනුව මෙම අනාවැකිය, ආබ්‍රහම්ගේ ගිවිසුමේ අන්‍යජාතීන් හට ඉශ්‍රායෙල් ජාතිය ආශීර්වාදයක් වන බවට පොරොන්දුව සනාථ කරයි.

(කරුණාකර උත්පත්ති 12 : 13 ; ගලාති 3 : 8, 26 - 29 ; යෙසායා 55 : 5 ; 56 : 6, 7 කියවා බලන්න)

3. සෙකරියා 8 : 23 :- " ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන - අපි නුඹලා සමඟ යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කිය. "

(a) 'මනුෂ්‍යයන් දසදෙනෙක්'

මේ වචනවලින්, (හෙබ්‍රෙව් භාෂාවෙන්) අදහස් කරනු ලබන්නේ, ' විශාල සංඛ්‍යාවක් ' හෝ ' සම්පූර්ණ සංඛ්‍යාවක් ' යන අරුතයි.

(b) ' යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ '


' යුදෙව් ' යන වචනය භාවිතා කරනු ලබන්නේ, පිටුවහල් කරනු ලැබීමෙන් පසුව, යුදා රාජ්‍යයට අයිතිව සිටි සෙනඟටයි. මෙම ' යුදෙව්වන් ' යන යෙදීම දේව වචනයේ ප්‍රථම වරට සඳහන් - වන්නේ, **යෙර. 32 : 12** වන පදයේය.

දෙවියන්වහන්සේ විසින් දෙන ලද සතරවන පණිවිඩයේ (**සෙක. 8 : 18 - 23**) සාරාංශය වන්නේ, ස්වාමීන්වහන්සේගේ නැවත පැමිණීම නැවත ඇති කිරීමට යන්නේ ප්‍රීතිය සහ සන්තෝෂය මිස උපවාස නොවන බවයි. තවද ඒ කාලයේ මුළු ඉශ්‍රායෙල් ජාතියම, අන්‍යජාතීන්ට සාක්ෂියක් වීමට යන බවයි.

එබැවින් අපි සැවොම, දෙවියන්වහන්සේ විසින් ආක්‍රමණය ගිවිසුමෙහි (**උත්පත්ති 12 : 1 - 3**) සඳහන් අන්‍යජාතීන් වන අපට පොරොන්දු වී ඇති ආශීර්වාද, **යුදෙව්වරුන්ට ආශීර්වාද කරමින්**, අයිතිකරගනිමු.

**දෙවියන්වහන්සේ එසේ කිරීමට
ඔබට උපකාරකොට, ඔබ සැමට
අධික ලෙස ආශීර්වාද කරනසේක්වා !!!**

ඉශ්‍රායෙල්ගේ සතුරන්ට දඬුවම් කිරීම -
දිව්‍ය ප්‍රකාශනයක්



සෙකරියා අධ්‍යයනය - 08



(O₁) ඉශ්‍රායෙල්ගේ සතුරන්ට දඬුවම් කිරීම - දිව්‍ය ප්‍රකාශනයක්

සෙකරියා 9 : 1 - 11 : 17

හැඳින්වීම :- සෙකරියා පර්විච්ඡේද 9 - 11 දේව වචනයේ සඳහන් වී ඇත්තේ, ' දිව්‍ය ප්‍රකාශනයක් ' (An Oracle) ලෙසයි. එමෙන්ම පර්විච්ඡේද 12 - 14 හිද සඳහන් වී ඇත්තේ තව ' දිව්‍ය ප්‍රකාශනයක් '.

සෙකරියා 9 : 1 - 11 : 17 හි සඳහන් ප්‍රථම ප්‍රකාශනයෙහි සඳහන් වී ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ සතුරන්ට දඬුවම් කිරීමද, මෙසියස්වහන්සේගේ පාලනය යටතේ ඉශ්‍රායෙල්වරුන්ට ලැබෙන්නට යන්නාවූ සතුට සහ සමාදානයද වේ. එනමුත්, මෙසියස්වහන්සේගේ ප්‍රථම පැමිණීමේදී යුදෙව්වරුන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට යන බවත්, එය හේතුකොටගෙන, ඔවුන් ලොව පුරාම විසිරෙන්නට යන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

මා ප්‍රිය සොයුරු සොයුරියනි, **සෙකරියා පර්විච්ඡේද 9 සිට 14 දක්වා**, දෙවියන්වහන්සේ අප ඉදිරියේ තබා ඇත්තේ දිව්‍ය ප්‍රකාශන දෙකක් වන අතර, එම ප්‍රකාශන දෙකම පර්විච්ඡේද තුනක් බැගින් පැතිරී තිබේ. තවද මෙම ප්‍රකාශන දෙකෙහිම වැදගත් වන්නා වූ කාරණා සහ එළිදරව් කිරීම් සෑහෙන ප්‍රමාණයක් ලියැවී තිබේ.

මේ අතර අප විසින් ලියන්නාවූ බයිබල් අධ්‍යයනය පොත්වල සෑම පර්විච්ඡේදයක්ම, එක පාඩමක් / ඉගැන්වීමක් තුළ සම්පූර්ණ කිරීම අපගේ සභාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයකි. එබැවින් මෙම දිව්‍ය ප්‍රකාශන දෙක බයිබල් අධ්‍යයනය පොත් දෙකකට සීමා කිරීමට අපට සිදුවන බව කනගාටුවෙන් ඔබට මෙසේ දැනුම්දීමට අපට සිදුවේ.

ඉහත සඳහන් හේතු නිසා **සෙක. 9 - 14** තුළ සඳහන් සියලුම බයිබල් පද, අප මීට ප්‍රථමයෙන් කළ ආකාරයට, ඔබ ඉදිරියේ තැබීමට අපට නොහැකි වේ. එබැවින් අප අදහස් කරන්නේ බයිබල් පද කිහිපයක් එකට ගොනුකොට ඉගැන්වීම බැවින්, සමහර ' නොවැදගත් ' පද ස්වල්පයක් ඇතුළත් කිරීමට අපට නොහැකිවීම ගැන කනගාටු වෙමු.

මේ අතර ඔබ සැමදෙනාගෙන් අප ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, ශුද්ධවූ බයිබලය අනිවාර්යයෙන්ම අතැතිව ඊළඟ බයිබල් අධ්‍යයනය පොත් දෙක (**සෙකරියා අධ්‍යයනය 8 සහ 9**) අධ්‍යයනය කරන ලෙසයි.

ඉගැන්වීම :-

❖ **සෙකරියා 9 : 1 - 8 - ඉශ්‍රායෙල්ගේ සතුරන්ට දඬුවම් කිරීම**

පෙනෙන හැටියට සෙකරියා 9 : 1 - 8 දක්වා සඳහන් වී තිබෙන්නේ, ඉශ්‍රායෙල් ජාතිය මෙසියස්වහන්සේගේ පැමිණීම මඟින් ලබන්ට යන්නාවූ ආශිර්වාද ලැබීමට ප්‍රථමයෙන්, ඉශ්‍රායෙල් දේශය වටකර පිහිටා තිබුණාවූ සතුරු ජාතීන්ට පැමිණෙන්නට යන්නාවූ දෙවියන්වහන්සේගේ විනිශ්චයේ විස්තරයකි.

සෙකරියා 9 : 1 - 8 තුළ සඳහන් වී ඇත්තාවූ ජාතීන් සියල්ලෝම ඉශ්‍රායෙල්වරුන්ගේ පාරම්පරික සතුරන් වන අතර, ඉතිහාසය පෙන්වුම් කරන්නේ මේ ජාතීන් සියල්ලම විනිශ්චයට පත්කිරීම උදෙසා, දෙවියන්වහන්සේ විසින් යොදා ගනු ලැබුවාවූ නියෝජනයා වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා බවයි. (ක්‍රි.පූ. 333 දී)

1. සෙකරියා 9 : 1 :- " හළුක් දේශය කෙරෙහි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය, "

(a) 'ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය'

මෙම වාක්‍යාංශය පරණ ගිවිසුමේ සඳහන් වන්නේ තව ස්ථාන දෙකක පමණ වන අතර, එම ස්ථාන වන්නේ සෙකරියා 12 : 1 සහ මලාකි 1 : 1 වේ.

(කරුණාකර එම පද දෙකද කියවා බලන්න)

- ' දිව්‍ය ප්‍රකාශනය ' යන්න ඉංග්‍රීසි පරිවර්තනයේ සඳහන් වන්නේ, ' An Oracle ' (NIV) වන අතර එහි ඇරුන වන්නේ ' Divine Utterance ' යන්නයි.

2. සෙකරියා 9 : 3 :- " තීර් වහාහි බලකොටුවක් ගොඩනගාගන, දුච්චි මෙන් රිදීද විට්චල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය. "

(a) 'බලකොටුවක්'

' බලකොටුවක් ' ලෙස පරිවර්ථනය කර ඇත්තාවූ හෙබ්‍රෙව් වචනය සහ පර්වනය යන අර්ථය ඇති ' තීර් ' යන නම පැනනගින්නේ එකම මූලාශ්‍රයෙනි.

තවද එහි බලකොටුව ගොඩනගා තිබුණේ, මෙම තීර් නැමැති ' පර්වත දූපය ' මතය. (කරුණාකර **යෙසායා 23 : 3, 4 ; එසෙයින් 26 : 5** කියවා බලන්න)

මෙම බලකොටුව මහා ඇලෙක්සැන්ඩර් රජතුමා විසින් (ක්‍රි.පූ. 332 දී) විනාශ කරන ලදී.

3. සෙකරියා 9 : 5 - 7

මෙම පදවල සඳහන් කර ඇති පිලිස්තීනු නුවරවල් වන්නේ, අෂ්කෙලොන්, ගාසා, එක්‍රොන් සහ අෂ්දොද් වේ. මේ නුවරවල් සියල්ලද ඒවා ආක්‍රමණය කළා වූ මහා ඇලෙක්සැන්ඩර්ගේ ජයාන්විත ගමනට යටත්ව, ඔහුගේ පාලනයට නතු වී තිබේ.

❖ සෙකරියා 9 : 9 - 10 : 12 - සමාදානයේ කුමාරයෙක් ලෙස මෙසියස්වහන්සේගේ පැමිණීම ගෙන දෙන ප්‍රීතිය සහ සමාදානය

මෙම කොටසේ, මෙසියස්වහන්සේගේ පැමිණීම, ඉශ්‍රායෙල් ජාතියට ගෙන දෙන්නා වූ සතුට සහ සමාදානයට සුවිශේෂ කරුණු සතරක් අපට හඳුන්වාගත හැකිවේ. ඒවා වන්නේ,

- (a) උන්වහන්සේගේ රාජ්‍යය සමාදානය ගෙනෙන සේක.
- (b) උන්වහන්සේගේ රාජ්‍යය නිදහස ගෙනෙන සේක.
- (c) උන්වහන්සේගේ රාජ්‍යය ව්‍යාප්ත ප්‍රොපේතවරුන් විනාශ කරන සේක.
- (d) උන්වහන්සේගේ රාජ්‍යය ඉශ්‍රායෙල් ජාතිය එකට එකතු කරනවා ඇත.

අපි දැන් මෙසියස්වහන්සේගේ පැමිණීම ගෙන එන්නාවූ, ඉහත සඳහන් කරුණු දෙස විස්තරාත්මකව බලමු.

උන්වහන්සේගේ රාජ්‍යය සමාදානය ගෙනෙන සේක

1. සෙකරියා 9 : 9, 10 :-

⁹ සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙයන්න ; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වාපන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එන සේක. උන්වහන්සේ ධර්මිණ්ඩය, ගැළවීම ඇත්තාය ; උන්වහන්සේ යටහත්ය, කොටඵ්වෙකු එනම් කොටඵ්දෙනෙකුගේ පැටියකු පිට නැඟී එනසේක.

¹⁰ මම එප්‍රයිම් කෙරෙහි රථයද යෙරුසලමෙහි අශ්වයාද සිඳුදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනුබන්නේය ; උන්වහන්සේ ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.”

මෙම බයිබල් පද දෙක, සෑම කිතුනුවෙක් පාහේ දන්නා වූ, අසා ඇත්තා වූ, හුරු පුරුදු වූ පද දෙකකි. එය මෙසේ වන්නේ මෙම පද, මෙසියස්වහන්සේගේ පැමිණීමේ ලකුණක් ලෙස නව ගිවිසුමේ සඳහන්ව තිබීමයි.

(කරුණාකර මතෙව් 21 : 5 ; යොහන් 12 : 14, 15 කියවා බලන්න)

(a) 'සියොන් දියණියෙහි'

මෙහි අප දකින්නේ යෙරුසලමේ වැසියන්ව පුද්ගලාරෝපණය කිරීමකි.

(b) 'නුඹේ රජ'

මෙයින් අදහස් කරනු ලබන්නේ, (උචිත්ගෙන් පැමිණෙන) නුඹේ 'මෙසියානික රජතුමා', යන්නයි.

(c) 'උන්වහන්සේ ධර්මිෂ්ඨය'

මෙහි අර්ථය වන්නේ, පැමිණෙන්නට යන්නාවූ 'මෙසියානික රජතුමා' ධර්මිෂ්ඨ රජකෙනෙක් වන බවයි. එනම් උන්වහන්සේගේ රාජ්‍යය/පාලනය දෙවියන්වහන්සේගේ සාදාචාරයට, ආචාර ධර්මවලට අනුකූලව ඉටුවීමට යන බවයි.

එලෙසම 'මෝසෙස් ව්‍යවස්ථාවට' පටහැනි කිසිදෙයක් එහි සිදුවීමට උන්වහන්සේ ඉඩ නොහරින බවයි.

(පරමාදර්ශී රජකෙනෙකු තුළ තිබිය යුතු ගති ලක්ෂණ දැන ගැනීම උදෙසා, කරුණාකර ගීතා. 72 : 1 - 3 ; යෙසායා 9 : 7 ; 11 : 4 - 5 ; 53 : 11 කියවා බලන්න. එවිට යුක්තියට, සාධාරණත්වයට සහ ධර්මිෂ්ඨකමට ලබා දී ඇති ප්‍රමුඛත්වය ඔබට පෙනෙනු ඇත)

(d) 'උන්වහන්සේ යටහත්ය'

(කරුණාකර යෙසායා 53 : 2, 3, 7 ; මතෙව් 11 : 29 කියවා බලන්න)

(e) 'කොටච්ඳෙනෙකුගේ පැටියකු පිට හැඟී වහසේක'

කොටච්චා ඉතා මෘදු වූ, යටහත් වූ සිව්පාවෙකි. එබැවින් උඟ පිට ගමන් කිරීම යටහත් පහත් කෙනෙකුට ඉතා සුදුසු වේ.

- දාවින් රජතුමා මෙන් ඔහුගේ දරුවන්ද ගමන් කිරීම උදෙසා භාවිතා කළේ 'අශ්වතරයකු' බවයි (2 සාමු. 18 : 9 ; 1 රාජා. 1 : 33). මෙසේ සිංහල පරිවර්ථනයේ අශ්වතරයකු ලෙස සඳහන් වචනය ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වන්නේ, MULE (NIV) එනම් 'කොටඵවකු' ලෙසයි.

(f) 'උන්වහන්සේ ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක'

මහා ඇලෙක්සැන්ඩර් රජතුමා විසින් ඔහුගේ අධිරාජ්‍යය පිහිටුවනු ලැබුවේ ඉමහත් ලේ වැගිරීම් තුළින් වන අතර, මෙසියස්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය පිහිටුවීමට යන්නේ සමාදානයෙන් පිරුණාවූ ධර්මිෂ්ඨ රාජ්‍යයක් ලෙසයි.

තවදුරටත් අපට මෙයින් පෙනීයන්නේ, දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම අනුව, 'පොළොවේ සියලු පවුල් හුඹ (ආබ්‍රහම්) කරණකොටගෙන ආශිර්වාද ලබන්නට යන බවයි.' (උත්පත්ති 12 : 3)

(g) 'උන්වහන්සේගේ ආණ්ඩුව පොළොවේ සීමා දක්වාත් වන්නේය'

මෙයින් ප්‍රකාශ වන්නේ, මෙසියස්වහන්සේගේ රාජ්‍යය/ පාලනය මුළු විශ්වය තුළ පැතිරෙන්නට යන බවයි.

(කරුණාකර ශීතා. 22 : 27, 28 ; 72 : 8 - 11 ; යෙසායා 45 : 22 ; 52 : 10 ; 66 : 18 කියවා බලන්න)

❖ සෙකරියා 9 : 11 - 17 - උන්වහන්සේගේ රාජ්‍යය නිදහස ගෙන දෙනසේක

1. සෙකරියා 9 : 13 :-

" මක්නිසාද මම යුදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊශහක් කොට තබා ගනිමි ; එම්බා සියොන්, මම හුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොළඹවා, හුඹ බලවත්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි. "

සෙක. 9 : 13 වන පදයේ, අප දකින්නේ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, තමන්වහන්සේව 'රණවිරුවෙකුට' සමාන කර ගැනීමයි. මෙසේ උන්වහන්සේ රණවිරුවෙකු ලෙස යුදය දුන්නක් ලෙසද, එප්‍රායිම් (එනම් උත්තර රාජ්‍යය) ඊශහක් ලෙසද උන්වහන්සේ භාවිතා කිරීමටද යන බවයි.

(a) ' එමිඩා සියොන්, මම හුමේ පුත්‍රයන් '

මෙසේ සඳහන් කර ඇත්තේ, **මැකබීවරුන්ටයි (MACCABEES)**.

ක්‍රි.පූ. 168 දී, මන්තියස් මැකබියස් සහ ඔහුගේ පුත්‍රවූ යුදස් මැකබියස්ගේ නායකත්වය යටතේ, යුදෙව්වරු සිරියානියෙක් වූ අන්තියෝකස් එපිගේන්ස්ට විරුද්ධව නැඟී සිට ජය ගත්හ.

(b) ' ශ්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව '

ශ්‍රීක අධිරාජ්‍යයේ බලවතා වූ මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ අකල් මරණයෙන් පසුව ඔහුගේ අධිරාජ්‍යය රාජ්‍යයන් සතරකට කැඩුණි. මෙසේ කැඩුණු රාජ්‍යයේ සිරියාවේ බලයට පත් වූයේ සෙලුසිඩස් නමැති ජෙනරාල්වරයාය. ඒ අනුව ශ්‍රීසියේ පුත්‍රයන් ලෙස මෙහි සඳහන් කරනු ලබන්නේ, සිරියාවේ සෙලුසිඩ්වරුන්ටයි.

2. සෙකරියා 9 : 16, 17 :-

" ¹⁶ ඔවුන්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වූ රැළ මෙන් ඒ දවසේ ඔවුන් ගළවනසේක. මක්නිසාද ඔව්හු උන්වහන්සේගේ දේශය කෙරෙහි එසවී තිබෙන ඔටුන්නක මැණික් මෙන් වන්නෝය.

¹⁷ එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද ! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද ! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණයෝද සමාද්ධිවන්නෝය. "

(a) ' ඒ දවසේ '

සෙක. 9 : 16 හි ' **ඒ දවසේ** ' ලෙස සඳහන් වී ඇති දවස, ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වී ඇත්තේ ' **that day** ' කියාය. මේ අතර මෙම දවසම විස්තර කරන **සෙක. 3 : 10** හි එම දිනය සඳහන් කර ඇත්තේ ' **ඒ කාලයෙහි** ' වන නමුත් එය නැවත වරක් ඉංග්‍රීසි පරිවර්ථනය නිවැරදිව පරිවර්ථනය කර ඇත්තේ, ' **that day** ' කියාය.

සෙක. 3 : 10 :- " ' **ඒ කාලයෙහි** ' (that day) හුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුදික වැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කිය. " (මෙහි නිවැරදිභාවය වටහා ගැනීම උදෙසා කරුණාකර **සෙක. 3 : 9** ද කියවා බලන්න)

මෙහි සඳහන් ' **ඒ දවසේ** ' මෙසියස්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය ස්ථාපනය කරමින්, ඉශ්‍රායෙල් දේශය වෙත නිදහස ගෙන දෙනසේක.

❖ සෙකරියා 10 : 1 - 5 - උන්වහන්සේගේ රාජ්‍යය ව්‍යාප්ත
ප්‍රොපේතවරුන් විනාශ කරනසේක

1. සෙකරියා 10 : 2 :- “ තෙරවිම් රූප නිෂ්චල දේ කවාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය ; නිරූපිත ස්වප්න කියාදන්නෝය, ඔව්හු නිෂ්චලයේ සහසති. එබැවින් ඔව්හු බැරවුවත් මෙන් ගමන් කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති. ”

(a) ‘රූප’

මෙම අවස්ථාවේදී ‘රූප’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ ගෘහස්ථ රූප වේ.

උත්පත්ති 31 : 19 :- “ රාබෙල් ඇගේ පියාට අයිති දේවතා රූප (household gods - NIV) සොරකම් කරගත්තාය. ”

(b) ‘පේනකියන්නෝ’

‘පේන කියන්නෝ’ ඇතුළත් වන්නේ, ව්‍යාප්ත ප්‍රොපේතවරුන් අතරටයි. ඔවුන් සැබෑ ප්‍රොපේතවරුන්ගේ ‘මායාකාර ප්‍රතිරූප’ (counterpart) ලෙස හැඳින්විය හැක.

(c) ‘එඬේරෙක් නැති නිසා’

මෙයින් අදහස් කරනු ලබන්නේ, ආත්මික නායකත්වයක් නොමැති අවස්ථාවකි (මාර්ක් 6 : 34 බලන්න)

2. සෙකරියා 10 : 3 :- “ මාගේ උදහස එඬේරුන්ට විරුද්ධව ඇවිලී තිබේ, මම එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම් කරන්නෙමි. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ රැළ වූ යුද වංශය බලා, යුද්ධයේදී ඔවුන් තමන්ගේ ගෝභන සෙන්නිධවයා මෙන් කරන සේක. ”

(a) ‘එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම් කරන්නෙමි’

ඉංග්‍රීසි පරිවර්ථනයේ මෙම වචන පරිවර්ථනය කර ඇත්තේ, ‘ I will punish the leaders ’ (NIV) කියාය.

(මෙම පරිවර්ථනය මට අපැහැදිලි වන බැවින්, මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකර නොවරදවාම එසකියෙල් 34:1-10 කියවන්න කියාය)

3. සෙකරියා 10 : 5 :- “ ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් විච්චල
මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා
සටන්කර, අශ්වයන් පිට නැඟියන්හන් ලජ්ජාවට පමුණුවනවා
ඇත. ”

(a) ‘ඔවුන්’

මෙහි ‘ඔවුන්’ ලෙස සඳහන් කරනු ලබන්නේ යුදාහි මනුෂ්‍යයන්ටයි.

(කරුණාකර සෙක. 4 : 5 කියවා බලන්න)

(b) ‘ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා’

(කරුණාකර යෝජුවා 1 : 5 ; යෙරෙමියා 1 : 18, 19 ; 15 : 20 කියවා බලන්න)

❖ සෙකරියා 10 : 6 - 12 - උන්වහන්සේගේ රාජ්‍යය ඉශ්‍රායෙල්
ජාතිය එකට එකතු කරනවා ඇත

1. සෙකරියා 10 : 6 :- “ මම යුදා වංශය බලවත්කර, යෝසෙප්
වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට
අනුකම්පා කරමි ; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන්
සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය,
මම ඔවුන්ගේ බස් අසන්නෙමි. ”

(a) ‘මම යුදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා’

මෙයින් අදහස් කරනු ලබන්නේ, දක්ෂිණ රාජ්‍යයේ සෙනගද උත්තර රාජ්‍යයේ සෙනගද නැවත එක්සත්වීමට යන බවයි.

(කරුණාකර යෙරෙමියා 31 : 1 - 31 ; එසෙකියෙල් 37 : 15 - 28 කියවා බලන්න)

2. සෙකරියා 10 : 10 :- “ මම ඔවුන් මිසර දේශයෙන් නැවත
ගෙනෙන්නෙමි, අඡුර් දේශයෙන් ඔවුන් රැස්කර, ගිලියද් දේශයටත්
ලෙබනොන්ටත් පමුණුවන්නෙමි ; ඒත් ඔවුන්ට ඉඩ මදුවන්නේය. ”

(a) ‘මම ඔවුන් මිසර දේශයෙන් අඡුර් දේශයෙන් ඔවුන් රැස්කර’

බොහෝ දුරට මෙම පදයෙන් අදහස් කරනු ලබන්නේ, ඉශ්‍රායෙල් සෙනග විසිරී සිටින්නාවූ සෑම රටවල්වලින්ම ස්වාමීන්වහන්සේ නැවත ඔවුන් එකතුකර ගැනීමට යන බවයි.

මේ අතර ඉහත සඳහන් රටවල් දෙක වනාහි, ඉශ්‍රායෙල්වරුන්වම ප්‍රථමයෙන්ම වහල්කමට යොදා ගන්නාවූ රටවල් දෙක වීම විශේෂත්වයක් වේ.

❖ **සෙකරියා 11 : 1 - 17**
උන්වහන්සේගේ ප්‍රථම පැමිණීමේදී මෙසියස්වහන්සේ
ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුකොටගෙන
ඉශ්‍රායෙල්වරු විසිරවනු ලැබීම

සෙකරියා 11 : 1 - 3

ඉශ්‍රායෙල්වරුන් තම දේශයෙන් පිටුවහල්වීමත්, විසිරවනු ලැබීමත් ගැන අනාවැකිය ඉශ්‍රායෙලිවරුන් කරනු ලැබුවේ, වෙස්පාසියන් සහ තීස්ගේ නායකත්වය යටතේ රෝමවරුන් විසින් වන අතර, එසේ සිදුවූයේ **ක්‍රි. ව. 66 - 70** යන කාලය තුළදීය.

1. සෙකරියා 11 : 3 :-

“ එඬේරුන්ගේ වෙශ්වරිය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෂමාරගැසීමේ හඬ ඇසෙන්නේය. යෝර්දානයේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය. ”

(a) ‘ එඬේරුන්ගේ ... තරුණ සිංහයන්ගේ ... හඬ ඇසෙන්නේය ’

- මෙම වචන ‘ උපමා අලංකාර ’ (Figuratively) ලෙස සැලකුවහොත්, මෙහි සඳහන් එඬේරුන් සහ සිංහයන්, යුදෙව්වරුන්ගේ පාලකයන් සහ නායකයන් ලෙස අපට හඳුනාගත හැකිවේ.

(කරුණාකර **සෙක. 10 : 3 ; 11 : 5 ; යෙර. 25 : 34 - 36** කියවා බලන්න)

- නමුත් මෙම වචන ‘ පදගත අර්ථයෙන්ම ’ (Literally) අප සලකන්නේ නම්, ‘ යෝර්දානයේ මහිමය ’ නොහොත් ‘ යෝර්දානයේ සාරවත් වනලැහැබ ’ සිංහයන් බහුලව ගැවසෙන ස්ථානයක් බව තේරුම්ගැනීමද, විශේෂ කාරණයක් සේ සැලකිය හැක.

සෙකරියා 11 : 4 - 17 :- මෙම කොටසේ අප දකින්නේ සැබෑ වචන වන මෙසියස්වහන්සේ සහ ව්‍යාප වචන වන අන්ත ක්‍රිස්තුස් අතර ඇති ප්‍රතිවිරෝධතාවයයි.

(i) සෙකරියා 11 : 4 - 14

(a) මෙම කොටස අප කියවන විට, සෙක. 11 : 1 - 3 තුළ සඳහන් වී තිබෙන්නාවූ, ඉශ්‍රායෙල් ජාතියට විරුද්ධව පැමිණෙන්නට යන්නාවූ අධික විනිශ්චය අපට පහසුවෙන් තේරුම්ගත හැකිවේ.

එසේ වන්නේ, එම කොටසේ යුදෙව්වරුන් විසින් ඔවුන්ගේ වචන - රජතුමාවූ මෙසියස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම පැහැදිලිව හඳුනාගැනීමට, එමගින් හැකිවීමයි.

මෙම කොටස 'ස්වාමීන්වහන්සේගේ සේවකයා' යන තේමාව යටතේ සඳහන් වන යෙසායා 42 : 1 - 4 දක්වා සසඳා බලන විට අපට පෙනීයන්නේ, එම සේවකයාද, සෙක. 11 : 1 - 3 හි සඳහන් 'යහපත් වචන' (රාජකීය කෙනෙක්) මෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි.

මෙම කොටස දෙකෙහිම, එනම් යෙසායා 42 : 1 - 4 දක්වාද, සෙක. 11 : 1 - 3 දක්වාද සඳහන්වන්නේ, එකම තැනන් - වහන්සේව, එනම් මෙසියාහික රජතුමා වන බවයි.

(ii) සෙකරියා 11 : 7 :- " එසේ මරණට සිටි බැවින් රැළ පෝෂණය කෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකමය කියාද අනිකට බැලුමිය කියාද හම් තබා පෝෂණය කෙළෙමි. "

(a) 'මම'

මෙම අවස්ථාවේදී 'මම' ලෙස සඳහන් කර ඇත්තේ සෙකරියාව වන අතර, එයින් ඔහුව පෙන්වුම් කරනු ලබන්නේ 'මෙසියාහික වචන රජතුමාගේ' ප්‍රතිරූපයක් (type) ලෙසයි.

(b) 'එකකට ප්‍රසන්නකමය කියාද'

මෙයින් තහවුරු කරනු ලබන්නේ, බැවින් රැළට ලැබෙන්නාවූ 'දිව්‍ය අනුග්‍රහයයි.'

(c) 'අතිකට බැලුම් කියාද'

(කරුණාකර එසකියෙල් 37 : 15 - 28 දක්වා 'අටවලින් පිරුණා වූ මිටියාවත' ගැන සඳහන් අනාවැකිය කියවා බලන්න)

මෙහි සඳහන් වී තිබෙන්නාවූ අති පුද්ගලාකාර එකමුතුකම, එක්සත්කම සහ බැඳීම් ඇති කළ හැකිවන්නේ යහපත් බැටළු වැඩිපුරින් දැනගත් නායකත්වය යටතේ පමණි.

(iii) සෙකරියා 11 : 13 :- "ඔවුන් විසින් මා මිල කළ අගය වන ඒවා කුමහකාරයාට (නොහොත් භාණ්ඩාගාරයට) හෙළාපත්තැයි ස්වාමීන්වහන්සේ මට කීසේක. මමද රිදී තිහ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කුමහකාරයාට හෙළිමි."

(a) 'මා මිල කළ අගය'

අපගේ ස්වාමීන්වහන්සේගේ යෙසුස් ක්‍රිස්තුස්වහන්සේව, පාවාදීම උදෙසා යුදස් ඉස්කාරියෝවට ගෙවනු ලැබුවේ රිදී මිල තිහකි.

'මා මිල කළ අගය' යන වචන ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වී තිබෙන්නේ 'the handsome price' වන අතර, එම වචනවල ගැබ්වී තිබෙන්නේ, උපහාසයයි.

මතෙව් 26 : 14, 15 :-

"¹⁴ වච්ච යුදස් ඉස්කාරියෝව නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පුජකයන් ළඟට ගොස් :
¹⁵ ඔහු නුඹලාට පාවාදෙන්නට නුඹලා මට දෙන්නට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නේය."

(b) 'රිදී මිල තිහ කුමහකාරයාට හෙළිමි'

මෙම සිදුවීම නව ගිවිසුමේ, මෙලෙස සඳහන් වී තිබේ.

මතෙව් 27 : 9, 10 :-

"⁹ වච්ච : ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමහරුන් විසින් මිල කරන ලද තැනැත්තාගේ වටිනාකම වූ රිදී මිල තිහ රැගෙන,
¹⁰ ස්වාමීන්වහන්සේ මට නියම කළ ලෙස කුමහකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නේය යන අනාගතවක්තෘ වූ යෙරුමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණ විය."

ප්‍රිය මිතුර, **සෙක. 11 : 4 - 14 දක්වා** අවධානය යොමු වී තිබෙන්නේ ඉශ්‍රායෙල්ගේ සැබෑ එඬේරා වෙතයි. නමුත් උන්වහන්සේව මරා දැමීම උදෙසා රෝමවරුන්ට භාරදීම හේතුකොටගෙන ඉශ්‍රායෙල් ජාතිය දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් දුරස්තවීමටද, ජාතියේ එක්සත්කම නැතිවීමටද හේතුවුණි.

තවදුරටත් ඔවුන්ගේ නොඇදහිල්ල නිසා, මෙසියස්වහන්සේව රිදී මිල තිහක් වන, වහලෙකුගේ මිල උන්වහන්සේගේ ජීවිතය උදෙසා ගෙවීමෙන්, ලොව පුරා විසිරීයෑමද ඔවුන්ට හිමිවුණි.

හික්මයාම 21 : 32 :-

“ ගවයා වැඩිකාරයෙකුට හෝ වැඩිකාරියකට හෝ ඇත්තෝත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ඡෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය. ”

❖ සෙකරියා 11 : 15 - 17 - අන්තක්‍රිස්තුස් (විරුද්ධ ක්‍රිස්තුස්) යන ව්‍යාප්ත නිපුරුවූ යුදෙව්වරුන්ගේ එඬේරා ඔහුගේ ක්‍රියා උදෙසා දඬුවමට පත්වනු ඇත

1. **සෙකරියා 11 : 15 :-** “ ස්වාමීන්වහන්සේ මට කථාකොට : හුඹ නැවත ඇඳුන එඬේරෙකුගේ ආයුධ අරගනින්න. ”

(a) ‘ ඇඳුන එඬේරෙකුගේ ’

දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබුවාවූ එඬේරාව ඉවත් කරනු ලැබීම හේතුකොටගෙන, ඇඳුන වූ, **හොවටින්නාවූ (සෙක. 11 : 17)** එඬේරාට උන්වහන්සේගේ ස්ථානය අත්වන්නේය. ඒ අනුව ආත්මාර්ථකාමී වූ, කැදර වූ, දූෂිත වූ නායකයෙක් බිහිවී රැළට (ඉශ්‍රායෙල් සෙනගට) පීඩා කරනු ඇත.

2. **සෙකරියා 11 : 16 :-**

“ මක්නිසාද එඬේරෙකු දේශයෙහි නැගුටුවමි, ඔහු සිඳිනු ලබන්නන් බලාගන්නේවත් විසුරුවනු ලබන්නන් සොයන්නේවත් තුවාලවෙත එකාට සුව කරන්නේවත් නවතින එකාට කෑම ගෙනදෙන්නේවත් නැතුව, තරවූ එකාගේ මස් කමිස් උන්ගේ කුර කඩාදමන්නේය. ”

(a) සෙකරියා 11 : 16 හි, නිවැරදිව හඳුනාගැනීමට අපහසුවූ 'seek the young' යන වචන ඉංග්‍රීසි පරිවර්ථනයේ (NIV) සඳහන් වේ. එහි අර්ථය වන්නේ 'පැවැත් ගැන සොයා බලා' වේ. (මෙහි වැදගත්කම තේරුම් ගැනීම උදෙසා කරුණාකර උත්පත්ති 33 : 13 ; යෙසායා 40 : 11 කියවා බලන්න)

(b) 'උන්ගේ කුර කඩාදමන්නේය' සමහරවිට මෙයින් පෙන්වුම් කරන්නේ, බැටළුවාගේ කැමට සුදුසු සෑම කොටසක්ම සම්පූර්ණයෙන්ම අනුභව කිරීමට ඇති කැදරකමයි.

3. සෙකරියා 11 : 17 :-

" රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දක්වන්නේය ! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවත් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේලියන්නේය, ඔහුගේ දකුණාසද අන්ධවන්නේයයි කියේක."

මෙහි සඳහන් අනාවැකිය ඉටුවීමට යන්නේ අනාගතයේදී වන අතර, එසේ සිදුවීමට යන්නේ අන්තක්‍රිස්තුස්ගේ (විරුද්ධක්‍රිස්තුස්ගේ) බිහිවීමට පසුවයි.

(මෙහි සඳහන් නොවටිනා එඬේරා නොහොත් විරුද්ධ - ක්‍රිස්තුස් ගැන වැඩිදුරට දැනගැනීම උදෙසා කරුණාකර චුතියෙල් 11 : 36 - 39 ; යොහන් 5 : 43 ; 2 තෙස. 2 : 3 - 10 ; එළි. 13 : 1 - 8 කියවා බලන්න)

ප්‍රිය සහෝදරයා, සහෝදරී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නමැති සැබෑ එඬේරා, වසර 2000 කට පමණ පෙර, මිනිසත්භව රැගෙන මෙලොවට බිහිවූ නමුත්, ඉශ්‍රායෙල් ජාතිය උන්වහන්සේව ප්‍රතික්ෂේප කරමින්, උන්වහන්සේව කුරුසියක ඇණගසා මරණයට පත් කිරීමට ක්‍රියා කළහ.

මෙහෙයුම් ස්වර්ගයේ වැඩසිටින අපගේ පෙම්බර පියාණන්වහන්සේ, මහෝත්තමවූ දෙවි ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ නොවෙනස්වන්නාවූ වචනය තුළින්, සත්‍යතාවය අපට එළිදරව් කර තිබෙනසේක.

උන්වහන්සේ මාව දැන් පොළඹවමින් සිටින්නේ පහත සඳහන් බයිබල් කොටස ඔබ ඉදිරියේ තැබීමටයි.

1 යොහන් 4 : 2 - 6 :-

- “ ² මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නාය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නා වූ සෑම ආත්මයෝ දෙවියන් - වහන්සේගෙන්ය.
- ³ යේසුස්වහන්සේ ඒත්තුනොගන්නා වූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවා වූ, දැනටම ලෝකයෙහි සිටින්නා වූ විරුද්ධ - ක්‍රිස්තුස්ගේ ආත්මය මේය.
- ⁴ මාගේ ප්‍රිය දරුවෙහි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
- ⁵ එබැවින් ලෝකයෙන් වූවාක් මෙන් කථා කරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති.
- ⁶ අපි දෙවියන්වහන්සේගෙන් වෙමු. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තෝ අපේ වචන අසන්නෝය ; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තෝ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයන් මුළාවේ ආත්මයන් අපි දැනගනිමු.”


දේව දරුවෙහි, විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය වර්තමාන ලෝකයේ ඉතා ක්‍රියාත්මකව පවතියි.

මේ අතර දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අතිඅනර්ඝ වචනයෙහි, **1 යොහන් 4 : 2 - 6** දක්වා ඇතුළත් කර ඇත්තේ, විරුද්ධ-ක්‍රිස්තුස්ගේ කුට උපායන්වලට නොරැවටීම උදෙසාය.

අප සෑම, විරුද්ධ-ක්‍රිස්තුස්ට නොරැවටී, අපගේ ස්වාමීන්වහන්සේ වන යේසුස්වහන්සේට විශ්වාසවන්තව සේවය කරමු.

**මහෝත්තම වූ දෙවියන්වහන්සේ ඔබ සැමට
 ආත්ම විමසීමේ දීමනාව (1 කොර. 12 : 10) ලබා දී,
 විරුද්ධ-ක්‍රිස්තුස්ගේ අසත්‍යතාවයන් අඳුනාගැනීමටද,
 මැඬපැවැත්වීමටද ශක්තිය සහ බලය
 ලබාදෙන සේකවා !!!**

යෙරූසලමේ සතුරන්ව විනාශකර දැමීම -
දිව්‍ය ප්‍රකාශනයකි



සෙකරියා අධ්‍යයනය - 09



(O₂) යෙරුසලමේ සතුරන්ව විනාශකර දැමීම - දිව්‍ය ප්‍රකාශනයකි

සෙකරියා 12 : 1 - 14 : 21

හැඳින්වීම :- සෙකරියා 12 : 1 - 14 : 21 දක්වා සඳහන්වී තිබෙන්නේ දෙවියන්වහන්සේගේ දෙවැනි **දිව්‍ය ප්‍රකාශනයයි (An Oracle)**. මෙහි ප්‍රකාශ වී ඇත්තේ, ඉශ්‍රායෙලට විරුද්ධවූ අන්‍යජාති සතුරන් මැඩපවත්වා, විනාශකොට මෙසියස්වහන්සේ යෙරුසලම මුදවාගැනීමෙන් අනතුරුව උන්වහන්සේට නමස්කාර කිරීමද, රජතුමා ලෙස සිංහාසනාරූපි කරනු ලැබීමද සිදුවන බවයි.

මෙයින් යෙරුසලමේ ඇරඹෙන දේව රාජ්‍යයේ සහ පාලනයේ, ප්‍රධානතම ගති ලක්ෂණයක් වන්නේ ශුද්ධකමයි.

ඉගැන්වීම :-

- ❖ සෙකරියා පර්වච්ඡේද 12 සහ 13 :- මෙසියස්වහන්සේගේ දෙවැනි පැමිණීමේදී, උන්වහන්සේ අන්‍යජාති සතුරන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට යන අතර, ඒ සමගම ඉශ්‍රායෙලේ දේශය තුළ ඉමහත් ආත්මික වර්ධනයක්ද ඇරඹෙනු ඇත.

සෙකරියා 12 : 1 - 9 - අන්‍යජාතීන් යෙරුසලම වැටලීමට උත්සහ කරන නමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙලේ මුදවා ගන්නාසේක

1. සෙකරියා 12 : 1 :- “ ඉශ්‍රායෙලේ ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයයි. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක : ”

(a) ‘ඉශ්‍රායෙලේ’

මෙහි ‘ඉශ්‍රායෙලේ’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ, එදා ‘ඉශ්‍රායෙලේ’ යන නම තිබුණාවූ උත්තර රාජ්‍යයට පමණක් නොවේ.

මෙහි අදහස් කරනු ලබන්නේ මුළු ඉශ්‍රායෙලේ දේශය වන අතර මෙම කොටසේ අවධානය මූලික වශයෙන්ම යෙදී ඇත්තේ යුදය සහ යෙරුසලම වෙතය.

(b) 'අහස දිගහරින්නා වූ....පොළොවේ....ආත්මය උපදවන්නා වූ'

මෙහි විස්තර කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ 'මැවීමේ බලය' (creative power of God) වන අතර, එමඟින් තහවුරු වන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරන සෑම අනාවැකියක්ම ඉටුකිරීමට උන්වහන්සේට ඇති හැකියාවයි.

එමඟින් වැඩිදුරටත් සනාථ වන්නේ, උන්වහන්සේට ඇත්තාවූ අධිකාරිය සහ ස්වාධීපත්‍ය හේතුකොටගෙන, අප දකින්නේ උන්වහන්සේගේ 'ප්‍රකාශනවල' ගැබ්වී තිබෙන්නාවූ විශ්වාසනීයභාවයයි.

2. සෙකරියා 12 : 2 :-

“ බලව, අවටින්නි සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනිමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යුදාට එසේම වන්නේය.”

(a) '.... යෙරුසලම වැනිමේ පාත්‍රයක් කරන්නෙමි'

මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ, යෙරුසලමේ ආරක්‍ෂාව පිණිස දෙවියන්වහන්සේ යොදාගත්තාවූ ආශ්චර්යාවන් බලයේ ප්‍රභලතාවය ඉදිරියේ, යුදෙව්වරුන්ට එරෙහිව රැස්වුණු සතුරු හමුදාවල් බියෙන් වෙවුලන්ට යන බවයි.

(කරුණාකර සෙක. 9 : 14 ; 14 : 5 ; යෙසායා 63 : 1 - 6 ; මතෙව් 24 : 29 - 31 ; 2 තෙස. 1 : 7 - 10 ; යුදස් 14, 15 කියවා බලන්න)

යෙසායා 51 : 17 :-

“ ස්වාමීන්වහන්සේගේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බි, වැනෙන්ට සළස්වන පාත්‍ර කුසලානෙන් උරාබිවා වූ යෙරුසලම, පිබිදියන්න, පිබිදියන්න, නැගිටියන්න. ”

මෙම පදයේ 'උන්වහන්සේගේ කෝපය නැමති කුසලානය' යන්නෙන් අදහස් කරනු ලබන්නේ, දෙවියන්වහන්සේගේ විනිශ්චයයි.

3. සෙකරියා 12 : 3 :-

“ ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි ; එය උස්සගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය ; පොළොවේ සියලු ජාතිහුදු ඊට විරුද්ධව රැස්වන්නෝය. ”

(a) ‘ ඒ කාලයේදී ’ - (On that day) - ඉංග්‍රීසි පරිවර්ථනයේ - (NIV)
ඉංග්‍රීසි පරිවර්ථනය මගින් අපට පෙනීයන්නේ, මෙය ‘ ඒ දවසේදී ’ ලෙස සැලකීම වඩා උචිත බවයි.

(b) ‘ පොළොවේ සියලු ජාතිහුදු ඊට විරුද්ධව රැස්වන්නෝය ’
(කරුණාකර සෙක. 14 : 2, 12 ; යෝවෙල් 3 : 9 - 16 කියවා බලන්න)

4. සෙකරියා 12 : 4 :-

“ ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යුදු වංශය කෙරේ මාගේ ඇස් ඇරඹෙන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමි ස්වාමීන්වහන්සේ කියනසේක. ”

(a) ‘ අශ්වයන්ට කුල්මත්කමද අන්ධකමෙන් පහරදෙන්නෙමියි ’
ද්විතීය 28 : 28 හි මීට සමාන සාපයක් සඳහන් වී තිබේ.

නමුත් මෙම අවස්ථාවේදී මෙම සාපය දෙවියන්වහන්සේ විසින් එවනු ලබන්නේ, ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරන් වෙතටයි.

5. සෙකරියා 12 : 6 :-

“ ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යුදුහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසය කරනවා ඇත. ”

(a) ‘ දර අතරෙහි...ගිනි භාජනයක්...ගොයම්...ගිනි පෙනෙල්ලක් ’
මෙවැනි අවස්ථාවක දර සහ ගොයම් සම්පූර්ණයෙන් ගිනිබත් වනවා ඇත.

6. සෙකරියා 12 : 8 :-

“ ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂා - කරනසේක ; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දැවිත් මෙන් වන්නේය ; දැවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දුතයා මෙන් වන්නේය. ”

(a) ‘ දැවිත් මෙන් ’

එනම්, බලවත් රණවිරුවකු මෙන්.

(b) ‘ දෙවියන්වහන්සේ මෙන් ’

මෙය තේරුම් ගැනීම උදෙසා නික්මයාම 4 : 16 දෙස බලමු.

නික්මයාම 4 : 16 :- “ ඔහු (ආරෝන්) නුඹ (යෝසෙප්) වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය. ”

(c) ‘ ස්වාමීන්වහන්සේගේ දුතයා මෙන් ’

(කරුණාකර නික්. 14 : 19 ; 23 : 20 ; 32 : 34 කියවා බලන්න)

7. සෙකරියා 12 : 9 :-

“ තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශ කරන්නට සොයන්නෙමි. ”

මෙම කොටසේ (සෙක. 12 : 1 - 9) සඳහන් මෙම වචන ඉතා ප්‍රහල වේ. ස්ථිර වේ. තීරණාත්මක වේ.

තවද මෙම කොටසේ අවසාන පදය (සෙක. 12 : 9) තුළින් දෙවියන්වහන්සේ සෘජුවම ප්‍රකාශකරන්නේ, යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් උන්වහන්සේ විසින් විනාශ කිරීමට යන බවයි.

සෙකරියා 12 : 10 - 13 : 9 - මෙසියස්වහන්සේගේ දෙවැනි පැමිණීමේදී, යුදෙව්වරු ඔවුන් මීට ප්‍රථමයෙන් උන්වහන්සේව නොහැඳින පුතික්ෂේප කළ බව හඳුනාගනිමින් උන්වහන්සේ වෙත හැරී, ආත්මික මුදවාගැනීම ලබා, පවිත්‍ර කරනු ලබන්නෝය.

1. සෙකරියා 12 : 10 :-

“ උවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්තලවිකිරීමේ ආත්මය වගුරුවන්නෙමි ; ඔවුන් තමුන් විසින් ඇත්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක්මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත. කුලුඳුලා ගැන ශෝකවෙන්නාක්මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත. ”

(a) ‘ ආත්මය ’ - (spirit or Spirit)

ආත්මය යන්න ඉංග්‍රීසි ‘ Spirit ’ ලෙස පරිවර්ථනය කළ හැකිවේ. එසේ පරිවර්ථනය කළහොත් ‘ ආත්මය ’ යන්නෙන් අදහස්කරනු ලබන්නේ, ශුද්ධාත්මයාණන්වහන්සේටයි.

ඒ අනුව මෙහි අර්ථය වන්නේ, සතුරු හමුදාවන් පරාජය කිරීමෙන් පසුව, පෙන්නකොස්ත දා සිදුවූනාක්මෙන්, ශුද්ධාත්මයාණන්වහන්සේ යුදෙව්වරුන් මත වැගිරෙන්නට යන බවයි.

(b) ‘ ඇත්නාවූ ’

(කරුණාකර ගීතා. 22:16 ; යෙසායා 53:5 ; යොහන් 19:34 කියවා බලන්න)

(c) ‘ මා දෙස බලාසිට ’ - (look on me or look to me)

‘ මා දෙස බලාසිට ’ යන්නද look on me හෝ look to me ලෙස පරිවර්ථනය කළ හැකිවේ.

මෙය ‘ look to me ’ ලෙස පරිවර්ථනය කළහොත්, එහි අර්ථය වන්නේ, ‘ (මෙසියස්වහන්සේ) වෙත ඇදහිල්ලෙන් බලන්න ’ කියාය.

2. සෙකරියා 12 : 12 :-

“ එසේ දේශයේ පෙළපත් වෙන් වෙන් වශයෙන් විලාප කියනවා ඇත ; උවිත්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භායනීවෝ වෙනමද, නාතාන්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භායනීවෝ වෙනමද, ”

(a) ‘ නාතාන්ගේ වංශ පෙළපත ’

(කරුණාකර 2 සාමු. 5 : 14 ; ලුක් 3 : 31 කියවා බලන්න)

3. සෙකරියා 12 : 13, 14 :- “¹³ ලෙවිගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාය්‍යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාය්‍යාවෝ වෙනමද, ¹⁴ ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාය්‍යාවෝ වෙනමද විලාපකියන්නෝය.”

(a) ‘ශිමෙයි’

ගණන් 3 : 18 :- “ පවුල් වශයෙන් ගෙණින්නේ පුත්‍රයන්ගේ නාම නම් ලිඛිති සහ ෂිමෙයිය.”

4. සෙකරියා 13 : 1 :- “ ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දැවින්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරි තිබෙන්නේය.”

(a) ‘පාපය සහ අපවිත්‍රකම සඳහා’

මෙය ගැන වඩා හොඳින් තේරුම්ගැනීම උදෙසා, කරුණාකර සෙක. 3 : 4 - 9 නැවත වරක් කියවා බලන්න.

මෙහි සඳහන් වී තිබෙන කොන්දේසිය, නව ගිවිසුමට අදාළ එකකි. (කරුණාකර යෙර. 31 : 34 ; එසකි. 36 : 25 කියවා බලන්න)

5. සෙකරියා 13 : 2 :- “ තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳ දමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”

(a) ‘දේවරූපවල නාමවල්’

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයේ නමස්කාර කරනු ලැබූ දේවරූපවල බලපෑමද, ප්‍රසිද්ධියද, පැවතීමද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව, දෙවියන්වහන්සේ මෙහි ප්‍රකාශ කරනසේක.

(b) ‘අනාගතවක්තෘවරුන්ද’

බොරු / ව්‍යාජ අනාගතවක්තෘවරුන්, ඉශ්‍රායෙල්වරුන් දේශයෙන් පිටුවහල් කිරීමෙන් පසු කාලයේද (post - exilic period) ප්‍රශ්නයක්ව / බාධාවක්ව තිබුණි (හෙහෙ. 6 : 12 - 14 බලන්න).

මීට අමතරව යේසුස්වහන්සේ පවා, උන්වහන්සේගේ දෙවැනි පැමිණීමට ප්‍රභාවෙන්ම, මෙවැනි අනාගතවක්තෘවරුන් වැඩිවීමටත් යන බව ප්‍රකාශ කළසේක. (මතෙව් 24 : 4, 5 ; 4 : 11 ; 4 : 23, 24. කරුණාකර 2 හෙස. 2 : 2 - 4 දක්වාද කියවා බලන්න)

6. සෙකරියා 13 : 4 :- “ ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙන්වා ඇත ; රවටන පිණිස ඔවුන් රෝමය සඵවක් අඳින්නෙත් හැත.”

මෙම පදයෙන් සහ ඊට පෙර පදයෙන් අප දකින්නේ, බොරු අනාගතවක්තෘවරුන්ට විරුද්ධව ඔවුන්ගේම පියා සහ මව පවා ඉතා දැඩි ලෙස ඔවුන් පිළිබඳව ක්‍රියා කළ බවයි. (සෙක. 13 : 3 ද කියවා බලන්න)

මෙම හේතුව නිසා මෙම අනාගතවක්තෘවරුන් ඔවුන් අඳිනට පුරුදුව සිටි ‘රෝමය සඵ’ ඇඳීමෙන් වැළකුණි.

- මෙවැනි සඵ / වස්ත්‍ර ඵලියා අනාගතවක්තෘතුමාද (2 රාජ. 1 : 8) යොහන් බවිතීස්තතුමාද (මතෙව් 3 : 4) ඇන්ද බව දේව වචනයේ සඳහන් වේ.

7. සෙකරියා 13 : 7 :- “ එමිඛා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවු මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදියන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදීපන්න, එවිට ඛැට්ඵවන් විසිරී යනවා ඇත ; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.”

(a) ‘මාගේ එඬේරාටත්’

‘එනම්, රාජකීය (මෙසියානික) යහපත් එඬේරාය.’

- මෙම බැටළු එඬේරාව (යහපත් එඬේරාව) සෙක. 11 : 4 - 14 දක්වා සඳහන් ‘සැබෑ බැටළු එඬේරා’ සමඟ සසඳා බලන්න.
- එලෙසම මෙම බැටළු එඬේරා (යහපත් එඬේරා) සහ සෙක. 11 : 15-17 දක්වා ‘නොවටිනා එඬේරා’ අතර ඇත්තාවූ අසමානතාව වටහාගන්න.

(b) ‘එඬේරාට පහරදීපන්න’

සෙක. 11 : 17 හි සඳහන් වන්නේ, නොවටිනා එඬේරාට පහරදීම වන අතර, මෙහි (සෙක. 13 : 7) සඳහන් වන්නේ යහපත් එඬේරාට පහරදීමයි.

(c) බැටවුවන් විසිරී යනවා ඇත

මෙහිදී අපට පෙනීයන්නේ, මෙලෙස නැවතවරක් සඳහන් වන්නේ, ' ගිවිසුම කඩ කිරීම ' / ' ගිවිසුමට අකීකරුවීම ' ගෙන එන්නාවූ සාපයක්ය.

(කරුණාකර ද්විතීය 28 : 64 ; 29 : 24, 25 කියවා බලන්න)

- සෙක. 13 : 7 හි සඳහන් වචන වලින් කොටසක් තමන්වහන්සේගේ මරණයට ආසන්නව, යේසුස්වහන්සේ විසින් උපුටා දක්වන ලදී.

(කරුණාකර මතෙව් 26 : 31 ; මාර්ක් 14 : 49, 50 කියවා බලන්න)

8. සෙකරියා 13 : 8 :- " තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳ දමනු ලැබ මැරෙනවා ඇත ; නමුත් තුන්වෙනි කොටස එහි ඉතිරි වෙයි ස්වාමීන්වහන්සේ කියනසේක. "

(a) තුන්වෙනි කොටස එහි ඉතිරි වෙයි

මෙහි ' තුන්වෙනි කොටස ' යන්නෙන් අදහස් කරනු ලබන්නේ, ' ඉතිරි කොටස ' (remnant) යන්න වේ. මෙය තුළින් අපට පෙනීයන්නේ, විනිශ්චය මැදදී පවා නොඅඩුවන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාවයි.

9. සෙකරියා 13 : 9 :- " තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍ර කරන්නාක්මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි, රන් පරිඤා - කරන්නාක්මෙන් ඔවුන් පරිඤාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාවිඤා කරන්නේය, මම ඔවුන්ට උත්තර දෙන්නෙමි ; ඔවුන්ද : ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත. "

(a) මම ඔවුන්ට උත්තර....ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන් - වහන්සේයයි කියනවා ඇත

මෙම වචනවලින් දෙවියන්වහන්සේ සනාථ කරන්නේ, ' ඉතිරි කොටස ' (remnant) (සෙක. 13 : 8) උන්වහන්සේ විසින් මුදවාගෙන, නැවත වරක් ' ගිවිසුම ' අනුව ජීවත්වීමට, උන්වහන්සේ ක්‍රියාකිරීමට යන බවයි.

(කරුණාකර එසකි. 20 : 30 - 44 කියවා බලන්න)

- සෙකරියා 13 : 7 - 9 දක්වා, අප එකට සැලකුවිට, අප මෙහි දකින්නේ, ' සැබෑ බැවට වඩා වැඩි ' වන යෙසුස්වහන්සේට යුදෙව්වරුන් විසින් නොපිළිගැනීමත්, එය හේතුකොටගෙන ඔවුන් ලැබූ විනිශ්චය වන රෝමවරුන් විසින් ඔවුන්ව විනාශ කර දැමීමත්, මෙම කොටසේ විස්තර කරනු ලබන බවයි.

එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, යෙසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමේදී, ඔවුන්ට උන්වහන්සේගේ විනයට යටත්වීමටත්, එමඟින් පවිත්‍ර කරනු ලැබීමටත් සිදුවන බවයි.

❖ සෙකරියා පරිච්ඡේද 14 - මෙසියස්වහන්සේ, උන්වහන්සේගේ දෙවැනි පැමිණීමේදී, ශුද්ධවූ රාජ්‍යයක් පිහිටුවා නමස්කාර කරනු ලබනසේක

සෙකරියා 14 : 1 - 5 - උන්වහන්සේ ඔලිව් කන්ද මත පා තබන්නට යන අතර, එවිට ඔලිව් කන්ද දෙකට පැළෙනු ඇත

1. සෙකරියා 14 : 1, 2 :-

" ¹ බලව, ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය, එකල නුඹේ කොල්ලය නුඹ තුළ බෙදනු ලැබේ.

² එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස් කරන්නෙමි ; නුවරද අසුචි, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාර කරනු ලබන්නේය. නුවරෙන්ගෙන් දෙකෙන් කොටසක් වාලට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳුදමනු ලැබේ. "

(a) ' නුඹේ කොල්ලය නුඹ තුළ බෙදනු ලැබේ '

මෙහි ' නුඹේ ' සහ ' නුඹ ' යනුවෙන් ලියා තිබෙන්නේ යෙරුසලම ගැනයි. එනම් යෙරුසලම කොල්ලකෑමට නතු වන බවයි.

(b) ' සියලු ජාතීන් යුද්ධයට රැස් කරන්නෙමි '

(කරුණාකර සෙක. 14 : 12 ද කියවා බලන්න)

2. සෙකරියා 14 : 3 :- “ තවද ස්වාමීන්වහන්සේ පිටත්වී උන්වහන්සේ යුද්ධ කළ සටනේ දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරනවා ඇත.”

(a) ‘ උන්වහන්සේ යුද්ධ කළ සටනේ දවසේදී මෙන් ’

මෙසේ සඳහන් කර ඇති ‘ සටනේ දවස ’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ ගලවාගැනීම උදෙසා, උන්වහන්සේගේ ආශ්චර්ය බලයෙන් ක්‍රියා කළාවූ ඕනෑම දවසකි.

- මේ ගැන නිදසුනක් ද්විතීය 14 : 13, 14 හි සඳහන් වේ. කරුණාකර ඊට අදාළ බයිබල් කොටස, කියවා බලන්න.

3. සෙකරියා 14 : 4 :- “ ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලිව් කන්ද පිට සිටිනවා ඇත, එවිට ඔලිව් කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැළී, ඉතා මහත් මිටියාවතක් වන්නේය ; කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනික් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත.”

(a) ‘ නැගෙනහිරට තිබෙන ’

ඔලිව් කන්ද පිහිටා තිබෙන්නේ යෙරුසලමට නැගෙනහිරෙන් බැවින්, එය දේව මාළිගාව පිහිටා තිබෙන ‘ සියොන් කන්දට ’ මුහුණ දෙයි. එම කන්ද උසින් අඩි 2,700 ක් පමණ වේ.

(b) ‘ ඔලිව් කන්ද ’

මෙම කන්ද ‘ ඔලිව් කන්ද ’ ලෙස, පරණ ගිවිසුමේ සඳහන් වී ඇත්තාවූ, අනික් එකම ස්ථානය වන්නේ 2 සාමු. 15 : 30 ය.

4. සෙකරියා 14 : 5 :- “ නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත ; මක්නිසාද කඳුවල මිටියාවන ආශෙල් දක්වා වන්නේය. එසේ යුදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියේ පලාගියාක්මෙන් නුඹලා පලා යනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමඟ සියලු ශුද්ධවන්තයන්ද වනවා ඇත.”

(a) 'සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත'

යේසුස්වහන්සේ දෙවෙනි පැමිණීමේදී, උන්වහන්සේ සමඟ එන කණ්ඩායමට, බොහෝවිට දේවදූතයන් මෙන්ම ඇදහිලිවන්තයන්ද ඇතුළත් විය හැක.

(කරුණාකර මතෙව් 25 : 31 ; 1 තෙස. 3 : 13 ; යුදස් 14 ; එළි. 19 : 14 කියවා බලන්න)

සෙකරියා 14 : 6 - 11 - මෙසියස්වහන්සේගේ රාජ්‍යය පුදුමාකාර අන්දමින් යෙරුසලමේ පිහිටවනු ලබනවා ඇත

1. සෙකරියා 14 : 7 :-

“ එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ, ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය.”

(a) 'ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය'

දේව දරුවෙහි, මෙය හොඳහැටි තේරුම්ගන්න. දේව වචනයේ ඉතා පැහැදිලිවද තිර ලෙසද ප්‍රකාශ කරන්නේ, යේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීමේ දවස කිසිම මනුෂ්‍යයෙක් හොඳන්නා බවයි.

මේ අතර උන්වහන්සේ මෙසේ පැමිණෙන කාලය / සමය හඳුනාගත හැකිබව යේසුස්වහන්සේම ප්‍රකාශකළසේක (මතෙව් 24 : 32 - 44).

එබැවින් අප දැන් 'අන්තිම කාලයට' පිවිසී තිබෙන බව සමස්ථ කිතුනු සභාව වටහාගෙන ඇත්තාවූ මේ කාලයේ අප සැම, සැමවිටම උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ව ජීවත් වෙමු.

මතෙව් 24 : 44 :-

“ එබැවින් නුඹලාත් සෑදී සිටපල්ලා. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.”

2. සෙකරියා 14 : 8 :-

“ ඒ කාලයෙහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම, එයින් කොටසක් නැගෙනහිර මුහුදුටත් කොටසක් ධස්නාහිර මුහුදුටත් ගලා යනවා ඇත. ශ්‍රීෂ්ම කාලයෙන් ශීත කාලයෙන් එසේ වන්නේය. ”

(a) ‘ජීවමාන වතුර ගලා යනවා ඇත’

සමහරවිට මෙම කොටස වාච්ඡාර්තයෙන් සහ සංකේතාත්මක යන දෙයාකාරයටම තේරුම්ගැනීම යෝග්‍ය වන බව සිතමි.

(කරුණාකර මෙම කොටස ගීතා. 46 : 4 ; යෙර. 2 : 13 ; එසකි. 47 : 1 - 12 ; එළි. 22 : 1, 2 සමඟ සසඳා බලන්න)

3. සෙකරියා 14 : 9 :-

“ ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය. ”

(a) ‘ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත’

(කරුණාකර ද්විතිය 6 : 4 ; යෙසායා 43 : 11 කියවා බලන්න)

4. සෙකරියා 14 : 11 :-

“ මනුෂ්‍යයෝ එහි (යෙරුසලමෙහි) වසන්නෝය ; සිඳුදෑමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය. ”

(a) ‘මනුෂ්‍යයෝ එහි (යෙරුසලමෙහි) වසන්නෝය’

(කරුණාකර සෙක. 2 : 4 කියවා බලන්න)

(b) ‘සිඳුදෑමීමේ ශාපයක්ද නොපැමිණ’

මීට ප්‍රථමයෙන් බැබිලෝනියාවට පිටුවහල් කිරීමේ කාලයේ සිදුවූවාක් මෙන්, මෙම අවස්ථාවේදී සිඳුදෑමීම සිදු නොවන්නේය.

(c) ‘යෙරුසලම සුවසේ පවතින්නේය’

(කරුණාකර යෙර. 31 : 40 කියවා බලන්න)

❖ සෙකරියා 14 : 12 - 15 - ඉශ්‍රයෙල් ජාතියේ සතුරන් විනාශ කරනු ලැබීම

1. සෙකරියා 14 : 12 :-

“ යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාදු සියලුම ජනයන්ට පමුණුවන්නාවූ පීඩාව මේය : ඔවුන් හිටගෙන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්‍ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලට ක්‍ෂයවන්නේය ; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටෙම ක්‍ෂයවන්නේය.”

(a) ‘සියලුම ජනයන්ට පමුණුවන්නාවූ පීඩාව මේය’

මෙහි සඳහන් වන ‘පීඩාව’ තිර වශයෙන්ම කුමක්ද කියා අපට කිව නොහැකිවේ.

මේ අතර ‘පරමාණු’ බෝම්බයක් තුළින් අපට පරිසරයේ උෂ්ණත්වය උෂ්ණත්වයට මිලියන 150 ක් පමණ දක්වා ඉහල නැංවීමට යන්නේ තත්පර මිලියනයකින් එකක් (150 M° F in 1 millionth of a second) වීම අපට ඉඟියක් දෙන බව සිතමි.

2. සෙකරියා 14 : 14 :-

“ යුදු යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්නේය ; අවට සියලු ජාතීන්ගේ සමීපත් වන රන් රිදීද වස්තූද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය.”

(a) ‘යුදු යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්නේය’

සිංහල පරිවර්ථනයේ මෙසේ සඳහන් වී තිබෙන වචන, ඉංග්‍රීසි පරිවර්ථනයේ සඳහන් වී ඇත්තේ, ‘**Judah too will fight at Jerusalem**’ - NIV ලෙසයි. එබැවින් මෙය පෙන්නුම් කරන්නේ ‘**යුදු සහ යෙරුසලම එකතු වී**’ සටනේ යෙදෙන්නට යන බවයි.

(b) ‘රන් රිදීද වස්තූද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය’

ඒ අනුව දැන් සිදුවන්නේ සෙක. 14 : 1 හි සඳහන් දේට ප්‍රතිවිරුද්ධ දෙයකි. එම අවස්ථාවේදී යෙරුසලම කොල්ලකනු ලැබූ අතර, මෙම අවස්ථාවේදී යුදෙව්වරු, අන්‍ය ජාතීන්ට පරදවා, විශාල කොල්ලයක් අස් කරගත්ත බවයි.

3. සෙකරියා 14 : 15 :-

“ මේ පිඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටඵවන්ටත් ඒ අන්ද්‍යාමිච්චල සිටින සියලුම මාගයන්ටත් පිඩාවක් වන්නේය. ”

(a) ‘ මේ පිඩාව මෙන් සියලුම මාගයන්ටත් පිඩාවක් වන්නේය ’

එනම් සෙක. 14 : 12 හි සඳහන් පිඩාවක්, සතුරන්ගේ සියළු මාගයන් වෙතද පැමිණෙන්නට යන බවයි. එසේ සිදුවීමේ ප්‍රතිඵලය වන්නේ, ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට පලායෑම උදෙසා තිබුණාවූ අවස්ථාවද, ඔවුන්ගෙන් ගිලිහීයාමට යන බවයි.

❖ සෙකරියා 14 : 16 - 19 - වාර්ෂිකව පැවැත්වෙන කුඩාරම් මංගල්‍යයේදී මෙසියස්වහන්සේට නමස්කාර කරනු ලබන්නේය

1. සෙකරියා 14 : 16 :-

“ තවද යෙරුසලමට විරුද්ධව ආවාදු සියලු ජාතීන්ගෙන් ඉතුරු වෙන සියල්ලෝම රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාර කරන්නටත් කුඩාරම් මංගල්‍යය පවත්වන්නටත් අවුරුද්දෙන් අවුරුද්ද නැඟී එන්නෝය. ”

(a) ‘ කුඩාරම් මංගල්‍යය ’

ලෙවී කථාව 23 : 23, 24 :-

“ ²³ තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක් :

²⁴ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියාපන්න - සත්වෙහි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑද පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. ”

කුඩාරම් මංගල්‍යය දෙවියන්වහන්සේ විසින් නියම කරනු ලැබුවේ, මිසරයේ වහල්කමින් මිදී, පොරොන්දු දේශය කරා යූදෙව්වරුන්ගේ ගමන සිහිකිරීමේ මංගල්‍යය ලෙසිනි.

මෙම මංගල්‍යය සමහරවිට අපට පෙන්නුම් කරන්නේ, අනාගතයේ සිදුවීමට යන, ඉශ්‍රායෙල්වරුන් තම දේශයට දෙවියන්වහන්සේ එකතුකරගන්නා අන්තිම අවස්ථාව විය හැකිවේ.

2. සෙකරියා 14 : 17 :-

“ රජවු සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාර කරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරැසලමට නේන අයට වැසි වසින්නේ හැන. ”

(a) ' වැසි වසින්නේ හැන '

මෙයින්ද අප දකින්නේ ගිවිසුම කඩන්නවුන් වෙත පැමිණෙන සාපයකි.

(කරුණාකර ද්විතිය 28 : 24 කියවා බලන්න)

3. සෙකරියා 14 : 18, 19 :-

¹⁸ මිසර වර්ගය හැඳිවන්නේ හැත්තම් ඔවුන්ටත් වැසි වසින්නේ හැන; කුඩාරම් මංගලය පවත්වන්ට නේන ජාතින්ට ස්වාමීන්වහන්සේ පමුණුවන පිඩාව ඔවුන්ටත් වන්නේය.

¹⁹ මිසරයේ දඬුවමත් කුඩාරම් මංගලය පවත්වන්ට නේන සියලු ජාතින්ගේ දඬුවමත් ඒකය. ”

මෙය ගැන වැඩිදුරට විස්තර කිරීම අනවශ්‍ය වන බව සිතමි.

❖ සෙකරියා 14 : 20, 21 - මෙසියස්වහන්සේගේ රාජ්‍ය කාලයේ, යෙරැසලමේ විශේෂ ලක්ෂණ වන්නේ ශුද්ධවන්තකමයි

1. සෙකරියා 14 : 20 :-

“ ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල : ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත ; ස්වාමීන්වහන්සේගේ ශාහයේ සැළිද පුජාසහය ඉදිරියේ තිබෙන පාත්‍රා මෙන් වන්නේය. ”

(a) ' ස්වාමීන්වහන්සේට ශුද්ධය '

මෙම වචන රන් තහඩුවක මුද්‍රයක කැටයම් මෙන් කැටයම් කර, එය නිල් පටියක බැඳ, උත්තම පූජකයාගේ මකුටයේ ඉස්සරහ පැත්තේ බඳින ලද අතර (නිකි. 28 : 36 - 38), අනාගතයේ මේ වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල, දක්නට ලැබෙනවා ඇත.

මෙයින් පෙන්නුම් කරන්නේ, ඔවුන් දෙවියන්වහන්සේගේ සේවය උදෙසා කැපකරන ලද බවයි.

2. සෙකරියා 14 : 21 :-

“ යෙරුසලමෙහිද යුදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවල ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. පුජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්හෝය. ඒ කාලයේදී සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.”

(a) ‘සැළි සියල්ලත් ශුද්ධව තිබෙනවා ඇත’

(කරුණාකර යෝවෙල් 3 : 17 ද කියවා බලන්න)

මෙයින් පෙන්නුම් කරන්නේ, සාමාන්‍ය දේවල් පවා, දෙවියන්වහන්සේගේ සේවය උදෙසා භාවිතා කරන විට, ඒවාද ශුද්ධ ලෙස සැලකෙන බවයි.

(b) ‘කානානියයෙක්’

මෙහි ‘කානානියයෙක්’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ, සාදාචාරාත්මකව හෝ ආත්මිකව අපවිත්‍රව සිටින්නාවූ සැමදෙනයි - දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ අතරට අයිති නොවන්නාවූ සැමදෙනාවයි.

(කරුණාකර යෙසායා 35 : 8 ; එසෙයි. 43 : 7 ; 44 : 9 ; එළි. 21 : 27 කියවා බලන්න)

**මෙය කියවන්නාවූ මාගේ ප්‍රිය සොයුරු සොයුරිය,
අපගේ දෙවි ස්වාමීන්වහන්සේ
උන්වහන්සේ විසින් තෝරාගත් සෙනඟ අතරට
ඔබ සැම ඇතුළත් කරනසේකවා !!!**

නොමිලේ ලැබෙන අම්ල ත්‍යාගය



ගැළවීම

නොමිලේ ලැබෙන අම්ල ත්‍යාගය

හැඳින්වීම

මනුෂ්‍ය වූ අප සෑම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ ද, බොහෝ විට අත්දකින්නාවූද “සත්‍යයක්” වන්නේ, ‘වටිනාවූ ඕනෑම දෙයක් ලබා ගැනීම උදෙසා, අභිවාසීයෙන්ම වැයවීමක්, කැපවීමක් හෝ පරිත්‍යාගයක් හෝ අධික මිලක් වැනි දෙයක් ගෙවීම අත්‍යවශ්‍යය වන බවයි.

නිදසුනක් වශයෙන් වෛද්‍යවරයෙක් විමට අපේක්ෂා කරන්නාවූ තරුණයෙකුට, එම ඉලක්කය කරා ලඟාවීමට මහත් කැපවීමෙන් තමාගේ අධ්‍යාපනය උදෙසා, තම කාලය වැය කිරීමට සිදුවේ. එලෙසම ඕනෑම ක්ෂේත්‍රයක ඉහල මට්ටමක් කරා යෑම උදෙසා බොහෝ දේ පරිත්‍යාග කිරීමට හෝ තමා ආස කරන්නාවූ සමහර දේ අතහැරීමට අපට සිදුවේ. එබැවින් අපට යමක් නොමිලේ ලැබෙන බව, අසන්ට ලැබුණු විට, අප තුළ බොහෝ විට ඇතිවන්නේ, ඒ පුවත ගැන විශ්වාසයක් නොව සැකයකි.

මාගේ ආදරනීය සහෝදරයා/ සහෝදරී මේ ‘පොත් පිංව’ මා ලියන්නේ ඔබට ඇදහීමට බැරි තරම් පුදුම ආරංචියක් ඔබට කියා දීමටයි. එනම් මනුෂ්‍ය ජීවිතයේ අපට ලබා ගත හැකි, වඩාත්ම වටිනාවූ, අම්ල තෘණ ඔබට නොමිලේ ලබා ගත හැකි බවයි.

එබැවින් මෙම ත්‍යාගය ලබා ඇත්තාවූ මා, ඉතා ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා කාලයෙන් අඩහෝරාවක් වැයකර, විවෘත හදවතකින් සහ මනසකින්, මේ පොතේ අවසානය දක්වා කියවීමටයි.

1. නවීන සමාජයේ පවතින සමහර සාමාන්‍යමත ලක්ෂණ

(i) දැනුමේ වර්ධනය සහ මිනිස් හැසිරීමේ පරිහානිය

අප අද ජීවත්වන්නේ, මිනිසාගේ දැනුම ඉතා සිග්‍රයෙන් වර්ධනය වන්නාවූ ලෝකයකය. තාක්ෂණික දියුණුව අද කෙතරම් සිග්‍රයෙන් වර්ධනයවේද යත්, වර්තමාන

ලෝකයේ තිබෙන්නාවූ වඩාත්ම නවීන ජංගම දුරකථනයක් අප අද මිලදී ගතහොත්, තව වසරක ඇවෑමෙන් එයට වඩා බොහෝ සේ දියුණු වූ දුරකථනයක් ඊට වඩා අඩු මිලකට ගතහැකි වනු නොඅනුමානය.

මේ අයුරින් ඉමහත් වේගයකින් මිනිසාගේ දැනුම වර්ධනය වන්නාවූ ලෝකයේ, මිනිසාගේ සදාචාරාත්මක භාවයේ, අපට බොහෝ විට පෙනෙන්නේ, වර්ධනයක් නොව පිරිහීමකි. මිනිස් ශිෂ්ටාචාරය දියුණුවීම සමඟ, මිනිස් හැසිරීමේ ද දියුණුවක් අපට අපේක්ෂා කළ හැකි නමුත්, නවීන සමාජය අපට පෙන්වූමකරන්නේ මීට හාත්පසින්ම වෙනස්වූ තත්වයකි.

‘දියුණු වූ වර්තමාන සමාජයේ’ අසාධාරණය, වංචාව, සොරකම, අල්ලස් සහ දූෂණ වැනි දේ වල වර්ධනයක් මිස අඩුවීමක් අප නොදකින්නෙමු. මාගේ ආදරණීය සහෝදරයා/ සහෝදරී, මෙයට හේතුව කුමක්ද කියා, ඔබ ඕනෑකමින් සිතා තිබෙනවාද? ඔබ මෙය ගැන සිතා තිබේ නම්, සමහරවිට මෙසේ සිදුවන්නේ, මනුෂ්‍යයාගේ ස්වභාවයෙන්ම ඔහුගේ අභ්‍යන්තරයෙන් නැතහොත් හදවතෙන් පැනනැගෙන්නාවූ හේතු නිසා බව ඔබ නිගමනය කරන්නට පුළුවන.

ඉහත සඳහන් අයුරින්, දැනුම අතින් සීග්‍රයෙන් වර්ධනය වන ලෝකයේ, මනුෂ්‍යයාගේ හැසිරීමේ පිරිහීමට හේතුව සහ **ඵම ප්‍රශ්නයට විසඳුමක්ද** මෙම ‘පොත් පිංච’ මගින් ඔබට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

(ii) **යහපත සහ අයහපත අතර ගැටුමෙන් අයහපත ජයගැනීමේ ප්‍රවණතාවය**

දියුණු වෙමින් පවතින්නාවූ මිනිස් සමාජයේ නිරන්තරයෙන්ම පවතින්නාවූ එක් ගැටළුවක් වන්නේ, හොඳ සහ නරක, යහපත සහ අයහපත, සාධාරණත්වය සහ අසාධාරණත්වය වැනි දේ අතර ඇත්තාවූ ගැටුමයි. මෙයට මූලික හේතුවක් ලෙස අප දකින්නේ, සමාජයේ ඉහල මට්ටමේ පෙත්තක් කරා නැගීමට සමාජයේ අති බහුතරයක් දරන්නාවූ දැඩි උත්සාහයයි.

තමාගේ ජීවිතය ඉහල ඉලක්කයක් වෙත ගෙන යෑමට වෙර දැරීම

අප කවුරුත් අගය කළ යුතු ගුණාංගයකි. මෙනමුත් මෙය තුළින් ඇතිව තිබෙන්නාවූ ඉතා අහිතකර ප්‍රතිඵලයක් අප දකින්නෙමු. එනම්, තමාගේම ඉලක්කය ඉටුකර ගැනීම උදෙසා, 'වැරදි ක්‍රම' භාවිතා කරන්නාවූ, අන් අයගේ අයිතිවාසිකම් නොසලකන්නාවූ, ඉතාමත් ආත්මාර්ථකාමීව ක්‍රියා කරන්නාවූ සමූහයක් බිහිවීමයි. මෙය හේතුකොටගෙන මනුෂ්‍යයන් අතර සහයෝගය වෙනුවට තරඟකාරීකම වැඩිවෙමින් පවතින්නාවූ තමාගේ 'දියුණුව' ගැන පමණක් සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව ඉතා වේගවත්ව වැඩිවෙන්නාවූ සමාජයක් අද නිර්මාණය වෙමින් පවතියි.

මෙම ඉතා අහිතකර තත්වය නිසා අද අප සමාජයේ දකින්නාවූ අයහපත් ප්‍රතිඵල කීපයක් පහත සඳහන් වේ.

- (i) නැති බැරි අයගෙන් ඇති හැකි අය අයුතු ප්‍රයෝජන ගැනීම
- (ii) විවිධ අරමුණු ඉටු කර ගැනීම උදෙසා, බොහෝ දෙනා අල්ලස් දීමට පෙළඹීම.
- (iii) තමාගේ උසස් වීම තකා, අන් අය පාවා දීම සහ අසාධාරණ දේ කිරීම ප්‍රචලිත වීම.
- (iv) මනුෂ්‍යයන් තම තත්වය, බලය සහ මිල මුදල් අයුතු ලෙස භාවිතා කිරීම.

ඉහත සඳහන් හේතු නිසා, සමාජය තුළ යහපත සහ අයහපත අතර ගැටුමෙන්, අද බොහෝවිට ජය ගන්නේ අයහපතයි.

මාගේ ආදරණීය සහෝදරයා සහෝදරී, මෙලෙස අයහපත ජයග්‍රහණය කරන්නාවූ සමාජයේ වෙනසක් ඇති කිරීමට ඔබට නොහැකියයි ඔබ සිතනවාද?

සැබවින්ම ඔබට එසේ කළ හැකි බව අපගේ විශ්වාසයයි.

2. ඉහත සඳහන් සාණාත්මක ලක්ෂණ සමාජයේ ඇතිවීමට මූලික හේතු

නවීන සමාජයේ පවතින්නා වූ සාණාත්මක ලක්ෂණ දෙස අපගේ අවධානය යොමු කළ විට අප දකින්නේ, ඉහත සඳහන් ලක්ෂණ

සමග තවත් බොහෝ අභිතකර ලක්ෂණ ලෝකයේ සෑම රටකම දක්නට ඇති බවයි.
ඒවායින් සමහරක් පහත සඳහන්වේ.

- (i) මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම.
- (ii) ඉතා සුළු හේතූන් මත මිනිස් ඝාතන සිදුවීම.
- (iii) ස්ත්‍රී දූෂණ වැඩිවීම.
- (iv) ළමා අපචාර වැඩිවීම.
- (v) ගබ්සා කිරීම වැඩිවීම.
- (vi) දික්කසාද වැඩිවීම.
- (vii) සමලිංගික සම්බන්ධකම් සහ විවාහයන් ප්‍රචලිත වීම.
- (viii) සමාජයේ සෑම මට්ටමකම සොරකම්, මැරකම් සහ වංචාව වැඩිවීම.
- (ix) මැර කල්ලි බලවත්වීම.
- (x) ජනතාවගෙන් බහුතරයක්, තමා අසුනොවේ යයි සිතන අවස්ථාවන්හිදී, රටේ නීති කැඩීම.
- (xi) බොරු කීම 'ඉතා සුළු දෙයක්' ලෙස සැලකීමට සමාජය පුරුදුවීම.

ප්‍රිය මිතුර, මෙම ඉතා බේදජනක, ගෝලීය තත්වය ගැඹුරින් අධ්‍යයනය කර, එයට හේතුව ඔබට සොයා ගැනීමට හැකිනම්, ඔබ විසින් ලෝක ප්‍රජාවට කරනු ලබන්නේ මහඟු සේවයකි. මෙම හේතුව සොයාගෙන, එයට විසඳුමක් ඔබට සපයා දීමට හැකිනම්, ඔබ මනුෂ්‍ය වර්ගයාට කරන්නාවූ සේවය අමිල සේවයක් ලෙස සඳහන් කිරීම නිවැරදි වේ.

එබැවින් මා මෙය කියවන ඔබට ඇරයුම් කරන්නේ, ඉහත සඳහන් ගෝලීය තත්වයට හේතුව විමසා බැලීමට මා සමග එකතු වන ලෙසයි.

මේ විමසා බැලීම මා අරඹන්නේ, අප වෙසෙන්නා වූ මේ ලෝකය ඉබේම ඇති නොවූන බවත්, මෙම ලෝකය මෙන්ම මනුෂ්‍ය වර්ගයාද මැව්වා වූ සර්වබලධාරී දෙවි කෙනෙක් සිටින බවත් උපකල්පනය කරමිනි. මෙය සත්‍යයක් බව ඔබ පිළිගන්නේ නම්, අද ලෝකයේ පවතින බේදජනක තත්වයට හේතු සමහරක් පහත

සඳහන් ඒවා විය හැකි බව අපට නිගමනය කළ හැකිවේ.

- (i) මැවුම්කාර දෙවියන්වහන්සේ, උන්වහන්සේ විසින් මවන ලද මනුෂ්‍යයා ක්‍රියා කරන අන්දම ගැන නොසලකන්නාවූ දෙවි කෙනෙකි.
- (ii) මැවුම්කාර දෙවියන්වහන්සේ, මනුෂ්‍යයා ගේ තත්වය හොඳහැටි දන්නා නමුත්, උන්වහන්සේ එම තත්වයට විසඳුමක් ලබාදීමට හැකියාවක් නොමැති දෙවිකෙනෙකි.
- (iii) මැවුම්කාර දෙවියන්වහන්සේ මැව්වානු මනුෂ්‍යයාව නොමග හැරීම උදෙසා ක්‍රියාකරන්නාවූ ද, දෙවියන්වහන්සේට විරුද්ධවූද, බලවේග මෙලොව ක්‍රියාත්මක වන අතර, එම බලවේග පරාජය කිරීමට දෙවියන්වහන්සේට බලය නැත.
- (iv) මැවුම්කාර දෙවියන්වහන්සේ සර්වබලධාරී බැවින් උන්වහන්සේට මෙම තත්වය වෙනස් කළ හැකි නමුත්, උන්වහන්සේ සර්ව සාධාරණ වන බැවින් උන්වහන්සේ අපට සිතාගත නොහැකි තරම් පුදුමාකාර විසඳුමක් මනුෂ්‍යයාට ලබාදී තිබේ.

මාගේ ප්‍රේමණීය සහෝදර සහෝදරී, මාගේ විශ්වාසය වන්නේ, ඉහත සඳහන් විවිධ මත අතරින්, අංක (iv) ලෙස සඳහන් නිගමනය වඩාත්ම නිවැරදි බවයි. එම විශ්වාසය නම්, මැවුම්කාරවූ, සර්ව බලය ඇත්තාවූ, සර්ව සාධාරණවූ, මනුෂ්‍යයාට අනිශ්චිත ප්‍රේමකරන්නාවූ දෙවියන්වහන්සේ, සෑම මනුෂ්‍යයෙකුට මෙලොව තිබෙන්නාවූ 'සෑම පුශ්ඤ්ඤත්ම මුදවා ගැනීම උදෙසා - අම්ල තෘණ්ගක් අපට නොමිලේ ලබා දීමට බලාසිටින්නාවූ' දෙවිකෙනෙක් වන බවයි.

**3. ප්‍රේමයේ දෙවියන්වහන්සේ අප සැමට නොමිලේ පුද්ගලය
කිරීමට සූදානම්ව සිටින්නාවූ අම්ල තෘණ්ග**

(i) **මනුෂ්‍ය සංහතියේ තුඩුදෙන ප්‍රශ්නය**

සර්වබලධාරී, සර්වසාධාරණ, මහෝත්තමවූ, ප්‍රේමයේ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ 'ස්වරූපයෙන් සහ සමානත්වයෙන්' මනුෂ්‍යයා මැවූ සේක. (උත්පත්ති 1:26) උන්වහන්සේ සතුටින්, සමාදානයෙන් සහ තෘප්තියෙන් පිරුණාවූ ජීවිතයක් ගත කිරීම උදෙසා, මනුෂ්‍යයාට අවශ්‍යවන්නාවූ සෑම දෙයක්ද, ආරම්භයේදී සැපයූ සේක.

දෙවියන්වහන්සේ විසින්ම නිර්මාණය කරන ලද්දාවූ, 'දැකීමට ප්‍රියවූ කෘමට හොඳවූ සියලු ගස්වලින්' සමන්විත වූ අති අලංකාර උයනක්, නිවසක් ලෙස මනුෂ්‍යයාට උන්වහන්සේ ප්‍රදානය කළ සේක. (උත්පත්ති 2:9) එබැවින් මනුෂ්‍යයා ආරම්භයේදී විසුවේ, රසවත් පෝෂ්‍යදායී ආහාර නොඅඩුවූ, දූෂණයෙන් තොරවූ, අති පිරිසිදු පරිසරයක් තුළ විය. දෙවි සම්ඳුන් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම පොළොවේ සියලු මාගයන්ට අවශ්‍ය ආහාරද සපයා දුන් සේක.

උත්පත්ති 1:29,30:- " ²⁹ තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළොවලයෙහි ඇති බීජ දරන සියලු පලාද, බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; ඵය නුඹලාට ආහාර පිණිස වන්නේ ය. ³⁰ පොළොවේ සියලු මාගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කියේක."

දෙවියන්වහන්සේ ඉහත සඳහන් ආහාර උන්වහන්සේගේ මුළු මැවිල්ලට සපයා දුන් බැවින්, මුළු මැවිල්ල තුළ 'බිය සහ සැක' වැනිදේ නොතිබුණි. මනුෂ්‍යයා සහ මැවුම්කාර දෙවියන්වහන්සේ අතරද, මනුෂ්‍යයා සහ සත්ව ලෝකය අතරද, මනුෂ්‍යයා සහ සොබාදහම අතරද, පැවතුනේ අති යහපත් සබැඳියාවකි.

දෙවියන්වහන්සේට එරෙහිව සිටින යක්ෂයා, උන්වහන්සේ මැව්වා වූ සුන්දර ලෝකයේ, මනුෂ්‍යයාට උන්වහන්සේ විසින් දෙන ලද්දාවූ **ආශීර්වාද සොරාගැනීමටත්**, උන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර තිබුණාවූ **සම්බන්ධකම හැකිකර දැමීමටත්**, මනුෂ්‍යයාගේ අනාගතය විනාශකර **දැමීමටත්**, ක්‍රියාත්මක විය.

යොහාන් 10:10:- “ සොරා එන්නේ සොරකම් කරන්නේ මරන්නේ විනාශකරන්නේ පමණක්ය.....”

යක්ෂයා බොරුවෙන් සහ වංචාවෙන් මනුෂ්‍යයා මූලාකොට, දෙවියන්වහන්සේට අකීකරු වීමට මනුෂ්‍යයාට සැලසුවේය. මනුෂ්‍යයාගේ මේ අකීකරුකමේ ප්‍රතිඵලය වූයේ, මනුෂ්‍යයා දෙවියන්වහන්සේ දුන්නාවූ උයනින් නෙරපා දමනු ලැබීම, දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර තිබුණාවූ සම්බන්ධකම කැඩීයාම, සහ සදාකාල විනාශය මනුෂ්‍යයාට හිමිවීමයි.

මීට අමතරව, තව බේදජනක දෙයක් මනුෂ්‍යයාට සිදුවිය. අප කලින් දුටු ආකාරයට මනුෂ්‍යයා මවන ලද්දේ ‘දෙවියන්වහන්සේගේ ස්වරූපය සහ සමානත්වය’ ඇතිවය. එබැවින් **මනුෂ්‍යයා තුළ දෙවියන්වහන්සේගේ ස්වභාවය රජකම් කළේය.** නමුත් මනුෂ්‍යයා යක්ෂයාට රැවටී, යක්ෂයාට කීකරු වූ විට මනුෂ්‍යයා, දෙවියන්වහන්සේගේ ස්වභාවය අතහැර යක්ෂයාගේ ස්වභාවය පැළඳගත්තේය. **එහි පටන් මනුෂ්‍යයා තුළ රජකම් කරන්නේ යක්ෂයාගේ ස්වභාවයයි.**

අප ප්‍රථමයෙන්ම ඔබට පෙන්වා දන්නාවූ, මිනිස් හැසිරීමේ පරිහානියද , යහපත සහ අයහපත අතර ගැටුමේදී අයහපත ජයගැනීමේ ප්‍රවෘත්තියද සිඳුයෙන් වර්ධනය වන්නාවූ ගෝලීය තත්ත්වයක් අද ඇතිව තිබෙන්නේ, මනුෂ්‍යයා තුළ ක්‍රියාකරන්නාවූ යක්ෂයාගේ ස්වභාවය හේතුවෙනි.

මනුෂ්‍යයා යක්ෂයාට කීකරුවීමෙන් පසුව, මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙක්ව ලොවට බිහිවන්නේ, යක්ෂයාගේ ස්වභාවට නොහොත් පාපිෂ්ඨ ස්වභාවයකින් යුතුවය. මෙලොව උපත ලබන සෑම මනුෂ්‍යයෙක්ම උපදින්නේ, පවිකාර ස්වභාවයක් සහිතව බැවින්, පවින් තොර ජීවිතයක් ගත කිරීමට කිසි මනුෂ්‍යයෙකුට නොහැක. එමෙන්ම කිසිම මනුෂ්‍යයෙකුට ‘පාපිෂ්ඨ’ නොහොත් ‘වැරදි’ දේ කිරීමට කිසිවෙක් ඉගැන්වීම අවශ්‍ය නොමැත. තමා තුළ සහජයෙන්ම ඇත්තාවූ පාපිෂ්ඨ ස්වභාවය නිසා, සෑම මනුෂ්‍යයෙක්ම පාපයට ගොදුරු වෙයි. මෙම හේතුව නිසාම ඉතා බිලිඳු වයසේ දරු දරියන්ට වැරදි දේ කිරීමට කිසි කෙනෙක් ඉගැන්වීම අනවශ්‍ය බව, අප සැමදෙන අත්දැකීමෙන් දනිමු.

මාගේ ප්‍රේමනීය සහෝදරයා, සහෝදරී **අප සැම තුළ ඇත්තාවූ, පාපිණ්ඩි ස්වභාවයෙන් ගැළවෙන්නේ කෙසේද?** යන්න මුළු මනුෂ්‍ය සංහතියට තිබෙන්නාවූ විශාලතම ප්‍රශ්නයයි.

(ii) **දෙවියන්වහන්සේ නොමිලේ ලබා දී ඇත්තාවූ විසඳුම**

අපව මැව්වා වූ දෙවියන්වහන්සේ බොරු නොකියන්නාවූ වෙනස් නොවන්නාවූ දෙවියන්වහන්සේ වන සේක. ප්‍රේමයෙන් පරිපූර්ණ වූ උන්වහන්සේ නොවෙනස්වන බැවින්, මනුෂ්‍යයා උණ්වහන්සේට අකීකරු වූ නමුත් මනුෂ්‍යයා වෙත උන්වහන්සේගේ ප්‍රේමය කිසියෙක් අඩු නොවූ සේක.

එම ප්‍රේමය නිසා, දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ උන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ආරම්භයේදී තිබුණා වූ සම්බන්ධකම නැවත ඇතිකර ගැනීමයි.

දෙවියන්වහන්සේ ප්‍රේමයේ දෙවියන්වහන්සේ වන අතර උන්වහන්සේ ඇති ශුද්ධ වූ දෙවියන්වහන්සේ වන සේක. එබැවින් ශුද්ධ වූ නොහොත් කිසි පාපයක් නැත්තාවූ උන්වහන්සේට 'පවිකාර මනුෂ්‍යයා' හා සමඟ සම්බන්ධකමක් ඇති කර ගැනීමට නොහැකි වේ.

එපමණක් නොව, උන්වහන්සේ සර්ව සාධාරණ වූ දෙවියන්වහන්සේ වන සේක. එබැවින් පවිකාර මනුෂ්‍යයාගේ පාපය විනිශ්චය කිරීමට සහ නිසි දඬුවම් ඔහුට ලබා දීමට දෙවියන්වහන්සේ බැඳී සිටින සේක.

මාගේ ප්‍රේමනීය සහෝදරයා/සහෝදරී මෙම 'විසඳුමක් නොමැති ප්‍රශ්නයට' දෙවියන්වහන්සේ ලබා දී ඇත්තාවූ විසඳුම අපට සිතා ගැනීමට බැරි තරම් පුදුමාකාර වේ. කිසිම මනුෂ්‍යයෙකුට පාපයෙන් සම්පූර්ණයෙන්ම මිදී ජීවත්වීමට නොහැකි බව දන්නාවූ උන්වහන්සේ, සෑම මනුෂ්‍යයෙකුට හිමි වන්නාවූ '**පාපයේ කුලිය නොහොත් මරණය**' විඳීමට උන්වහන්සේ එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එවූ සේක. උන්වහන්සේ පවින් තොර ජීවිතයක් ගත කර, අපගේ පව් උදෙසා, උන්වහන්සේගේ ජීවිතය කල්වරි කුරුසියේදී පිදු සේක.

රෝම 5:8 :- “නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්නුම් කළේ අප පවිකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.”

දෙවි සම්ඳුන් ඔබ සහ මා වෙනුවෙන් කළාවූ මෙම පූජාව අදහමින්, යේසුස්වහන්සේට තම ජීවිතය භාරකරන්නාවූ සැමදෙනාට, දේව දරුකමට ඇතුළුවීමට දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇතියේක.

යොහන් 1:12 :- “නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්නේක.”

මාගේ සෙනෙහෙවන්ත සහෝදරයා/ සහෝදරී දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ තබන්නාවූ මෙම පොරොන්දුව දෙස විමසිල්ලෙන් බලන්න.

උන්වහන්සේ මෙහි පොරොන්දු වන්නේ, උන්වහන්සේගේ දරුවන්වීමට අපට බලය දෙන බවයි. එනම් ‘දේව ස්වභාවය’ අප තුළ අලුතෙන් ඇති කරනට යන බවයි. අප තුළ පවතින්නාවූ ‘යක්‍ෂයාගේ නොහොත් පාපයේ ස්වභාවය’ ඉවත් කර, ඒ වෙනුවට දේව දරුකම අපට දී, දේව ස්වභාවට අප තුළ අලුතින් ඇති කරන බවයි.

2 කොරින්ති 5:17 :- “වඛාවන් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්හ, සියල්ලම අලුත් වී තිබේ.”

ප්‍රේමයේ දෙවියන්වහන්සේ අප තුළ ක්‍රියාකරන්නාවූ අගුද්ධ බලවේග පහකර දමා, අපව ඇතුළාන්තයෙන් වෙනස්කරන බව මම ඒකාන්තයෙන්ම දන්නේ, මීට වසර 44 ට පෙර උන්වහන්සේ මේ මහත් භාස්කම මගේ ජීවිතයේ කළ නිසාය. එබැවින් මාගේ මුළු හදවතින්, මා ඔබට ඇරයුම් කරන්නේ, පහත සඳහන් අයුරින් ක්‍රියා කරන ලෙසය.

1 හි පියවර - ඔබ තුළ ක්‍රියාකරන්නාවූ ‘පාපිෂ්ඨ ස්වභාවය’

හේතුකොටගෙන, ඔබ දැන හෝ නොදැන කළා වූ සියලු පාප ගැන පසුතැවිලි වී, දෙවියන්වහන්සේගෙන් ඒවාට සමාව ලබාගන්න.

2 හි පියවර - යේසුස්ක්රිස්තුස්වහන්සේට ඔබගේ ජීවිතය භාරදී, දෙවියන්වහන්සේගේ දරුකමට ඇතුළු වන්න.

3 හි පියවර - දෙවියන්වහන්සේගේ දරුවකු සේ උන්වහන්සේට කීකරුව ද වීච්චාසවන්තවද ජීවත්වීමට තීරණය කරන්න.

ඔබ මෙසේ කරන විට, ඔබට අසීමිත ලෙස ප්‍රේමකරන්නාවූ දෙවියන්වහන්සේ, ඔබව උන්වහන්සේගේ දරුවෙක් ලෙස බාරගෙන, එඬේරෙකු මෙන් ඔබව ගෙන යනසේක.

ගීතාවලිය 23:1-6 “ස්වාමීන්වහන්සේ මාගේ වඳේරාය; මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්නට සලස්වනසේක. නිශ්චල වූ දිය අසලින් මා ගෙනයනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක;..... ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයන සේක.....මාගේ හිස තෙලින් ආලේප කළ සේක; මාගේ කුසලාන උතුරා යයි. සැරවින් යහපතකමත් කරන්නාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව වන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කරන්නෙමි.

ඉහත සඳහන් අයුරින් දෙවියන්වහන්සේ ඔබට ලබාදෙන්නාවූ අමිල තෑග්ග, උන්වහන්සේට කැපවී අදම නොමිලේ ලබාගන්න. එසේ ලබා ගැනීම උදෙසා, පහත සඳහන් යැදුම අවංකව දෙවි සම්පූර්ණයට පුදන්න.

ප්‍රේමණීය දෙවිවිශාණානි, ඔබ වහන්සේ මා උදෙසා කළ ඇති පුජාව ඇද දින මා තේරෙමි ගන්නෙමි. යේසුස් වහන්සේ මාගේ පාපයේ දැඬුවම කුර්දසියේ ගෙවූ බව මම ඇද දින දැන ගන්නෙමි. යේසුහි, මාගේ ජීවි උදෙසා කුර්දසියේ මරණභාව ස්තූතියි. මාගේ ගැලවූම් කාර්යාණන් හා ස්වාමීන් හැටියට ඔබ විලිගිනිමි. මාගේ ජීවිතය භාරගෙන ඔබගේ කැමැත්ත අනුව මා හැඩ ගැස්සුව මැනවි. ආමේන්.

මෙම පුදුමාකාර ගුහ ආරංචිය, අන් අය සමගත් බෙදාගන්න.

එසේ කිරීමට, ඔබගේ දෙවි පියාණන්වහන්සේ ඔබට ශක්තිය සහ ධේයනීය දෙන සේක්වා !!